



ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
இலங்கை நிலைபெறுதகு வலு அதிகாரசபை
Sri Lanka Sustainable Energy Authority



www.energy.gov.lk



වාර්ෂික වාර්තාව வருடாந்த அறிக்கை ANNUAL REPORT 2023

වාර්ෂික
වාර්තාව
2023



අන්තර්ගතය

අප ගැන

සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිළිබඳව	02
දැක්ම / මෙහෙවර	04
ඉලක්ක / මූලික තරයක් / අරමුණු	05
ආයතනික සන්ධිස්ථාන	08
කාර්ය සාධනය / ජයග්‍රහණ	09
සභාපතිතුමාගේ පණිවුඩය	15
අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමාලෝචනය	17
කළමනාකරණ මණ්ඩලය	19
විගණන සහ කළමනාකරණ කමිටුව	20

ආයතනික පාලය

ආයතනික පාලනය	23
අවදානම් කළමනාකරණය	24
ආයතනික ව්‍යුහය / ප්‍රධාන අංශ	25
කාර්ය මණ්ඩලය	27

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණ

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණ	31
2024 වසරේ ක්‍රියාකාරී සැලැස්ම	41


මූල්‍ය තොරතුරු

අදායම් ප්‍රකාශය	45
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය	46
ප්‍රාග්ධන වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය	47
මුදල් ප්‍රවාහ ප්‍රකාශය	48
අයවැය හා සත්‍ය ප්‍රමාණයන් සංසන්දනාත්මක ප්‍රකාශය	49
මූල්‍ය ප්‍රකාශවලට සටහන්	53

විගණන වාර්තාව

ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාව	83
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ	95







අප ගැන...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත ප්‍රකාරව 2007 වසරේ ඔක්තෝබර් මස පළමු වැනි දින ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපනය කරන ලදී.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති විප්ලවයේ පුරෝගාමී පාලන ආයතනයයි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවන ලද්දේ දිවයින පුරා විහිදී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ක්‍රියාත්මක කිරීමට හඳුනා ගැනීම, එමඟින් කාර්යක්ෂම, ඵලදායී සහ පරිසර හිතකාමී ලෙස බලශක්ති අවශ්‍යතා සපුරාලමින්, බලශක්ති කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ ප්‍රධාන ආයතනය යන අරමුණ ඇතිව ය. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයේ විවැනි තීරණාත්මක ක්ෂේත්‍රයක් හසුරුවන ආයතනයක් ලෙස, මෙරට බහුලව ඇති සූර්ය, සුළං, ජලය සහ ජෛව බලශක්ති ප්‍රභවයන් අඛණ්ඩව සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වන අපගේ අරමුණයි. අනාගතයේදී පිරිසුදු, තිරසාර සහ දේශීය වශයෙන් සපුරා ගන්නා ලද බලශක්ති පරිභෝජනයක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු පිණිස බලශක්ති ක්ෂේත්‍රයේ උපාය මාර්ගික ආයෝජන දිරිමත් කිරීම අප විසින් අපේක්ෂා කෙරේ. එමෙන්ම ම නව්‍ය බලශක්ති විසඳුම් සහ ක්‍රියාවලීන් සංවර්ධනය කිරීමට හේතුවන පර්යේෂණ හා සංවර්ධනය ද, දැනුම ලබාදීම ද, සිදු කරමින් අප රට සතු බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමට අපේක්ෂිත ය.

දැක්ම

තිරසාර සහ
බලශක්ති
සුරක්ෂිත
ශ්‍රී ලංකාවක්.

මෙහෙවර

පුනර්ජනනීය බලශක්තිය,
බලශක්ති කාර්යක්ෂමතාවය සහ
බලශක්ති තිරසාරත්වයට
නායකත්වය දෙමින්,
බලශක්ති සුරක්ෂිතතාවය වෙන යන
මාවතේ ජාතික ආර්ථිකයට මෙන්ම
පෘථිවිය මත ඇති බලපෑම
අඩු තරමින් සුසාධනයෙන් නියාමනයෙන් හා
දැනුම් කළමනාකරණයෙන් රටේ බලශක්ති
සංක්‍රාන්තියට මංපෙත් හෙළිකරමින්
සුනිත්‍ය බලශක්ති අගය දාමයන්
ස්ථාපනය කිරීම...

අපගේ ඉලක්ක


ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරියේ දැක්ම සහ මෙහෙවර සාර්ථක කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේ ද යන්න සඳහා ඉලක්ක මගින් මඟ පෙන්වීමක් කෙරේ. උපාය මාර්ගික අරමුණු, උපාය මාර්ග සහ ක්‍රියාකාරකම් සැකසීම සඳහා ඉලක්ක වැදගත් වේ. ඒ අනුව ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය හඳුනාගෙන ඇති ඉලක්ක මෙසේ ය:

- ☑ ප්‍රාථමික බලශක්ති සැපයුමේ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතය වැඩි කිරීම
- ☑ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින් ද, බලශක්ති සංරක්ෂණය සිදු කරමින් ද සියළු අංශවල ඇති බලශක්ති නාස්තිය අවම කිරීම.
- ☑ ආර්ථිකය ශක්තිමත් කරනු වස්, ප්‍රබල තිරසාර බලශක්ති වැඩසටහන් සැකසීමට හේතුතුන වන පරිසරයක් නිර්මාණය කිරීම
- ☑ බලශක්ති පරිහරණයෙන් පරිසරයට විමෝචනය කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීමට දායකවීම
- ☑ තිරසාර බලශක්ති වැඩසටහන්වලට සශ්‍රීක පරිසරයක් සැපයීම සඳහා ප්‍රතිපත්ති රාමුවක් සැකසීම
- ☑ සමාජය, බලශක්තිය පිළිබඳ සවිඥානික සමාජයක් බවට පරිවර්තනය කිරීම



අරමුණු

2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතෙහි, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මූලික අරමුණු නියම කර තිබේ. එම අරමුණු පහත පරිදි ය:




බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ එමඟින් රටට ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ උත්පාදනය කිරීමේ අරමුණ ඇතිව පුනර්ජනනීය බලශක්ති සම්පත් හඳුනාගැනීම, තක්සේරු කිරීම සහ සංවර්ධනය කිරීම.



ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමෙන් හා විශ්ලේෂණය කිරීමෙන් ද, අදාළ තොරතුරු කළමනාකරණය කිරීමෙන් ද රටෙහි බලශක්තිය බෙදා හැරීමේ ආරක්ෂාව, ප්‍රවර්ධනය සහ පිරිවැය එලදායීතාව ඇති කිරීම.



ගෘහස්ථ, වාණිජ, කෘෂිකාර්මික, ප්‍රවාහන සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රවල බලශක්ති භාවිතය සඳහා බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ බලශක්ති සංරක්ෂණ වැඩසටහන් හඳුනාගැනීම, ප්‍රවර්ධනය, පහසුකම් සැපයීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම.



අධිකාරියේ අරමුණු ක්‍රියාවට නැංවීම සඳහාත්, බලශක්තිය සඳහා අවම ආර්ථික පිරිවැයක් ඇති කිරීම සඳහාත්, ජාතියට බලශක්ති සුරක්ෂිතභාවය ලබාදීම සඳහාත් අධිකාරිය සතුව ප්‍රමාණවත් අරමුදල් පවතින්නේ ද යන්න සහතික කිරීම.

ආයතනික සන්ධිස්ථාන

- බලශක්ති ක්ෂේත්‍රයේ යහපැවැත්ම උදෙසා හිතකර ප්‍රතිපත්ති සකස් කිරීම
- පුනර්ජනනීය බලශක්ති අංශය වැඩි කිරීම
- බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම.
- මහජනතාව බලගැන්වීම

2010

- ✓ විදුලිකා ප්‍රදර්ශනය, සම්මන්ත්‍රණය, ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මානය ආරම්භ කිරීම
- ✓ විදුලි උපකරණ සඳහා අනිවාර්ය බලශක්ති ලේබල් ප්‍රථම වරට හඳුන්වා දීම. - සංයුක්ත ප්‍රතිදීප්ත පහන් සඳහා
- ✓ පියැසි මත සූර්යය බල පද්ධති සඳහා ශුද්ධ මිනුම් ක්‍රමයක් ආරම්භ කිරීම

2011

- ✓ පාසල් බලශක්ති සමාජ හඳුන්වාදීම
- ✓ හම්බන්තොට ප්‍රදේශයේ ඉඳි කෙරුණු මෙගා වොට් 1.237ක ධාරිතාව ඇති ප්‍රථම සූර්ය බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම

2014

- ✓ ශ්‍රී ලංකාවේ සූර්ය සම්පත් සිතියම ප්‍රකාශයට පත් කිරීම

2015

- ✓ ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගනිමින් සමස්ත විදුලිය ජනනයෙන් 10%ක් නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් උත්පාදනය කර ගැනීම

2016

- ✓ පියැසි මත විදුලිය උත්පාදනය කිරීම වැඩි කරමින් සූර්ය බල සංග්‍රාමය වැඩසටහන ආරම්භ කිරීම, ශුද්ධ ගිණුම් ක්‍රමය ආරම්භ කිරීම.

2017

- ✓ වැඩසටහන් 10ක් සමගින් ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ මෙහෙයුම් පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපනය කිරීම

2018

- ✓ සූර්ය බල සංග්‍රාමය වැඩ සටහන යටතේ ස්ථාපිත මෙගා වොට් 100 ඉලක්කය ළඟා කර ගැනීම.
- ✓ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන / ආහාර හා කෘෂිකර්ම සංවිධානය / ගෝලීය පාරිසරික වැඩසටහන යන සංවිධාන මගින් ක්‍රියාත්මක කරන ලද තිරසාර ජෛව ස්කන්ධ බලශක්ති වැඩසටහන අතීතය සතුටුදායක මට්ටමකට නිම කිරීම.

2019

- ✓ ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රකාශයට සහ උපාය මාර්ග පාර්ලිමේන්තුවේ සභාගත කිරීම
- ✓ නිවැසියන් සඳහා වූ තිරසාර බලශක්ති මාර්ගෝපදේශය ප්‍රකාශයට පත්කිරීම
- ✓ ශ්‍රී ලංකාවේ ජෛව ස්කන්ධ සම්පත් සිතියම ප්‍රකාශයට පත් කිරීම
- ✓ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන/ආහාර හා කෘෂිකර්ම සංවිධානය/ගෝලීය පාරිසරික වැඩසටහන යන සංවිධානවලින් ක්‍රියාත්මක කෙරුණු බලශක්ති ක්ෂේත්‍රයේ කාඩ්පත් විමෝචන අඩු කිරීමේ ජාතික ව්‍යාපෘතිය අවසන් කිරීම

2020

- ✓ පුනර්ජනනීය ප්‍රභව මගින් විදුලිය උත්පාදනය මෙගා වොට් පැය 1000 දක්වා ළඟා වීම
- ✓ පියැසි මත සූර්ය බල විදුලි උත්පාදන ධාරිතාව මෙගා වොට් 300 ඉක්මවා යෑම
- ✓ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්ම සම්පාදනය කිරීම
- ✓ විදුලි පංකා සහ ශීතකරණ සඳහා බලශක්ති ලේබලකරණ නියාමනයන් අවසන් කිරීම

2021

- ✓ පියැසි මත සූර්ය විදුලි පද්ධති 30 000කට අධික සංඛ්‍යාවකින් මෙගා වොට් 400ක ධාරිතාවක් ළඟා කර ගැනීම.
- ✓ යුරෝපා සංගමයේ සහය මත ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ආරම්භ කිරීම
- ✓ බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි සඳහා වූ රීති සංග්‍රහය සංශෝධනය කර අවසන් කිරීම

2022

- ✓ පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2022 - 2026 සම්පූර්ණ කිරීම
- ✓ පියැසි මත සූර්ය විදුලි උත්පාදනය කරන පද්ධති 45 000කින් මෙගා වොට් 600ක ධාරිතාවක් ළඟා කර ගැනීම.
- ✓ නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් මුළු විදුලි බල ජනනය සඳහා කෙරෙන දායකත්වය 18%ක් දක්වා ඉහළ නැංවීම
- ✓ වායු සම්කරණයන් පරීක්ෂා කිරීමේ පද්ධතිය ස්ථාපනය කිරීම

2023

- ✓ පියැසි මත සූර්ය විදුලි පද්ධති 5000කට අධික ප්‍රමාණයක් තුළින් මෙගා වොට් 800ක ධාරිතාවය ඉක්මවීම
- ✓ සමුච්චිත පුනර්ජනනීය බලශක්ති ස්ථාපිත ධාරිතාව මෙගා වොට් 1700ය ඉක්මවීම
- ✓ ප්‍රථම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා ගැනීම
- ✓ බලශක්ති කාර්යක්ෂම ශීතකරණ සඳහා වන රෙගුලාසි ගැසට් කිරීම

කාර්ය සාධනය - 2023

සම්පත් පහසු කිරීම සහ ධාරිතාව වකතු කිරීම

2023 වසරේදී, ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය මෙගාවොට් 189.4ක් වකතු කරමින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කර සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගත්තේ ය. මෙයට පොළව මත සවි කරන ලද සූර්ය බල පද්ධති මගින් ජනනය කෙරුණු මෙගාවොට් 9ක් ද, පියැසි මත ඉඳි කරන ලද සූර්ය පැනල මගින් ජනනය කෙරුණු මෙගාවොට් 156ක් ද, ජෛව ස්කන්ධ මගින් ජනනය කෙරුණු මෙගාවොට් 4ක් ද, සුළං මගින් ජනනය කෙරුණු මෙගාවොට් 15ක් ද, කුඩා ජල විදුලි බලාගාර මගින් ජනනය කෙරුණු මෙගාවොට් 5.4 ක්ද ඇතුළත් වීණ. පියැසි මත ඉඳි කරන ලද සූර්ය බලාගාර ද ඇතුළුව සම්පූර්ණ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1699.4 දක්වා මෙමඟින් ඉහළ නැංවිණ.

කෙසේ වුවද, ලංකා විදුලි බල මණ්ඩලයේ 2023 - 2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මට අනුව 2030 වන විට ජාතික විදුලිබල පද්ධතියට වකතු කිරීමට ඉලක්ක කෙරෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය මෙගාවොට් 8819ක් පමණ වේ. 2023 වසරෙහි ඉලක්කය මෙගාවොට් 2029ක් ජනනය කිරීමයි. එසේ වුවත් පියැසි මත ඉඳි කරන සූර්ය බලාගාර මගින් කෙරෙන උත්පාදනය ද ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් (ප්‍රධාන ජල විදුලි විදුලි බලාගාර හැර) මෙගාවොට් 1699.4ක් පමණ ජනනය කර ගැනීමට අපි සමත්ව සිටින්නෙමු. මේ අනුව 2023 වසරේ ඉලක්කය සපුරා ගැනීමට මෙගාවොට් 329.3ක පරතරයක් පමණක් පවතී.

මීට අමතරව මෙගාවොට් 64.72 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමටත්, මෙගාවොට් 299.15 සඳහා බලශක්ති බලපත්‍ර නිකුත් කිරීමටත්, මෙගාවොට් 475.19 සඳහා තාවකාලික අනුමැතිය ලබා දීමටත් හැකි විය. අනාගතයේදී පුනර්ජනනීය බලශක්ති කේෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වූ සැලසුම් මෙම ක්‍රියාවන්වලින් තුලින් පෙන්නුම් කෙරේ.

ඒ සඳහා වන වැඩසටහන් කඩිනම් කිරීම සඳහා, ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය ඉදිරි වසරවලදී මහා පරිමාණ ජාතික ව්‍යාපෘති ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ඉලක්ක ගත සහ සත්‍ය විදුලි ජනනය අතර පරතරය පියවා ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වේගවත් කිරීම අරමුණු කර ගෙන තිබේ.

සූර්ය බල සංග්‍රාමය

සූර්ය බල සංග්‍රාමය වැඩසටහන මඟින් පියැසි 54,375කට අධික ප්‍රමාණයක සූර්ය බලාගාර ඉදිකිරීමෙන් මෙගාවොට් 816ක සම්පූර්ණ ධාරිතාවක් සාර්ථකව වකතු කර ඇත. මෙය රටේ වාර්ෂික විදුලි ඉල්ලුමෙන් 5%කට ආසන්න ප්‍රමාණයකි. 2023 වසරේදී, මෙම වැඩසටහනෙන් මෙගාවොට් 156ක් වකතු වූ අතර, එය මෙගාවොට් 160 ඉලක්කයට මඳක් අඩු වීණි. රජයේ ගොඩනැගිලි සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්ය බලාගාර ඉදිකිරීම වැනි අඛණ්ඩ ව්‍යාපෘති මඟින් තිරසාර බලශක්ති සංවර්ධනය සඳහා වූ කැපවීම පෙන්නුම් කෙරේ. ඉන්දීය ණය වැඩපිළිවෙල 2023 වසර ආරම්භ වීණ. පියැසි මත සූර්ය බල පද්ධති ස්ථාපනය, බැටරි ගබඩා කිරීම සහ පාවෙන සූර්යය ව්‍යාපෘති වැනි කාර්යයන් සඳහා එමඟින් මූලික වශයෙන් සහය ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති භාවිතය වේගවත් කිරීම එහි අරමුණයි. මෙයට අමතරව, ඉන්දීය අරමුදල් යටතේ යාපනයේ කුඩා දූපත් තුනක දෙමුහුම් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ඉදිකිරීමට සහය ලැබේ. එමඟින් පවුල් 3000 කට පමණ ප්‍රතිලාභ ලබාදීම අරමුණු කර ඇත.

සම්පත් හඳුනාගැනීම

ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරියෙහි ක්‍රියාකාරී ප්‍රවේශය 2020/2021දී ආරම්භ වූයේ සම්පත් හඳුනාගැනීමට ප්‍රමුඛත්වය ලබා දීමෙනි. නුගේලිය තොරතුරු පද්ධති මඟින් හඳුනාගත් මෙගාවොට් 3000 ක සූර්ය බලශක්ති සහ මෙගාවොට් 1000 ක සුළං බල ව්‍යාපෘති සඳහා 2023 දී කැබිනට් අනුමැතිය ලබා ගත් අතර ව්‍යාපෘති ස්ථාන ලැයිස්තුව සකස් කිරීමත්, ගැසට් කිරීමත් සිදු කෙරිණ.

ආයෝජනයට සූදානම් කරන ලද ජාතික උද්‍යාන ව්‍යාපෘති

ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය මෙගාවොට් 956 ක ව්‍යාපෘති සඳහා පූර්ව සංවර්ධන කටයුතු සඳහා සක්‍රීයව සම්බන්ධ වී ඇත. රටේ විදුලි අවශ්‍යතා සඳහා සැලකිය යුතු දායකත්වයක් එමඟින් ලැබෙනු ඇත. මෙගාවොට් 234ක සුළං බලයක් උත්පාදනය කිරීම ඉලක්ක කරගත් පුනර්ත් සුළං බලශක්ති උද්‍යානය ඒ අතරින් කැපී පෙනෙන ව්‍යාපෘතියකි. 2023 දී, ඊට අදාළ අත්‍යවශ්‍ය අධ්‍යයනයන් සාර්ථකව නිම කෙරිණ. පාරිසරික බලපෑම් තක්සේරු අනුමැතිය සහ ඊට අවශ්‍ය අනෙකුත් සියලුම අනුමැතීන් ලබා ගන්නා ලදී.

තවද සියලුමාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ද අනිවාර්යයක් ලබා ගනිමින් තිබේ. කිලෝමීටර 4 ක ප්‍රවේශ මාර්ගයක් ඉදිකර ඇත. පරිසර කළමනාකරණ සැලැස්මේ දක්වා ඇති සැලසුම් කරන ලද නැවත වන වගා කටයුතුවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ද සිදු කෙරී තිබේ. එසේම, මන්නාරම සුළං විදුලි බලාගාරයේ 11 වන අදියර ව්‍යාපෘතිය සඳහා ද බොහෝ අනුමැතීන් ලැබී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ කාර්යය මේ වන විට සිදු කෙරෙමින් පවතී.

මීට අමතරව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙගාවොට් 210 ක ව්‍යාපෘතියක් වන වෙරවිල් සුළං උද්‍යානයේ මූලික නිෂ්කාශන ද සහිතව ඉදිරියට කෙරෙමින් ඇත. පාරිසරික බලපෑම් තක්සේරු කිරීමේ අදියර අවසන් කරන ලදී. මෙම සංවර්ධනයන් මඟින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම් දියුණු කිරීමේ කාර්යයෙහි සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කෙරේ.

නව මැදිහත්වීමක් ලෙස පාවෙන සූර්යය බල පද්ධති ඉදිකිරීම

කොරියානු ආධාර යටතේ කිරිඳිබත් වැවෙහි සහ චන්ද්‍රිකා වැවෙහි මෙහෙවැටී 1 බැගින් වූ පාවෙන සූර්ය බල පද්ධති ඉදි කිරීමේ ව්‍යාපෘතියක් 2023 වසරේදී අනුමත විය.

ශ්‍රී ලංකා ජාතික බලශක්ති තුලනය

ශ්‍රී ලංකා ජාතික බලශක්ති තුලනය, ජාතියේ බලශක්ති අංශයේ ක්‍රියාකාරීත්වය සොයා බැලීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකා ජාතික බලශක්ති තුලනය - 2020 ප්‍රකාශයට පත් කරන ලද අතර 2021 වාර්තාව මුද්‍රණ මට්ටමේ පවතී. 2022 වාර්තාව සඳහා දත්ත ඇතුළත් කිරීම සක්‍රීයව සිදු කෙරේ.

බලශක්ති කළමනාකරණ පද්ධති

බලශක්ති කළමනාකරණ පද්ධති ක්ෂේත්‍රයේ, බලශක්ති කළමනාකරු / විගණක වැඩසටහන වැනි මුල පිරීම් කර්මාන්තවල සහ ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හේතු වේ. බලශක්ති කළමනාකරුවන් 250 ක්, පිළිගත් බලශක්ති විගණකවරුන් 24 ක් සහ බලශක්ති සේවා සමාගම් 30 ක් බලශක්ති කළමනාකරණ සේවා සැපයීම සඳහා සම්බන්ධ වී ඇත. මූල්‍ය හා සිල්ලර අංශ සඳහා මිණුම් දඩු 2023 දී ප්‍රකාශයට පත් කරන ලද අතර සුපිරි වෙළඳසැල් අලෙවිසැල් 45 ක් ජාතික බලශක්ති මිණුම් සලකුණු පද්ධතිය සමඟ එක් වීමට අත්සන් කර තිබේ. තවද, විවිධ ආයතන සඳහා උපදේශන සේවා, බලශක්ති විගණන සහ බලශක්ති කළමනාකරණ පුහුණු වැඩසටහන් දෙකක් සිදු කරන ලදී.

පර්යේෂණ සහ සමීක්ෂණ

සමීක්ෂණ සහ පර්යේෂණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙමින් පවතින වායු සමීකරණ සමීක්ෂණයක් ද ඇතුළත්ව, සිසිලන යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භක මට්ටමේ විගණන 100 කින් සිදු කෙරී ඇත. කාර්යක්ෂම ශීතකරණ ප්‍රතිස්ථාපන වැඩසටහන මඟින් ගෘහස්ථ විදුලි පරිභෝජනය 30% කින් අඩු කිරීම අරමුණු කෙරේ. විදි ආලෝකකරණය සඳහා සුදුසු තාක්ෂණයන් පිළිබඳ සහයෝගී අධ්‍යයනයක් ලංකා විදුලි සමාගම සමඟ සිදු කෙරෙමින් පවතී.

පද්ධති සහ සැලසුම්

බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි සඳහා වූ පරිචයන් සංග්‍රහය සංශෝධනය කිරීම, පද්ධති සහ සැලසුම් අංශයේ ප්‍රයත්නයෙන් සිදු කෙරිණ. ඉන්ධන කාර්යක්ෂමතා ලේඛල් කිරීමට සහ විද්‍යුත් සංවර්ධන ප්‍රතිපත්තියක් සංවර්ධනය කිරීමට ප්‍රවෘත්ත අංශය ආරම්භ කර තිබේ.

ගෘහස්ත, කෘෂිකර්ම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ

බලශක්ති උපකරණ ලේඛල් කිරීමේ වැඩපිළිවෙල යටතේ චිල්.ඊ.ඩී. පැනල සඳහා ස්වේච්ඡා ලේඛල් කිරීම ද, ශීතකරණ බලශක්ති ලේඛල් කිරීමේ රෙගුලාසි ද ගැසට් කර ඇත. විවිධ උපකරණ සඳහා පරීක්ෂණ / මිණුම් සලකුණු කිරීමේ ව්‍යාපෘති ද ඒ යටතේ ආරම්භ කර තිබේ. ගෘහස්ත අංශය තුළ, අධීක්ෂණය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. බලශක්ති කාර්යක්ෂම පෞද්ගලික පිසුම් උදුන් පරීක්ෂා කිරීම අවසන් කරන ලදී.

ප්‍රචාරණ සහ ප්‍රවර්ධන

ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය යටතේ බලශක්ති ධාරිතාව ගොඩනැගීම සඳහා ගුරුවරුන් 440 දෙනෙකු සම්බන්ධ කරගෙන පුහුණු සැසි සම්පූර්ණ කරන ලදී.


අරමුදල් සම්පාදනය

අරමුදල් සම්පාදනය මඟින් පහතේ විධිවිධාන ප්‍රකාරව සෙස් සහ රාජ්‍ය භාගය සක්‍රීය කිරීම, තිරසාර බලශක්ති අරමුදල සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා අයවැය උපයෝජනය අඩුණ්ඩව අධීක්ෂණය යන කාර්යයන් සිදු කෙරේ.




කාර්යසාධනට අදාළ වැදගත් කරුණු

විස්තරය	ඒකකය	2022	2023
පුනර්ජනනීය විදුලි බල උත්පාදනය	ගි.වො	8301	7795
කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිවල සම්පූර්ණ ධාරිතාව	මෙ.වො	429	437
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවල සම්පූර්ණ ධාරිතාව (තුම්යට සවිකරන ලද)	මෙ.වො	130	140
සුළං බලශක්ති ව්‍යාපෘතිවල සම්පූර්ණ ධාරිතාව	මෙ.වො	148	263
ජෛව ස්කන්ධ බලශක්ති ව්‍යාපෘතිවල සම්පූර්ණ ධාරිතාව	මෙ.වො	59	50
ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති, පියැසි මත සූර්ය බල පද්ධති සම්පූර්ණ සංඛ්‍යාව	-	46,203	55128
පියැසි මත සූර්ය බල ව්‍යාපෘතිවල සම්පූර්ණ ධාරිතාව	මෙ.වො	656.97	813
පියැසි මත සූර්ය බල ව්‍යාපෘතිවලින් කෙරෙන විදුලිය ජනනය	ගි.වො	530	632
කාර්යක්ෂම උපකරණවලින් කෙරෙන විදුලිය ඉතිරිය	ගි.වො	600	125
වළක්වන ලද කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය	කිලෝ ටොන්		5986.4
මානව ප්‍රාග්ධනය			
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මුළු සේවකයන් සංඛ්‍යාව	සංඛ්‍යාව	97	94
වසර 10 ට වඩා සේවා පළපුරුද්ද ඇති සේවකයන් සංඛ්‍යාව	සංඛ්‍යාව	60	61
වසර 5 ට වඩා සේවා පළපුරුද්ද ඇති සේවකයන් සංඛ්‍යාව	සංඛ්‍යාව	77	77
සමාජ හා සම්බන්ධතා ප්‍රාග්ධනය			
සිදු කරන ලද බලශක්ති විගණන සංඛ්‍යාව	සංඛ්‍යාව	5	4
බලශක්ති කළමනාකරුවන් සංඛ්‍යාව	සංඛ්‍යාව	238	250
කුළු පදනම් මත උපකරණ-දින සංඛ්‍යාව	සංඛ්‍යාව	1140	2273
ප්‍රකාශයට පත් කරන ලද බලශක්ති ලේඛනකරණ ප්‍රමිතීන් සංඛ්‍යාව	සංඛ්‍යාව	1	1
හම්බන්තොට සූර්ය උද්‍යානය නැරඹීමට පැමිණි සංඛ්‍යාව	සංඛ්‍යාව		1483
ශ්‍රී.ලං.ස.බ.අ ලියාපදිංචි කරගන්නා ලද සූර්ය සේවා සමාගම් සංඛ්‍යාව	සංඛ්‍යාව	373	506
ශ්‍රී.ලං.ස.බ.අ ලියාපදිංචි කරගන්නා ලද බලශක්ති සේවා සමාගම් සංඛ්‍යාව	සංඛ්‍යාව	29	30
බලශක්ති කළමනාකරණය පිළිබඳ පුහුණුව ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව	සංඛ්‍යාව	110	500
සූර්යබල විද්‍යුත් තාක්ෂණ පිළිබඳව පුහුණුව ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව	සංඛ්‍යාව		650*
ප්‍රකාශයට පත් කරන ලද සූර්ය බලශක්ති ප්‍රමිතීන් සංඛ්‍යාව	සංඛ්‍යාව	-	1
පහසුකම් සපයන ලද පර්යේෂණ සංඛ්‍යාව	සංඛ්‍යාව	-	3
පළ කරන ලද ප්‍රකාශන සංඛ්‍යාව	සංඛ්‍යාව	1	6

*ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යන ආයතනවල සහයෝගීතාවයෙන් පුද්ගලයන් 3 800ක් මෙයට අමතරව පුහුණුව ලබා ඇත



ජයග්‍රහණ









සභාපතිතුමාගේ පණිවිඩය

මෙය බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ දැවැන්ත ගෝලීය සංවාදයක් පවතින කාලයකි. පසුගිය කාලපරිච්ඡේදවල ලෝකයේ බලශක්ති සැපයුම් රටාව බිහිප තෙල් ආධිපත්‍යය දැරූ අතර, එය ගෝලීය තිරසාරභාවය කෙරෙහි බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීමට ලෝකය හේතු විය. මූලික වශයෙන්, බිහිප තෙල් ඉන්ධන දහනය හේතුවෙන් සිදුවන හරිතාගාර වායු (GHG) විමෝචනය ගෝලීය මට්ටමින් උෂ්ණත්වය ඉහළ යාමට හේතු වී ඇති අතර එමඟින් සමස්ත ලෝකයම දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලවලට ලක්වීමට හේතු වී තිබේ. මේ අතර බිහිප තෙල් සම්පත අඩුවීමත් සමඟ ඉන්ධන සැපයුමෙහිම තිරසාර බවක් දක්නට හැක. එබැවින්, ගෝලීය මට්ටමින් කතා බහට ලක් කෙරෙන බලශක්ති සංක්‍රාන්තිය යනු ලෝකයේ බලශක්ති සුසාම්පන්නයේ තවත් වෙනසක් නොව, බලශක්ති ප්‍රධාන තල්ලුවක් වන ආර්ථිකයේ සමස්ත සන්දර්භය තුළ දුරදර්ශී ප්‍රවේශයක් ලබා දීමයි. තවද, පුනර්ජනනීය බලශක්ති සම්පත් පොහොසත් රටවල් ගෝලීය බලශක්ති කේෂත්‍රයේ ධ්‍රැවීයතාවක් ගනිමින් සිටී. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාව පැහැදිලිවම ගෝලීය ප්‍රවණතා සමඟ සමපාත විය යුතු අතර, රජයේ ඉහළ කැපවීම සන්දර්භය සමඟ හොඳින් ගැලපේ. මෙම තත්ත්වය තුළ, ශ්‍රී ලංකා සුනිතාස බලශක්ති අධිකාරියෙහි හි කාර්යභාරය ඉතා වැදගත් වේ

2023 දී ශ්‍රී ලංකා සුනිතාස බලශක්ති අධිකාරියෙහි ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී ඇත්තේ 2030 වසරේදී සමස්ථ විදුලි ජනනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් තුලින් සැපයීමේ දැවැන්ත රජයේ ඉලක්කය සමඟ ය. මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘති සහ විශේෂයෙන්ම වහල මත ඇති සූර්ය බලශක්ති වැඩසටහන මඟින් රටේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන න්‍යාය පත්‍රයට ඉහළ පවයක් ලබා දෙමින් මේ සඳහා යහපත් ගතිකත්වයක් එක් කළ හැකිය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන්වල කැපී පෙනෙන ප්‍රගතියට අමතරව, සමස්ත තිරසාර අංශයන් ඇතුළත් කිරීම සහතික කිරීමට ගෙන ඇති උත්සාහයන් ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ක්‍රියාවලියේ දී සමාජ-පාරිසරික මානසයට අනුකූලව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උපරිම අවධානය යොමු කෙරේ. එහි දී, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමඟ සමපාත වන ප්‍රමුඛ සහ නිසි සැලකිල්ලට ගත යුතු අංශයන් හඳුනාගෙන ඒ අනුව ව්‍යාපෘතින් පෙළගස්වා ඇත.

සියල්ලන්ටම ප්‍රථම බලශක්ති කාර්යක්ෂමතාවයේ සහ සංරක්ෂණයේ වැදගත්කම අපට වැටහෙනවා. ගෝලීය තිරසාර බලශක්ති සංවර්ධන න්‍යාය පත්‍රය තුළ ස්ථාපිත ඉලක්කයන් තුලින් 50% ක් විවිධ තාක්ෂණික ප්‍රවේශයන් හා මානව මැදිහත්වීම් හරහා බලශක්තිය සඳහා වන ඉල්ලුම අඩු කරගැනීම සඳහා වන අතර ඉතිරි 50% පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය හරහා සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. ආයතන මට්ටමින් බලශක්ති කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇති ක්‍රමානුකූල ප්‍රවේශයන් පිළිබඳව මම සතුටු වෙමි. මෙමගින් අවසාන භාවිත අංශ සඳහා ඔවුන්ගේ බලශක්ති පිරිවැය අඩු කර ගැනීමට හැකි වන අතර, එය පුළුල් අර්ථයෙන් රටේ බලශක්ති සුරක්ෂිතභාවය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇත.

රටේ තිරසාර බලශක්ති සංවර්ධන න්‍යාය පත්‍රය විශිෂ්ට යථාර්ථයක් බවට පත් කිරීම සඳහා බලශක්ති කේෂේත්‍රය තුල රැඳෙමින් අපට විවිධ ආකාරයෙන් මඟපෙන්වූ , සහය දුන් සියලුම පාර්ශ්වකරුවන්ට මාගේ අවංක කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර ඉදිරියේදීත් ඔබගේ සහයෝගීතාවය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමි.


ඉංජිනේරු රංජිත් සේපාල
සභාපති



අධ්‍යක්ෂ ජනරාල්ගේ සමාලෝචනය

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ක්ෂේත්‍රය තුළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිවල වේගවත් සංවර්ධනයක් මෙම වසරේදී නිරීක්ෂණය කළ හැකි විය. මේ අනුව සූර්ය වහල වැඩසටහන සංකේතාත්මක වැඩසටහනක් වූ අතර, ධාරිතා එකතු කිරීම සැලසුම් කර ඇති ප්‍රමාණයට වඩා වේගවත් පියවරක් වාර්තා කළ අතර, එය ඉදිරි කාලපරිච්ඡේදවල දී සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක සඳහා සහත් රුකුළක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන කෙතරම් පුද්ගලික පැතිරී ඇත්ද යත්, සමාගම් 500 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති අතර, තාක්ෂණ ශිල්පීන් ඇතුළු විශාල පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර ඇත. තවද, මධ්‍ය පරිමාණයේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමටත් ඉඩම් ලබා ගැනීම, පාරිසරික අනුමැතිය ලබා ගැනීම ආදී කටයුතු ද සිදු කරගනිමින් ප්‍රථම මහා පරිමාණ සූර්ය බල ව්‍යාපෘතිය සහ පරිමාණ සුළං බල ව්‍යාපෘතියක් සිදු කරමින්ද පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් විසින් උනන්දුවක් දක්වන ලදී.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ක්ෂේත්‍රයේ තවත් පුනරුදයක් ලෙස ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා නව මාර්ග ගවේෂණය කළ හැකි විය. කොරියානු රජයේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන වන්දිකා වැව සහ කිරිඳිබන් වැවේ මෙහෙවැටී 1ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය බලශක්තිය පිළිබඳ නියමු ව්‍යාපෘති මේ සම්බන්ධයෙන් සම්භාව්‍ය උදාහරණ ලෙස දැක්විය හැකිය. ජපානයේ සහ කොරියාවේ ප්‍රදාන ආධාර හරහා ක්‍රියාත්මක කරන ලද ප්‍රථම පොලොව මත වූ සූර්ය බලශක්ති ව්‍යාපෘති මට මතකයි, සූර්ය බලශක්තිය පිළිබඳ විශාල පියවරක් සඳහා මංපෙත් තලය බවට පත් වූ අතර, මෙම නියමු ව්‍යාපෘති හරහා ලබාගත් අත්දැකීම් පාවෙන තවත් අවස්ථා විවර කරනු ඇතැයි මම සිතමි. සූර්ය බලය, විශේෂයෙන් මහා පරිමාණයෙන්. USAID ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනේ සහාය ඇතිව මහා පරිමාණ පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ශක්‍යතා අධ්‍යයනයන් ද සිදු කළ හැකි අතර, බලශක්ති සංරක්ෂණය සහ කළමනාකරණය යන ක්ෂේත්‍රවල ක්‍රියාකාරකම් හඟා සිටුවීම සඳහා සහයෝගීතාව ලබා දී ඇත. බලශක්ති කාර්යක්ෂමතාව ක්ෂේත්‍රය තුළ, උපකරණ බලශක්ති ලේබල් කිරීමේ වැඩසටහන, බලශක්ති කාර්යක්ෂමතාව ගොඩනැගීමේ සංග්‍රහය සඳහා වූ ව්‍යවහාර සංග්‍රහය පිළිබඳ වැඩසටහන යනාදිය ඒවායේ සන්ධිස්ථානවලට තවදුරටත් එකතු කරමින් අඛණ්ඩව සිදු කරන ලද අතර, බලශක්ති පරිභෝජන මිණුම් සලකුණු පිළිබඳ වැඩසටහන හරහා විශේෂ සන්ධිස්ථානයක් නිර්මාණය කළ හැකිය. එය ආයතන විසින් බලශක්ති පරිභෝජන වාර්තා කිරීම සඳහා නියාමන මැදිහත්වීම් වලට තුඩු දුන්නේය. ලෝක බැංකු සමූහයේ සහය හරහා තවත් පුනර්ජනනීය බලශක්ති වර්ගයක් ගවේෂණය කළ හැකි අතර, එහිදී ඔවුන් වෙරළාසන්න සුළං බලශක්ති සංවර්ධනය සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ අතර, එය ප්‍රදේශයක් ලෙස සුළං බලය සඳහා සැලකිය යුතු ධාරිතාවක් එකතු කිරීමක් දක්වයි. බලශක්ති අපනයන සඳහා ද අවස්ථා විවර වනු ඇත.

පුනර්ජනනීය බලශක්ති සහ බලශක්ති කාර්යක්ෂමතාවයේ සෘජු මැදිහත්වීම්වලින් ඔබ්බට යමින්, දිගුකාලීනව තිරසාර බලශක්ති ධාවනයට සහාය වන තාක්ෂණ සංවර්ධනය පිළිබඳ පුළුල් සංවාදයකට අධිකාරියට සම්බන්ධ විය හැකි අතර ඒ යටතේ බලශක්ති ගබඩා කිරීමේ තාක්ෂණයන්, හරිත නයිට්‍රජන් යනාදිය මධ්‍ය කාලීනව ප්‍රධාන ප්‍රවාහයන් ලෙස දියුණු කිරීමට කිරීමට බලාපොරොත්තු වේ.

මේ අනුව, ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය විසින් 2023 වර්ෂයේදී සැපයුම් පාර්ශවීය කළමනාකරණය සහ ඉල්ලුම් පාර්ශවීය කළමනාකරණය යන තේමාත්මක ක්ෂේත්‍ර දෙකෙහි සිය වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නංවා ඇත. බලශක්ති ඉල්ලුම අඩු කිරීම හෝ තිරසාර බලශක්ති ප්‍රභවයන් භාවිතා කරමින් බලශක්ති සැපයීම තුළින් සෘජු ප්‍රතිලාභයට අමතරව, බලශක්ති තිරසාරත්වයේ සංකල්පය අඛණ්ඩතාව මෙම වැඩසටහන් හරහා දිගු ගමනක් යනු ඇත. තිරසාර බලශක්තිය විෂය ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ක්ෂේත්‍රයක් වන බැවින් මෙය විශේෂයෙන් වැදගත් වන්නේ මෙම විෂයය තුළ රැස් කර ගන්නා දැනුම සහ කුසලතා විශාල වශයෙන් සමාජයට පුළුල් ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන් පුළුල් කිරීමට සහ ජාතික තිරසාර බලශක්ති ඉලක්ක සපුරාලීමට උපකාර වන බැවිනි.


 ඉංජිනේරු ජේ.එම්.අතුල
 අධ්‍යක්ෂ ජනරාල්

කළමනාකරණ මණ්ඩලය

ඉංජි. රංජිත් සේනාල මයා

සභාපති
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

කේ.එ.එස්. මහේෂ්වර මයා

අතිරේක ලේකම්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ
පළාත් පාලන අමාත්‍යාංශය

ඊ.එ.ආර්. රේණුකා මයා

අතිරේක ලේකම් (සංවර්ධන)
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය

පී. නාමගල මයා

අධ්‍යක්ෂ
කර්මාන්ත අමාත්‍යාංශය

ලතිෂා ලියනගේ මයා

අතිරේක ලේකම්
(පරිපාලන හා මානව සම්පත් කළමනාකරණ) මහවැලි, කෘෂිකර්ම,
වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

දමිත කුමාරසිංහ මයා

අධ්‍යක්ෂ ජනරාල්
මහජන උපයෝගීතා කොමිෂන් සභාව

එන්. එම්. එස්. පී. කරුණාදාස මයා

සහකාර අධ්‍යක්ෂ
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
(ජනවාරි - මැයි)

ජනක ධර්මසිරි මයා

ලේකම්
වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය

ඩබ්. ජේ. එල්. එස්. ප්‍රනාන්දු මයා

පත්කල සාමාජික
(ජනවාරි - පෙබරවාරි)

කුලනි එච්. ඩබ්. කරුණාරත්න මයා

අධ්‍යක්ෂ (විමර්ශන)
පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශය

ආර්. එල්. මොලගොඩ මයා

අධ්‍යක්ෂ (තාක්ෂණික)
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

තරුණි අනෝජා ගමගේ මයා

අතිරේක ලේකම්
වාරිමාර්ග අමාත්‍යාංශය

දිමන්ත සෙනෙවිරත්න මයා

ප්‍රධාන විධායක නිලධාරී
ජාතික සංවර්ධන බැංකුව
(සැප්තැම්බර් - දෙසැම්බර්)

ඒ. එල්. කේ. එම්. එම්. පී. ඩණ්ඩාර මයා

අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන)
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
(මැයි - දෙසැම්බර්)

ආර්. එම්. එස්. පී. එස්. ඩණ්ඩාර මයා

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
මුදල් අමාත්‍යාංශය
(මැයි - දෙසැම්බර්)

ඉංජි. කුමන් ජයසූරිය මයා

පත්කල සාමාජික

ඩිලාන් විදානපතිරණ මයා

පත්කල සාමාජික

මනිල් මඩුගල්ල මයා

පත්කල සාමාජික

අජිත් දමුණුපොල මයා

පත්කල සාමාජික

විගණන සහ කළමනාකරණ කමිටුව

සාමාජිකයන්

එන්. එම්. එස්. පී. කරුණාදාස මහතා

සහකාර අධ්‍යක්ෂ

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය

පී. නාමගල් මහත්මිය

අධ්‍යක්ෂ, කර්මාන්ත අමාත්‍යාංශය

අජිත් දමුණුපාල මහතා

කළමනාකරණ මණ්ඩල සාමාජික

ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය

ආර්. එම්. එස්. පී. බණ්ඩාර මහතා

අධ්‍යක්ෂ

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය

නිරීක්ෂකයන්

එන්. ඩබ්ලිව්. ගුණවර්ධන මහත්මිය

විගණන අධිකාරී

ජාතික විගණන කාර්යාලය

එම්. ඊ. කන්දිමත් මහතා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය.

තයලිති තවමානන් මිය

ප්‍රධාන අභ්‍යන්තර විගණක

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය





ආයතනික පාලනය

ශ්‍රී ලංකා සුනිතාස බලශක්ති අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය සමානත්වය, සාධාරණත්වය, අපක්ෂපාතීත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම පහ ගුරු කරගෙන ක්‍රියාත්මක වේ. මෙම පාලන මූලධර්ම පදනම ලෙස තබා ගනිමින් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සවිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ද, තිරසාර බලශක්ති සංවර්ධනය උදෙසා හිතකර හිතකර පරිසරයක් පෝෂණය කිරීමට ද ශ්‍රී ලංකා සුනිතාස බලශක්ති අධිකාරිය උත්සාහ ගනිමින් සිටියි. රජයේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය උදෙසා ආචාර ධර්ම ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධිකාරියෙහි කටයුතු ක්‍රියාත්මක කෙරේ. රජය විසින් ප්‍රකාශිත ප්‍රතිපත්තිවලට අනුකූලව ව්‍යුහයන් සහ තොරතුරු පෙළ ගැස්වීමට අධිකාරිය කැප වී තිබේදිව ක්‍රියා කරයි.

කළමනාකරණ මණ්ඩලය

2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිතාස බලශක්ති අධිකාරි පනත ප්‍රකාරව පවරා ඇති රාජකාරි ඉටුකිරීම සම්බන්ධයෙන් අවසන් වගාකීම දරනු ලබන්නේ කළමනාකරණ මණ්ඩලය විසිනි. විෂය භාර අමාත්‍යවරයා පත් කළ සභාපතිවරයා ඊට නායකත්වය ලබා දෙයි.

වගකීම

පනතේ දක්වා ඇති අරමුණු සපුරාලීම, පනතෙන් පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීම සහ සපයා ඇති මූල්‍ය තොරතුරුවල නිරවද්‍යතාවය උදෙසා අභ්‍යන්තර පාලන පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් වගකීම දරනු ලබන්නේ කළමනාකරණ මණ්ඩලය විසිනි. අධිකාරියෙහි කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියාත්මක කරන අතර කළමනාකරණ මණ්ඩලයේ පාලනයට යටත්ව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

අධිකාරියේ මූල්‍ය අංශයේ කටයුතු අධීක්ෂණය කරන විගණන සහ කළමනාකරණ කමිටුව හම් වූ අනුකමිටුවක් මගින් මණ්ඩලයට සහාය සැපයේ. එමෙන් ම මණ්ඩලයේ හැකියාවෙන් ඔබ්බෙහි පවතින, තාක්ෂණික වශයෙන් සංකීර්ණ වූ කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවශ්‍යතාව මතු වූ විට බාහිර උපදේශක කමිටුවක සහාය, මණ්ඩලයට ලැබෙයි.

අධිකාරියේ සියලුම ම ප්‍රසම්පාදන කටයුතු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට දැඩි ලෙස යටත්ව සිදු කරනු ලැබේ. බලාපොරොත්තු වන ප්‍රසම්පාදනයේ වටිනාකම මත ස්වාධීන තාක්ෂණික ඇගයීම් කමිටු සහ ප්‍රසම්පාදන කමිටු දෙකක මගපෙන්වීම යටතේ එකී කාර්යය අධිකාරියේ නිලධාරීන් සපුරාති.

සංයුතිය

නිල බලයෙන් පත්වන සාමාජිකයන් දොළොස්දෙනෙකුගෙන් ද, සභාපතිවරයා ඇතුළුව පත් කරගන්නා ලද සාමාජිකයන් නවදෙනෙකුගෙන් ද වශයෙන් කළමනාකරණ මණ්ඩලය සාමාජිකයන් විසි එක්දෙනෙකුගෙන් සමන්විත ය.

කළමනාකරණ මණ්ඩල රැස්වීම්

දින දර්ශනය මත පදනම්ව කළමනාකරණ මණ්ඩල රැස්වීම් සැලසුම් කෙරෙන අතර අවම වශයෙන් මසකට එක රැස්වීමක්වත් පැවැත් වේ. අධිකාරියේ උපාය මාර්ගික දිශානතිය සකස් කිරීම, සියලුම ක්‍රියාකාරකම්වල කාර්යසාධනය සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සමාලෝචනය, වැඩසටහන් සැකසීම යන කාර්යයන් මෙකී රැස්වීම්වලදී සිදු කෙරේ. අධිකාරියේ නිලධාරීන්ට, අධිකාරියේ අරමුණු සාක්ෂාත් කරගැනීමට අදාළ වන යෝජනා, මණ්ඩලයේ අවධානයට යොමු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට මෙම රැස්වීම්වලදී ඉඩ ලැබෙයි. සෑම රැස්වීමකට ම පළමුව කළමනාකරණ මණ්ඩල සාමාජිකයන්ට ප්‍රමාණවත් තරම් ලේඛන ලබාදීමට පියවර ගැනේ. 2023 වර්ෂයේ පැවැති රැස්වීම් සඳහා කළමනාකරණ මණ්ඩලයේ සහභාගිත්වය පහත දැක් වේ.

රැස්වීම් අංකය	රැස් වූ දිනය	සහභාගි වූ සංඛ්‍යාව
1	2023/03/16	13
2	2022/05/10	12
3	2023/06/23	12
4	2023/07/27	14
5	2023/09/20	15
6	2023/10/25	11
7	2023/12/07	10

තෛතික අවශ්‍යතාවන්ට අනුකූලතාව දැක්වීම

අධිකාරිය ස්ථාපනය කරන ලද පනතේ විධිවිධාන සහ රජය මගින් වරින් වර පනවනු ලබන නීති, රෙගුලාසි හා මාර්ගෝපදේශනයන්ට අනුකූලතාව දක්වන බව සහතික කිරීම සඳහා කළමනාකරණ මණ්ඩලය සෑම උත්සාහයක් ම දරයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට ද 1971 අංක 38 දරන මූල්‍ය පනතේ අවශ්‍යතාවන්ට ද අනුකූලව අධිකාරියේ මූල්‍ය ප්‍රකාශය සකස් කෙරෙන බව මණ්ඩලය මගින් සහතික කෙරේ.

අවදානම් කළමනාකරණය

මහා කළමනාකරණයේදී සහ පාලනයේදී අවදානම් කළමනාකරණය අවශ්‍ය ම අංගයක් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවබෝධ කරගෙන ඇති අතර තිරසාර බලශක්තියට අදාළ වන පොදු අවදානම් ද අතිරේක අවදානම් ද එම අධිකාරිය හඳුනාගෙන ඇත. එම විශේෂ අවදානම් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය හා එය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්තිමය පරිසරය සමඟ ය. විවිධ වූ මූල්‍ය සහ මෙහෙයුම් පාලන පද්ධති ක්‍රියාත්මක කිරීම සහතික කරනු වස් කළමනාකරණ මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පෙන්නුම් කළමනාකාරීත්වය සමඟ එක්ව අවදානම් කළමනාකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අභ්‍යන්තර විගණන සහ කළමනාකරණ කණ්ඩායමක් අධිකාරියේ පද්ධතිවල කාර්යසාධනය විටින් විට සමාලෝචනය කරයි.

අවදානම් සංස්කෘතිය

අවදානම් තත්ත්වය කළමනාකරණ මණ්ඩලයේ පැහැදිලි අවධානයට ලක්ව ඇති අතර අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් පවත්වාගෙන යනු ලැබේ. ආචාර ධාර්මික මූලධර්ම වෙත ඇති ස්වකීය කැපවීම පිළිබිඹු කරමින් කළමනාකාරීත්වය තීරණ ගැනීමේදී සියලුම පාර්ශවකරුවන්ගේ තත්ත්වය සැලකිල්ලට ගනු ලැබේ. නායකත්වයට අනුව, කාර්ය මණ්ඩලය ද විවෘත සදාචාරාත්මක මූලධර්මවල වැදගත්කම හඳුනාගෙන එය අඛණ්ඩව අනුගමනය කරයි.

අවදානම් හඳුනාගැනීම

අවදානම් හඳුනාගැනීමේදී අධිකාරිය බාහිර පරිසරය සම්පව තිරිසන්ණය කරයි. ඒ අනුව හඳුනාගන්නා අවදානම්, ගෝලීය බලශක්ති කර්මාන්තයට සහ මෙරටට සුවිශේෂී වන ආකාරය අනුව ඒවා වර්ග කිරීමට ද අධිකාරිය කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සැකසීමට අධිකාරිය 2019 වසරේදී දායකත්වය ලබා දෙන අතර අධිකාරිය එහි වැඩසටහන්වලට ප්‍රතිපත්තිමය පසුබිමට සාධනීය වන ලෙස ප්‍රකාශිත ප්‍රතිපත්තියට එකඟ වන වැඩසටහන් හඳුනාගෙන තිබේ.

අවදානම් කළමනාකරණය

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සහ බලශක්ති නාස්තිය අවම කිරීම අධිකාරිය මූලික ක්ෂේත්‍ර ලෙස සලකයි. පොසිල ඉන්ධන මිල අඩුවීමේ ප්‍රධාන අවදානම් හඳුනාගැනීමට ද පියවර ගැනේ. මෙය පුනර්ජනනීය බලශක්තිය වෙනුවට ඇති ඉතා ලාභ විලක්පයක් බවට පත්වීමේ අවදානමක් ඇති අතර භාවිතා කරන්නන් අතින් බලශක්තිය අපතේ යෑමට ද එය හේතු විය හැකි ය.

ඒ අනුව පොසිල ඉන්ධන මිල පහළ මට්ටමක පවතින තත්ත්වයක වුවද තිරසාර බලශක්ති සේවාවන්ට ඇති ඉල්ලුම අතිම නොවන පරිදී අවම පිරිවැය තත්ත්වයක් දක්වා තිරසාර බලශක්ති වෙළෙඳපොළ පරිවර්තනය කිරීමේ අරමුණෙන් අවදානම් කළමනාකරණ ක්‍රමෝපායක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුගමනය කරනු ලැබේ. සැලකිය යුතු ධාරිතාවක් එකතු කරගැනීම සඳහා ප්‍රවේශයන් කිහිපයකින් පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අරමුදල සහාය ලබාදෙයි.

පියැසි මත සූර්ය පැහල ඉදි කිරීමේ කර්මාන්තයේ තරගකාරීත්වය දිරිගැන්වීම සඳහා නව සමාගම් විශාල සංඛ්‍යාවකට සේවා සම්පාදකයන් ලෙස එකතුවීමට අවස්ථාව සලසමින් සූර්ය බලශක්ති කර්මාන්තය පෝෂණය කරන ලදී. සූර්යාලෝකයෙන් විදුලිය උත්පාදනය කරගැනීමේ මිල තරගකාරී තත්ත්වයකට පත් කර ගැනීමට එය ඉවහල් වීණ. ඒ හා සමානවම, බලශක්ති සේවා සපයන සමාගම් පෝෂණය කෙරිණ; ඒවාට සහාය ලබාදෙන ලදී.

විදුලිය සහ පොසිල ඉන්ධනවල මිල පහළ මට්ටමක පැවැතිය ද මෙම සමාගම්වලට, කර්මාන්තයට සහ ආර්ථිකයට බලශක්ති කාර්යක්ෂමතා සේවා සැපයුම් අඛණ්ඩව ම සිදුකළ හැකිව තිබේ.

පාරිභෝගික බදු සහ උත්පාදන පිරිවැය වැඩිවීම නිසා විදුලිය කර්මාන්තයට සැලකිය යුතු අලාභයක් සිදුවෙමින් පවතින අතර එය මුදල් ප්‍රවාහයෙහි අර්බුධයක් ඇති කිරීමට ද හේතුවක් වී ඇත. පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට මෙම වර්ධනයන් අහිතකර ලෙස බලපාන අතර එමඟින් කර්මාන්තයට අත් කවරදාකටත් වඩා සැලකිය යුතු තරමේ අවදානමට මුහුණ දීමට සිදු වේ.

සම්පත් අහිමි වීමේ අවදානම

රටෙහි අගනා පුනර්ජනනීය බලශක්ති සම්පත්වලට, ඉඩම් පරිහරණය කිරීමේ රටාව වෙනස්වීම සහ මානව ක්‍රියාකාරකම් අහිතකර අන්දමෙන් බලපා තිබේ. ජනාවාස ව්‍යාප්තවීම හේතුවෙන් එලදායි සුළං බලශක්ති සම්පත අනූන බිම් විශාල ප්‍රමාණයක් අහිමි වී ඇත. වන විනාශය හේතුවෙන් ගංගාවල ජල පෝෂක ප්‍රදේශවලට අයහපත් බලපෑම් එල්ල වී තිබේ. අතීතයේ විශිෂ්ට ජල ප්‍රවාහ බව පෙන්නුම් කළ ද ජල විදුලි බල සම්පත් අක්‍රමවත් බවක් පෙන්නුම් කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දේශගුණික විපර්යාසවල සෘජු ප්‍රතිඵල, වාණිජ වගාවන් ව්‍යාප්ත වීම, වර්ෂාපතන රටාවන් වෙනස්වීම එම අක්‍රමවත් බවට තවදුරටත් හේතු වී ඇත. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනයට එරෙහිව සිවිල් සමාජ සංවිධාන ගෙන ඇති හිතමය ක්‍රියාමාර්ග වැඩිවීම ද මෙම ස්වභාවික හේතූන් සමඟ මිශ්‍ර වී තිබේ. 2023 වසරේදී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වගඋත්තරකරුවකු බව දක්වමින් නඩු 14ක් ගොනු කර තිබිණ. එලදායි පුනර්ජනනීය බලශක්ති සම්පත් දැඩි ලෙස අහිමි වී යෑමට එවැනි පියවර හේතු වී ඇත.

බලශක්ති සේවාවන්හි මිල පහළ මට්ටමක පැවතීමේ අවදානම


විදුලිය මිල 2014 වසරේදී 25%කින් අඩු කරන ලද අතර එය බලශක්ති සේවා කර්මාන්තයට බලපෑවේ ය. කර්මාන්ත අංශය සඳහා ද දිවා කාලයේදී ඉතා අඩු බදු පනවමින් නිෂ්පාදන පිරිවැය අඩු කරන ලදී. මේ නිසා බලශක්ති නාස්තිය අඩු කිරීමට ඇති උනන්දුව හීන වී ගියේ ය. බලශක්ති සේවා අංශයේ සැලකිය යුතු වෙළෙඳපොළ හැකිලීමකට එය හේතු වීණ. කාර්මික තාපන අවශ්‍යතා සඳහා පොසිල ඉන්ධන යොදා ගැනීම අඩු මට්ටමක පැවතීම නිසා ද මෙකී ගැටලුව ඉස්මතු වීණ. එසේ වුවද ආයතනික පරිශීලකයෝ සීමිත පිරිසක්, මහා පරිමාණයෙන් බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිවල නිරත වෙමින් කාබන් විමෝචනය අවම කරගැනීමටත් මෙහෙයුම් පිරිවැය අඩු කරගැනීමටත් සමත් වූහ. එමඟින් සැලකිය යුතු ප්‍රතිලාභ ලබා ගනිමින් ඔවුහු තිරසාර ඉලක්ක හඹා ගියහ.

අවදානම් තිරිසන්ණය සහ සමාලෝචනය

අධිකාරියේ අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් පවතින්නේ ද යන්න සහ ඒවායෙහි ක්‍රියාකාරීත්වය කාලීන සමාලෝචනයකට ලක් කෙරෙන අතර අදාළ පාලන යාන්ත්‍රණයන්හි දුර්වලතා හඳුනාගෙන අවශ්‍ය අභ්‍යන්තර සහ බාහිර වෙනස්කම් සිදු කිරීම එහි අරමුණයි. සිදු කෙරෙමින් පවතින අධීක්ෂණ කටයුතුවල හෝ වෙනම සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වල අගැයීම් කටයුතු හෝ සම්බන්ධයෙන් අවසන් වගකීම දරන්නේ පෙන්නුම් කළමනාකාරීත්වය සහ විගණන හා කළමනාකරණ කමිටුව ය. අධිකාරියෙහි විවිධ සේවා සැපයුම් අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පද්ධති පාදක විගණන කටයුතු සිදු කිරීමේ කාර්යය අභ්‍යන්තර විගණක සිදු කරයි. අධිකාරියෙහි අවදානම් කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වාර්ෂිකව සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබේ.

සංවිධානයේ ව්‍යුහය

ශ්‍රී ලංකා ප්‍රතිත්‍යාස බලශක්ති අධිකාරිය



නියෝජ්‍ය අධ්‍යක්ෂවරු / සහකාර අධ්‍යක්ෂවරු
කතිණී කළමනාකරුවන් (තාක්ෂණික / තාක්ෂණික නොවන)
කළමනාකරණ සහයකරුවන් (තාක්ෂණික / තාක්ෂණික නොවන)
ක්ෂේත්‍ර සහයකරුවන් (රියදුරන්) / කාර්යාලීය කාර්යය සහයකරුවන් / කම්කරුවන්

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධාන අංශ


වැඩසටහන්, අංශ විකොළනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. මූල්‍ය, තොරතුරු කළමනාකරණ සහ පරිපාලන හා මානව සම්පත් යන තවත් අංශ තුනක සහාය දුර්වල වෙයි.

අංශය	අංශය
පර්යේෂණ හා සංවර්ධන	තිරසාර බලශක්ති තාක්ෂණ සංවර්ධනය සහ ජාතික පරිමාණයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
අරමුදල් සම්පාදනය	සංවර්ධන හවුල්කරුවන් සහ අරමුදල් සපයන්නන් සමඟ සම්බන්ධ වී තිරසාර බලශක්ති ව්‍යාපාර සඳහා ආයෝජන සහ ණය ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම
සම්පත් අනුරූපකරණය	සියලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සම්බන්ධ ගවේෂණය, තක්සේරු කිරීම සහ පිහිටි භූමි හඳුනාගැනීම
සම්පත් සංවර්ධනය සහ පහසුකම් සැපයීම	ව්‍යාපෘති සංවර්ධකයින් සහ අදාළ ව්‍යවස්ථාපිත ආයතන සමඟ සම්බන්ධ වී පුනර්ජනනීය බලශක්ති සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම
පුනර්ජනනීය බලශක්ති සේවා	කුඩා පරිමාණ විදුලි උත්පාදන ඒකක විශාල සංඛ්‍යාවක ව්‍යවසායකයින් සහ සේවා සපයන්නන් සම්බන්ධ කර ගැනීම
සම්පත් සහ පර්යේෂණ	තිරසාර බලශක්ති සංවර්ධනයට අදාළ ක්ෂේත්‍ර විමර්ශන සහ පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කිරීම
පද්ධති සහ සැලසුම්	මහා පරිමාණ වෙළෙඳපොළ පරිවර්තනයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික පරිමාණ මැදිහත්වීම් සහ ඒකාබද්ධ යෝජනා ක්‍රම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
කර්මාන්ත සහ සේවා අංශය	මහා පරිමාණ බලශක්ති පරිශීලක ක්ෂේත්‍රවල බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ගෘහ, කෘෂිකර්ම, සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ	උපකරණ බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන ඇතුළුව කුඩා පරිමාණ බලශක්ති පරිශීලකයන්ගේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ප්‍රතිපත්ති උපදේශන සේවා	ජාතික බලශක්ති ප්‍රතිපත්ති හා උපාය මාර්ග විශ්ලේෂණය සහ සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකා බලශක්ති තුලනය සම්පාදනය කිරීම ඇතුළුව ජාතික බලශක්ති තොරතුරු කළමනාකරණය කිරීම
ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය	රටේ ක්‍රියාත්මක කර ඇති තිරසාර බලශක්ති වැඩසටහන් සඳහා සියලුම පුරවැසියන් සහ බලශක්ති භාවිත කරන්නන් සම්බන්ධ කර ගැනීම
පරිපාලන හා මානව සම්පත් අංශය	සියලුම පරිපාලන කටයුතු, මානව සම්පත් කළමනාකරණය සහ උපකාරක සේවා
මූල්‍ය අංශය	විවිධත්වයක් සහිත ක්‍රියා කරමින් අධිකාරියේ මූල්‍යයේ අංශයේ සියලු කටයුතු පාලනය කිරීම


ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරියේ 2023.12.31 දිනට අනුමත සහ තත්‍ය සේවක සංඛ්‍යාව

නිල නාමය / තනතුර	වැටුප් කේතය	මට්ටම	කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත තනතුරු සංඛ්‍යාව	තනතුරුවල සිටින මුළු සංඛ්‍යාව	පුරප්පාඩු වී ඇති මුළු තනතුරු ගණන
පේෂ්ඨ කළමනාකරුවන්					
අධ්‍යක්ෂ ජනරාල්	HM2-3	පේෂ්ඨ	01	01	-
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්	HM2-1	පේෂ්ඨ	02	02	-
අධ්‍යක්ෂ	HM1-1	පේෂ්ඨ	14	11	03
මධ්‍යම කළමනාකරුවන්					
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂක	MM1-1	පේෂ්ඨ	48	26	22
කණිෂ්ඨ කළමනාකරුවන්					
විගණන නිලධාරී 01/ සංඛ්‍යාන නිලධාරී 01/ ප්‍රසම්පාදන නිලධාරී 01/ පරිපාලන නිලධාරී 01/ මූල්‍ය නිලධාරී 01/ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී 01/ GIS නිලධාරී 02/ ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරී 01/ මාධ්‍ය නිලධාරී 01/ පර්යේෂණ සහ අනුරූප නිලධාරී 01	JM 1-2	තෘතීක	11	09	02
කළමනාකරණ සහකාර	MA2-2	ද්විතීක	17	04	13
කළමනාකරණ සහකාර	MA1-2	ද්විතීක	27	14	13
ප්‍රාථමික මට්ටම - පුහුණු	PL-3	ප්‍රථමික	20	13	07
ක්ෂේත්‍ර සහායකයන්					
ප්‍රාථමික මට්ටම - හුදුහුණු	PL-1	ප්‍රථමික	20	13	07
කාර්යාලීය සහයක / කම්කරු					
මුළු ගණන			160	93	67

කාර්යය මණ්ඩලයේ සංයුතිය



පුරුෂයන් මට්ටමේ සංයුතිය







කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේශණය

1. හැඳින්වීම

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප්‍රධාන අංශ දෙකක් හරහා සිය වැඩසටහන් මෙහෙයවයි: සැපයුම් පාර්ශ්වීය කළමනාකරණය සහ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණය යනු එම උපාය මාර්ග දෙක ය. සැපයුම් පාර්ශ්වීය ක්‍රියාකාරකම්වල අරමුණ වන්නේ සම්පත් බෙදා වෙන් කිරීම වැඩි කිරීම සහ ජාතික පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහනට සහාය වීමයි. මෙම වැඩසටහන පැරිස් සම්මුතිය සමඟ සහ අපගේ ජාතික පුනර්ජනනීය බලශක්ති න්‍යාය පත්‍රය මගින් සකසා ඇති ඉලක්ක සමඟ සමපාත වේ. අනෙක් අතට, ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ ක්‍රියාකාරකම් මගින් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ බලශක්ති සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් බලශක්ති සංරක්ෂණ කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම ප්‍රයත්නයන්ට විවිධ අංශවල බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන නියාමන ක්‍රියාමාර්ග ද ඇතුළත් වේ. බලශක්ති කේෂේත්‍රය තුල නියාමන මාර්ගෝපදේශයන් නියම කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීමට අදාළ කටයුතු සැපයුම් පාර්ශ්වීය කළමනාකරණ සහ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ යන දෙඅංශයම මගින් සිදු කරනු ලබයි. මෙයට අමතරව, මෙම දෙඅංශයම මගින් දැනුවත් කිරීමේ වැඩසටහන්, පර්යේෂණ සහ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක මගින් ක්ෂේත්‍රයේ වර්ධනයට දායකත්වය සපයනු ලැබේ. එසේ කිරීමෙන්, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව, ජාතියේ අනාගත බලශක්ති ඉලක්ක සහ බලශක්ති කර්මාන්තයේ තිරසාරතාවය සඳහා සිය පාර්ශ්විකරුවන් කටයුතු කරන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහතික කරයි.

2. කාර්ය සාධනය - 2023

2.1 සැපයුම් පාර්ශ්වීය කළමනාකරණ ක්‍රියාකාරකම්

සැපයුම් පාර්ශ්වීය කළමනාකරණ අංශයේ පරමාර්ථය වන්නේ බලශක්තිය සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සහ රටට ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් පුනර්ජනනීය බලශක්තිය සම්පත් තක්සේරු කිරීම සහ සංවර්ධන කිරීමයි. සම්පත් සිතියම් ගත කිරීම, පර්යේෂණ සහ සංවර්ධන, පුනර්ජනනීය බලශක්ති සේවා සහ සම්පත් සංවර්ධනය සහ පහසුකම් සැපයීම යන අංශයන්හි ව්‍යාපාරික සහ වැඩසටහන් වල ප්‍රගතිය මෙම පරිච්ඡේදයෙන් සඳහන් කෙරේ.

2.1.1 පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය

කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ව්‍යාපෘති සංවර්ධන වකුයේ ඉතා වැදගත් ම සහ ප්‍රථම ක්‍රියාකාරකම වන්නේ, සම්පත් හඳුනාගැනීමයි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම මත පදනම්ව ඉඩම් පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදු කරන ලදී. 2023 - 2042 දිගුකාලීන උත්පාදන ව්‍යාප්ති සැලැස්මට අනුකූලව ඉදිරි කාලපරිච්ඡේදවල සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘති හඳුනා ගැනීම. පහත දැක්වෙන විශේෂිත ඉඩම් ලැයිස්තුව සඳහා 2023 දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. 2030 වන විට 70% ක විදුලිය උත්පාදනය කිරීමේ ජාතික පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරාලීම සඳහා මෙහෙවැරි 3,000 ක සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ මෙහෙවැරි 1,000 සුළං බල ව්‍යාපෘති ඊට ඇතුළත් වේ.

2.1.1.1 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය සඳහා හඳුනාගත් ඉඩම්

සූර්ය බලශක්ති සංවර්ධනය

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙහෙවැරි 3,000ක සූර්ය බලශක්ති ව්‍යාපෘතීන් සංවර්ධනය කිරීම සඳහා ඉඩම් අක්කර 19,500ක් හඳුනාගෙන ඇති අතර එ පිළිබඳ තොරතුරු පළමුවන වගුවෙන් දැක්වෙන අතර මෙහෙවැරි 1,000 ක සුළං බලයක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුනාගෙන ඇති ඉඩම් අක්කර 2,000 ක් පිළිබඳ තොරතුරු දෙවන වගුවෙන් නිරූපනය වේ.

වගුව 1: සූර්ය බලශක්ති සංවර්ධනය සඳහා හඳුනාගත් ප්‍රදේශ පිළිබඳ සාරාංශය

ඉඩම් හිමිකාරීත්වය	මුළු ප්‍රමාණය (අක්කර)	යෝජිත මුළු ධාරිතාව (මෙගාවොට්)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව	3,185	650
වාරිමාර්ග දෙපාර්තමේන්තුව (ඉඩම් පාදක ව්‍යාපෘති)	1,275	260
කර්මාන්ත අමාත්‍යාංශය	200	50
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (ජලාශ)	450	90
මහවැලි (ජලාශ)	12,611	2,524
වාරිමාර්ග දෙපාර්තමේන්තුව (ජලාශ)	1,979	396
එකතුව	19,500	3,920

වගුව 2: සුළං බලශක්ති සංවර්ධනය සඳහා හඳුනාගත් ඉඩම්වල සාරාංශය

ඉඩම් හිමිකාරීත්වය	මුළු ප්‍රමාණය (අක්කර)	යෝජිත මුළු ධාරිතාව (මෙගාවොට්)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව	1,544	772
වාරිමාර්ග දෙපාර්තමේන්තුව	310	155
කර්මාන්ත අමාත්‍යාංශය	200	100
එකතුව	2,054	1,027

2.1.2 ආයෝජනයට සූදානම් ජාතික උද්‍යාන ව්‍යාපෘති සංවර්ධනය

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරනු ලබන මහා පරිමාණ ජාතික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල පූර්ව සංවර්ධන ක්‍රියාකාරකම් වශයෙන් දක්වා ඇත. එම ව්‍යාපෘතිවලින් උත්පාදනය කෙරෙන ධාරිතාව මෙහෙවැරි 956 ක් පමණ වේ. ඉලක්කගත උත්පාදනය ගිගාවොට් පැය 3,373 කි. පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිවලින් කෙරෙන දායකත්වය සහ ඒවායේ වර්තමාන ප්‍රගතිය වගුව 3 මගින් නිරූපණය කෙරේ.

වගුව 3 ජාතික බලශක්ති උද්‍යාන සාරාංශය

විස්තරය	පුනර්ත්	මත්තාරම්	සියලුම -න්වුව	වෙරළ	කරළි
තාක්ෂණය	සුළං	සුළං	සුළං	සුළං	සුළං
ධාරිතාවය (මෙගා වොට්)	234	250	100	210	162
වාර්ෂික විදුලි උත්පාදනය (ගිගා වොට්)	807	991	180	786	609
වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝෂණ ඉතිරිය (වොන්)	588,948	723,181	131,364	573,622	444,361
වාර්ෂික ඉන්දන ඉතිරිය (මිලියන් ලීටර්)	201.7	247.7	45.0	196.5	152.2
ජාලගත කිරීමට අපේක්ෂිත වසර	2026	2026	2025	2027	2027

2.1.2.1 පුනර්ත් සුළං - සූර්ය දෙමුහුම් බලශක්ති උද්‍යානය

උතුරු පළාත තුළ විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල විශිෂ්ට සුළං බල විභවයක් පවතී. පුනර්ත් ප්‍රදේශය මහා පරිමාණ සූර්ය - සුළං දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා හඳුනාගෙන ඇත. යෝජිත පුනර්ත් සුළං සහ සූර්ය දෙමුහුම් බලශක්ති උද්‍යාන ව්‍යාපෘතිය, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගත් බලශක්ති උත්පාදන විශාලත ම ව්‍යාපෘතිය වනු ඇත. එය මෙහෙවැරි 100ක සුළං බල ව්‍යාපෘතියකින් (අදියර 1), මෙහෙවැරි 134ක සුළං බල ව්‍යාපෘතියකින් (අදියර 11) සහ මෙහෙවැරි 150ක සූර්ය බල ව්‍යාපෘතියකින් (අදියර 111) සමන්විත ය. ව්‍යාපෘති කුමිය කිලිගොවිච්චි දිස්ත්‍රික්කයේ, යාපනය කලපුවට දෙසට වූ පටු බිම් තීරුවක් වන පුනර්ත් අර්ධද්වීපයේ පිහිටා ඇත. මෙම ව්‍යාපෘතියේ සුළං බල ධාරිතාව 2026 දී ලබාදීමට බලාපොරොත්තු වේ.

කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේශණය



රූපය 1 - පුනර්ත් සූර්ය - සුළං දෙමුහුම් බලශක්ති උද්‍යානය

2.1.2.2 සියඹලාණ්ඩුව මෙගා වෝට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

උද්‍යාන සංකල්ප ව්‍යාපෘති යටතේ ප්‍රථමවරට ආරම්භ කෙරුණේ සියඹලාණ්ඩුව මෙගාවෝට් 100 සූර්ය බලශක්ති ව්‍යාපෘතියයි. එය 2018 වසරේ සිට සක්‍රීය මට්ටමෙන් ප්‍රගතිය අත්පත් කරගනිමින් ඇත. මෙම ව්‍යාපෘතියෙන් වාර්ෂිකව ගිගාවෝට් පැය 180ක පිපීතුරු විදුලිය ධාරිතාවක් ජනනය කිරීමට බලාපොරොත්තු වේ. එමගින් පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කෙරේ. වාර්ෂිකව පරිසරයට විමෝචනය කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙවුන් ටොන් 131,364 කින් පමණ අඩු කිරීමට මෙම බලාගාරය හේතු වේ. මෙයට අමතරව, වාර්ෂිකව ලීටර් මිලියන 45 ක ඉන්ධන ප්‍රමාණයක් ඉතිරියක් කර ගැනීමටත් මෙම බලාගාරය හිසා පුළුවන. මෙම සංඛ්‍යාවන් ගණනය කර තිබෙන්නේ විදුලිබල පද්ධතියේ විමෝචන සාධකය කිලෝවෝට් පැයට කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 0.7298 (0.7298kg CO₂/kWh) වශයෙන් ද කිලෝවෝට් පැයකට සිසල් ලීටර් 4ක ඉතිරියක් සිදු වන්නේ යැයි ද උපකල්පනය කිරීමෙනි. හරිත හා තිරසාර ආගතයක් කරා සංක්‍රමණය වීමේදී සූර්ය බලශක්ති විභවය සියඹලාණ්ඩුව සූර්ය ව්‍යාපෘතිය මගින් නිදර්ශනය කෙරේ.



රූපය 2: සියඹලාණ්ඩුව මෙගාවෝට් 100 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය

2.1.2.3 මන්නාරම දෙවන අදියර මෙගාවෝට් 250 ක ධාරිතා-වයකින් යුත් සුළං බල ව්‍යාපෘතිය

කල්පිටිය අර්ධද්වීපයේ සිට මන්නාරම දූපත දක්වා වයඹ වෙරළබඩ කලාපයේ සැලකිය යුතු සුළං සම්පත් විභවයක් ඇත. එය සැලකිල්ලට ගනිමින්, දිගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම යටතේ රටේ උතුරු සහ වයඹ වෙරළ තීරයෙන් මෙගාවෝට් 2,000 ක් පමණ ජනනය කර ගැනීමට බලාපොරොත්තු වේ. (ලංකා විදුලිබල මණ්ඩලය, දිගු කාලීන උත්පාදන ව්‍යාප්ති සැලැස්ම 2022 - 2041හි කෙටුම්පත) එහිදී මන්නාරම දූපතට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. මන්නාරම දෙවන අදියර සුළං බලාගාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරේ. එහි ධාරිතාව මෙගාවෝට් 250ක් වන අතර, එය මෙගාවෝට් 5.2ක බැගින් වූ ධාරිතාවයෙන් යුත් ටර්බයින 55කින් සමන්විත වේ. ඇස්තමේන්තුගත වාර්ෂික විදුලි උත්පාදනය ගිගාවෝට් පැය 991 ක් පමණ වේ.



රූපය 3: මන්නාරම දෙවන අදියර සුළං බල ව්‍යාපෘති ස්ථානය

2.1.2.4 වේරවිල් සුළං බල උද්‍යානය


කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වේරවිල් හි මෙගාවෝට් 210ක සුළං බල උද්‍යාන ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සැලසුම් කරයි. ගෝලීය සුළං බල සිතියමෙහි දත්ත මත පදනම්ව, පූර්ව ශක්‍යතා අධ්‍යයනයකින් පෙන්නුම් කෙරෙන්නේ මෙම කලාපයේ මෙගාවෝට් 210 ක බලශක්ති උත්පාදනයක් සිදු කළ හැකි බවයි. ඒ අනුව ඇස්තමේන්තුගත වාර්ෂික බලශක්ති උත්පාදනය ගිගාවෝට් පැය 786 ක් පමණ වේ. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද ඒජන්සියේ ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනේ තාක්ෂණික සහාය මත මෙම ව්‍යාපෘතියේ කුරුළු අධ්‍යයනය සහ පාරිසරික බලපෑම් තක්සේරුව සිදු කරන ලදී.



රූපය 4: වේරවිල් සුළං බල ව්‍යාපෘතිය පිහිටීමට අපේක්ෂිත ස්ථානය

2.1.2.5 කරවිච්චි සුළං - සූර්ය දෙමුහුම් බලශක්ති උද්‍යානය

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරවිච්චි ප්‍රදේශයේ සුළං - සූර්ය දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියක් සඳහා වෙන් කරන ලදී. මෙම කලාපයෙන් මෙගාවෝට් 162 ක සුළං බල ධාරිතාවක් ලබා ගත හැකි බවට තීරණය කර ඇත. එහිසා වාර්ෂිකව දළ වශයෙන් ගිගාවෝට් පැය 606 ක විදුලි උත්පාදනයක් සිදුකර ගත හැකි වේ. ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය 2023 වසරේදී ආරම්භ කරන ලදී.



රූපය 5: කරවිච්චි සුළං බල ව්‍යාපෘතිය ස්ථාපනය කෙරෙන ස්ථානය

2.1.3 පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති

2.1.3.1 කිරිඳිබන් වැව සහ වන්දිකා වැව පාවෙන සූර්ය බල ව්‍යාපෘති

කිරිඳිබන් වැව සහ වන්දිකා වැව මත මෙගාවෝට් 1ක බැගින් වූ පාවෙන සූර්ය බල පද්ධති ඉදි කිරීම සඳහා දළ වශයෙන් දකුණු කොරියා වෙන් බිලියන 14.3 ක් සහ දකුණු කොරියාවේ වෙන් බිලියන 6.83ක් ප්‍රදානය කිරීමට දකුණු කොරියාවේ වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය එකඟ වී ඇත. ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාවලිය 2023 වසරේදී අවසන් විය.

කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේෂණය



රූපය 6: රජයේ දෙක අතර ගිවිසුම් අත්සන් කිරීම

2.1.3.2 යාපනයේ කුඩා දූපත් තුනක දෙමුහුම් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ඉදිකිරීම

යාපනයේ අනලතිව්, ඩෙල්ෆ් සහ හයිනතිව් යන දූපත් තුනේ දෙමුහුම් බලාගාර ඉදි කිරීම සඳහා ඉන්දීය රජය ප්‍රදානයක් ලබා දෙන අතර එම ව්‍යාපෘතිවලින් පවුල් 3000කට පමණ ප්‍රතිලාභ ලැබේ. කුඩා හුදකලා දූපත් තුනක වාසය කරන ග්‍රාමීය ප්‍රජාවට ක්ෂුද්‍ර ජාල පද්ධතියකින් (Micro-Grid System) එලදායී ලෙස බලශක්ති භාවිත කිරීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉඩකඩ සැලසේ. දෙමුහුම් බල ශක්ති පද්ධතිය සඳහා සූර්ය බලය, සුළං බලය, ඩීසල් උත්පාදක යන්ත්‍රය සහ ලිතියම් - අයන බැටරි භාවිතා කෙරෙනු ඇත. ප්‍රශස්ත ජනන මිශ්‍රණයට අනුරූප වන බැටරි ගබඩාකරණය සහිත සූර්යය, සුළං සහ ඩීසල් ප්‍රභවයන්ගේ ධාරිතාව පහත පරිදි වේ.

වගුව 5: ප්‍රශස්ත ජනන මිශ්‍රණයට අනුරූප වන බැටරි ගබඩාකරණය සහිත සූර්යය, සුළං සහ ඩීසල් ප්‍රභවයන්ගේ ධාරිතාව

දිවයින	ඩීසල් ජෙනරේටර්	සූර්යය බල උත්පාදනය	සුළං බල උත්පාදනය	බැටරි ගබඩාකරණය
හයිනතිව්	300 kW + 500 kW	700 kW	200 kW	1000 kWh (550 kW)
අනලතිව්	150 kW + 300 kW	300 kW	80 kW	550 kWh (275 kW)
ඩෙල්ෆ්	300 kW + 500 kW	700 kW	250 kW	800h (650 kW)


මෙම ව්‍යාපෘතිය විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් U-Solar Clean Energy (pvt) Ltd වෙත ලබා දෙන ලදී.

2.1.4 පුනර්ජනනීය බලශක්ති සමීපත් වෙත් කිරීම

2023 දී, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා වූ සිය කැපවීම අඛණ්ඩව සිදු කරන ලද අතර, නව පුනර්ජනනීය බලශක්ති මෙගාවොට් 1,699.4 ක සම්මුඛීචිත ධාරිතාවක් ස්ථාපනය කිරීමට පහසුකම් සපයන ලදී. එය රටේ

ස්ථාපිත ධාරිතාවයෙන් 34.3% ක නියෝජනයකි. මෙය පෙර වසරේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව අතිබවා යෑමකි. පුනර්ජනනීය බලශක්ති අංශයේ වර්ධනය රූප සටහන 7 හි දැක් වේ.

2023 දී මෙගාවොට් 769 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කරන ලදී. මෙගාවොට් 64.72 ක් සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කෙරිණ. මෙගාවොට් 299.15 ක් සඳහා බලශක්ති බලපත්‍ර හිඟත් කරන ලදී. එසේ ම මෙගාවොට් 475.19 ක් සඳහා තාවකාලික අනුමැතිය හිඟත් කෙරිණ. එම විස්තර 6 වන වගුවේ දක්වා ඇත.




රූපය 7: සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සම්මුඛීචිත ධාරිතා විකතුව

වගුව 6: ව්‍යාපෘති පිළිබඳ විස්තර

	ව්‍යාපෘති සංඛ්‍යාව	ධාරිතාව මෙ.වො.	ව්‍යාපෘති සංඛ්‍යාව	ධාරිතාව මෙ.වො.	ව්‍යාපෘති සංඛ්‍යාව	ධාරිතාව මෙ.වො.	ව්‍යාපෘති සංඛ්‍යාව	ධාරිතාව මෙ.වො.
කුඩා ප්‍රමාණයේ බල	8	19.10	03	3.15	09	10.82	02	5.40
සුළං බල	4	20.00	02	10.00	01	10.00	02	15
සූර්යය බල	12	436.09	17	286.00	03	24.50	08	09
ජෛව ස්වයං	-	-	-	-	01	10.00	-	-
සාම්ප්‍රදායික/තාර්මික අපද්‍රව්‍ය	-	-	-	-	2	6.00	1	4
නායරික සහ අපද්‍රව්‍ය	-	-	-	-	-	-	1	10
එකතුව		475.19		299.15		64.72		33.40

2.1.5 පුනර්ජනනීය බලශක්ති සේවා

2.1.5.1 සූර්ය බල සංග්‍රාමය



රූපය 8: පියැසි මත ඉදි කරන සූර්ය බල පද්ධතිවල වර්ධනය

කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේශණය

සූර්ය බල සංග්‍රාමය වැඩසටහන ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරියෙහි ප්‍රමුඛත ම වේගවත් ඉදිරියට ගමන් කරන වැඩසටහනකි. එහි වර්ධනය රජ සටහන 8 හි දැක් වේ. 2018 වන විට, කුඩා පරිමාණ සූර්ය බල පද්ධති වේගවත්ව ව්‍යාප්ත වෙමින් තිබිණි. ඉන් ලැබෙන ධාරිතාව මෙගාවොට් 100 පසු කරමින් සන්ධිස්ථානයක් කරා ළඟා වීණි. ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලශක්තිය ඒකාබද්ධ කිරීම යෝජනා ක්‍රම 3 යටතේ, එනම් ශුද්ධ මිනුම්කරණය, ශුද්ධ ගිණුම්කරණය සහ හෙට් ජ්ලස් යන අංශවලින් සිදු කෙරේ. පියැසි මත ඉදි කරන සූර්ය බල පද්ධති මගින් මෙගාවොට් 816 කට වඩා සම්ප්‍රීචිත ධාරිතාවක් ලබා ගැනීමට හැකි වී ඇත. එකී මෙගාවොට් 156 ක නව පියැසි සූර්ය පද්ධති ද 2023 වසරේදී එකතු වීණි. තාක්ෂණික විශේෂඥතාව ඉහළ නැංවීම සඳහා, තාක්ෂණ හිලධාරීන් 600 දෙනෙකු එක්වූ පුහුණු වැඩසටහනකින් පුහුණු කෙරිණි. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ එක්ව 90 දෙනෙකු ද පුහුණු කෙරිණි. ඔවුහු තෙවන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ලදහ.

2.1.5.2 ඉන්දීය ණය වැඩපිළිවෙල යටතේ ඉදි කෙරෙන මෙගාවොට් 135 සූර්ය බලාගාර

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති සංවර්ධනයේ ප්‍රගතියට සහාය වීම සඳහා ඉන්දීය රජය, ඉන්දියානු එක්සිම් බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකම් ලබා දී ඇත.

මෙම වැඩසටහන යටතේ, 2023 දී, රජයේ ගොඩනැගිලිවල මෙගාවොට් 80 ක සූර්ය බල පද්ධති ස්ථාපනයටත්, අඩු ආදායම්ලාභී නිවාසවලට මෙගාවොට් 50 ක බැටරි ගබඩාකරණය සහිත සූර්ය බල පද්ධති පියැසි මත ස්ථාපනයටත්, මෙගාවොට් 50 ක සූර්ය බල පද්ධති ආගමික ආයතනවල පියැසි මත ඉදිකිරීමටත් ආධාර ලබා දී තිබේ. ස්ථානවලින් 86% ක් (4098) සමීක්ෂණය කර ඇති අතර උපදේශක කණ්ඩායම් විසින් සවිස්තරාත්මක වාර්තා සකස් කර ඇත.

2.1.6 පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ධාරිතා සංවර්ධනය

යුරෝපා සංගමයේ අරමුදල් සහිත 'ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ සඳහා පුහුණු මධ්‍යස්ථාන' ව්‍යාපෘතියේ සහාය ඇතිව විශ්ව විද්‍යාල පහක පුනර්ජනනීය බලශක්ති පුහුණු පහසුකම් ස්ථාපිත කෙරිණි. කාර්මික ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ව්‍යාපෘති කළමනාකරුවන් සඳහා පුනර්ජනනීය බලශක්ති පාඨමාලා සංවර්ධනය කිරීමට හවුල්කාර සංවිධානයක් ලෙස ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය දායකත්වය ලබා දුන්නේ ය.

එම ව්‍යාපෘතියේ ම පහසුකම් පුළුල් කරමින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ තෙවන මට්ටමේ සහ සිව් වන මට්ටම් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් සමඟ ජාතික ගිණුණා ප්‍රමිතීන් සකස් කරන ලදී. සුළං බල තාක්ෂණ ශිල්පීන් වෙනුවෙන් වැඩමුළුවක් ද ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය මගින් පවත්වන ලදී. ලංකා පරිමානු කාර්මික අභ්‍යාස ආයතනය වැනි ආයතනවලින් ද නවක සිසුන් සඳහා පාඨමාලාව 2024 සිට ඉදිරිපත් කෙරේ. හම්බන්තොට සූර්ය බලශක්ති උද්‍යානය පිළිගත් පුහුණු මධ්‍යස්ථානයේදී සූර්ය දැනුම පරීක්ෂා කිරීම මගින් සූර්ය බලශක්ති තාක්ෂණ ශිල්පීන් වෙත යෝග්‍යතා සහතික කරන ලදී. සූර්ය බලශක්ති කාර්මික ශිල්පීන්ට පුහුණුව ලබාදීම සඳහා දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 13ක් පිහිටුවා ඇත.



රූපය 9: පියැසි මත සූර්ය බල පද්ධති ස්ථාපනය පිළිබඳ පුහුණු වැඩසටහන් පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් පිළිබඳ පුහුණු වැඩසටහන් භෞතික හා මාර්ගගතව අඛණ්ඩව පවත්වන ලදී. කාර්මික සංවර්ධන මණ්ඩලයේදී ආරාධිත දේශන කිහිපයක් ද පැවැත් වීණි.



රූපය 10: පුනර්ජනනීය බලශක්ති පුහුණු වැඩසටහන්

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේෂණය

2.2 ඉල්ලුම් පාර්ශවීය කළමනාකරණ ක්‍රියාකාරකම්

2.2.1 බලශක්ති දත්ත සහ තොරතුරු

ශ්‍රී ලංකා ජාතික බලශක්ති තුලනය, බලශක්ති අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරන වාර්ෂික ප්‍රකාශනයකි. යම් වර්ෂයක බලශක්ති නිෂ්පාදනය, සංරක්ෂණය සහ පරිභෝජනය එමගින් සිතියම්ගත කෙරේ. බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස්කරුවන් වන විදුලි උපයෝගීතා, ඛනිජ තෙල් ආයතන, LP ගෘස් ආයතන ඇතුළු අනෙකුත් සංවිධානවලින් දත්ත රැස් කිරීම මගින් එය සම්පූර්ණ කරනු ලැබේ. ඒ අනුව ප්‍රකාශයට පත් කෙරෙන දත්ත, දත්ත විශ්ලේෂණයට, සැසඳීම්වලට සහ ඉල්ලුම පුරෝකථනය කිරීමට වැදගත් වේ.

2023 වසරේදී, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2020 වර්ෂය සඳහා වූ ජාතික බලශක්ති තුලනය ප්‍රකාශයට පත් කරන ලදී. ජාතික බලශක්ති තුලනය - 2021 මුද්‍රණය කිරීමේ අදියරේ පවතින අතර, 2022 වාර්තාව සඳහා දත්ත ඇතුළත් කිරීම මේ වනවිට සම්පූර්ණ කෙරෙමින් පවතී.

2.2.2 බලශක්ති කළමනාකරණ පද්ධති පිහිටුවීම

2.2.2.1 බලශක්ති කළමනාකරු සහ බලශක්ති විගණක වැඩසටහන

බලශක්ති කළමනාකරු/ බලශක්ති විගණක නියාමන වැඩසටහන් යටතේ කාර්මික සහ වාණිජ අංශවල අඩුම වශයෙන් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ සංරක්ෂණ වැඩසටහන් පවත්වාගෙන යාම සඳහා බලශක්ති කළමනාකරුවන් සහ බලශක්ති විගණකවරුන් පත් කරනු ලැබේ. ධාරිතාව ගොඩනැගීම, අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශ සැපයීම මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහාය යනාදිය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සපයනු ලැබේ. බලශක්ති සේවා සමාගම්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇත. එම සමාගම් බලශක්ති විගණන සිදු කිරීමට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සම්මත වේ.

මිණුම් සලකුණු නියාමනය ක්‍රියාත්මක කිරීමෙන් පසු බලශක්ති විගණකයින් සඳහා ඉල්ලුම වැඩි වීණ. එය සපුරාලීම සඳහා බලශක්ති විගණක ප්‍රතිතන යෝජනා ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද ඒජන්සියේ ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සමඟ සහයෝගයෙන් 2023 වසරේදී වැඩසටහන නැවත ගොඩනගන ලදී. ඊට සමගාමීව, යෝජිත යෝජනා ක්‍රමය පිළිබඳ කෙටුම්පත් සංකල්ප සටහනට බලශක්ති විගණකවරුන්ගෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා පාර්ශවකරුවන්ගේ උපදේශන සැසියක් පවත්වන ලදී.

මෙය සාර්ථකව නිම කිරීමෙන් පසු බලශක්ති කළමනාකරුවන් 250 ක්, පිළිගත් බලශක්ති විගණකවරුන් 24 ක් සහ බලශක්ති සේවා සමාගම් 30 ක් කාර්මික හා වාණිජ අංශවල බලශක්ති කළමනාකරණ කටයුතුවල යෙදවීමට අපේක්ෂා කෙරේ.

2.2.2.2 බලශක්ති පරිභෝජන මිණුම් සලකුණු නියාමනය

තෝරාගත් ආර්ථික උප අංශවල බලශක්ති භාවිතය පිළිබඳව මිණුම් සලකුණු කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රෙගුලාසියක් බලාත්මක කර ඇත. මූල්‍ය සේවාවල නියමිත උප අංශ සහ සුපිරි වෙළඳසැල් ලෙස වඩාත් හොඳින් හඳුන්වනු ලබන නිශ්චිත නොවන සිල්ලර විකුණුම් සමාගම් නියාමනය මගින් මුලදී ආවරණය කෙරේ. නියාමනය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් වේදිකාවක් ලෙස

සකසන ලද වෙබ් ද්වාරයකට (web portal) කාර්තුමය වශයෙන් දත්ත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. අවසාන පරිශීලකයන්ට බලශක්ති දත්ත ග්‍රහණ කරගැනීමට, දත්ත විශ්ලේෂණය කිරීමට සහ සමාන ආයතන අතර බලශක්ති කාර්ය සාධනය සංසන්දනය කිරීමට එමගින් පහසුකම් සැලසේ.



රූපය 11: සිල්ලර සහ මූල්‍ය අංශ සඳහා මිණුම් සලකුණු ද්වාරයකට විවෘත කළ අවස්ථාව

බලශක්ති මිණුම් සලකුණු පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය 2023 ජූලි 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලදී. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද ඒජන්සියේ ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනේ සහාය ඇතිව ජාතික බලශක්ති මිණුම් සලකුණු ද්වාරය සංවර්ධනය කිරීම අවසන් කරන ලදී. වෙබ් ද්වාරයේ සංවර්ධනය සුපිරි වෙළඳසැල් සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සඳහා බලශක්ති මිණුම් සලකුණු වෙබ් ද්වාරයේ පිළිබඳ පුහුණුව පැවැත් වූයේ ය. ද්වාරය විවෘත කිරීම සහ බලශක්ති මිණුම් සලකුණු නියාමනය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය 2023 සැප්තැම්බර් 14 දින පවත්වන ලදී. සුපිරි වෙළඳසැල් අලෙවිසැල් 45ක් ජාතික බලශක්ති මිණුම් සලකුණු ද්වාරයේ ලියාපදිංචි වී දත්ත වාර්තා කිරීම ආරම්භ කරන ලදී.

මිණුම් සලකුණු සහ බලශක්ති ඉතිරිකිරීම් පිළිබඳව කර්මාන්ත සහ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා සරල භාෂාවෙන් ලියැවුණු බලශක්ති ප්‍රකාශනයක් මුද්‍රණය කර ඇත. ඒ සඳහා JICA - JCP අරමුදල් මගින් ප්‍රතිපාදන සපයන ලදී.

2.2.2.3 උපදේශන සහ උපදේශන සේවා

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය රජයේ සහ අනෙකුත් ආයතනවල ISO 50001 EnMS විගණන ඇතුළු බලශක්ති විගණන සහ උපදේශන සේවා සපයයි. එවැනි සේවාවක් සපයන්නේ බලශක්ති විගණනයක් සම්බන්ධීකරණය කිරීම සඳහා බලශක්ති සේවා සමාගම්වල සේවය ලබා ගැනීම ලාභදායී නොවන විට හෝ / සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ නොමැති විට එම ආයතන මගින් කරනු ලබන ඉල්ලුම් මත ය. ආයතන, උපදේශකයින්, වෘත්තිකයන්, බලශක්ති සේවා සමාගම් මෙන්ම බලශක්ති පරිභෝජන සංවිධානවල බලශක්ති මිනුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළ මට්ටමේ උපකරණ බැංකුවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවත්වාගෙන යයි. බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවෙසේ, වැලිකඩ මොඩිටෝරිං ඉංජිනේරු අංශයේ සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බලශක්ති විගණන 2023 වසරේදී සිදු කර විගණන වාර්තා ද අවසන් කරන ලදී. බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගැනීම සඳහා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ වීදි ආලෝක පද්ධතිය විශ්ලේෂණය කෙරිණ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා බලශක්ති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර බලශක්ති විගණනයක් ද සිදු කරන ලදී. ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය සමඟ එක්ව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ බලශක්ති විගණනයක් සිදු කෙරිණ. ශ්‍රී ලංකා

කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේශණය

ප්‍රමිති ආයතනයේ බලශක්ති විගණනයක් සිදු කෙරෙමින් පවතී. බලශක්ති ලොගර් සහ උෂ්ණත්ව ලොගර් ක්‍රමාංකනය කිරීම සිදු කරන ලදී. ආසියා සංවර්ධන බැංකුවේ නියමිත ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ තැපැල් මුලස්ථානය යන ආයතනවල කාර්යක්ෂම මධ්‍යගත සිසිලන පද්ධති ස්ථාපනය කිරීම සිදු කෙරෙමින් පවතී. දළදා මාලිගාවේ සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේදී සූර්ය බලශක්ති පද්ධති සැලසුම් කිරීම සඳහා උපදේශනයන් ලබා දෙන ලදී. නාලන්දා විද්‍යාලයේ බලශක්ති විගණනයක් ආරම්භ කරන ලද අතර සිසුන් දැනුවත් කිරීමේ සැසියක් ද පැවැත්වීමට හැකි විය.



රූපය 12: බලශක්ති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන්

රාජ්‍ය ආයතන සහ අධි බලශක්ති පරිභෝජනයක් සහිත ආයතන ඉලක්ක කර ගනිමින් බලශක්ති කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා බලශක්ති විගණනය පිළිබඳ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට හැකි විය.

2.2.3 සමීක්ෂණ සහ පර්යේෂණ

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සංරක්ෂණය කිරීම හෝ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහනක්, ව්‍යාපෘතියක් හෝ ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සඳහා, මූලික තත්ත්වය හඳුනා ගැනීම අවශ්‍ය වේ. මේ සඳහා සමීක්ෂණ සහ පර්යේෂණ පැවැත්වීම බෙහෙවින් ම වැදගත් ය. 2023 දී සිදු කරන ලද සමීක්ෂණ සහ පර්යේෂණ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාකාරකම් කිහිපයක් පහත සඳහන් වේ.

2.2.3.1 සිසිලන යන්ත්‍ර සමීක්ෂණය

සිසිලන යන්ත්‍ර සමීක්ෂණයේ ප්‍රධාන අරමුණ වන්නේ රටට සිසිලන යන්ත්‍ර පිළිබඳ තොග ලේඛනයක් සකස් කිරීම, බලශක්ති භාවිතය හඳුනාගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා අනෙකුත් බලශක්ති පරාමිතින් හඳුනා ගැනීම, බලශක්ති ඉතිරිකිරීමේ ඒකමය හඳුනාගැනීම මෙන්ම පැරණි අකාර්යක්ෂම සිසිලන යන්ත්‍ර වෙනුවට නව කාර්යක්ෂම සිසිලන යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කිරීමේ මූල්‍ය විශ්ලේෂණය ද සිදු කිරීමයි. උණුසුම් කිරීම, වාතාශ්‍රය ලබාදීම සහ සිසිලනය සිදු කෙරෙන පද්ධති සඳහා සැලකිය යුතු බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. කිසියම් ආයතනයක බලශක්ති පරිභෝජනයෙන් වැඩි කොටසක් සිසිලන යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සඳහා මේ නිසා යෙද වේ. සිසිලන යන්ත්‍ර සමීක්ෂණය සඳහා කුරුණෑගල කර්මාන්ත සේවා කාර්යාලය සේවා සපයයි. තවද, ඉතිරි අරමුදලි ලබා ගැනීම සඳහා ජාතික ඕසෝන් ඒකකය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. 2023 වසරේදී, මූලික මට්ටමේ බලශක්ති විගණන 100 ක් පවත්වන ලද අතර, වාර්තා ද

සම්පූර්ණ කර ඇත. සවිස්තරාත්මක බලශක්ති විගණන 10 ක් පවත්වා ඇති අතර වාර්තා සකස් කෙරෙමින් තිබේ.

2.2.3.2 කාර්යක්ෂම ශීතකරණ ප්‍රතිස්ථාපන වැඩසටහන (සිසිලකිත් ඉතිරියක් වැඩසටහන)

පැරණි, අකාර්යක්ෂම ශීතකරණ, බලශක්ති කාර්යක්ෂම, අවම බලශක්ති කාර්ය සාධන ලේඛලය සහිත (MEP ලේඛලය සහිත) නව ශීතකරණ මගින් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ආරම්භ කරන ලදී. ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ශීතකරණ වෙළඳුන් (සිංගර්, දමිටෝ සහ අඩාන්ස්), පරිසර අමාත්‍යාංශයේ ජාතික ඕසෝන් ඒකකය, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, අපද්‍රව්‍ය කළමනාකරණ සමාගම් (Recotel) සහ පොලිග්‍රෑෆික් බැංකු කිරීම සඳහා වන INSEE වැනි ආයතනයන් ය.

සාමාන්‍ය නිවසක බලශක්ති සමතුලිතතාවයට අනුව, ශීතකරණයක් මගින් මුළු විදුලි පරිභෝජනයෙන් 50% ක් පමණ පරිභෝජනය කෙරේ. ඉන්වර්ටර් තාක්ෂණය, R600a වැනි පරිසර හිතකාමී ශීතකරණ වායු, උසස් පරිවාරක ක්‍රම සහ තිරසාර සංකල්ප වැනි බලශක්ති ඉතිරිකිරීමේ තාක්ෂණයන් හඳුන්වාදීමත් සමඟ පැරණි ශීතකරණ වෙනුවට නවීන ශීතකරණ භාවිතයට ගැනීම වඩාත් කාර්යක්ෂම ය. නවීන ශීතකරණවලින් පරිභෝජනය කෙරෙන්නේ ද අඩු ශක්තියක් ප්‍රමාණයකි. වසරකට කිලෝවොට් පැය 480,000 ක විදුලිය ඉතිරියක් මෙමගින් ඇස්තමේන්තු කර ඇත. එසේ ම එමගින් සාමාන්‍ය නිවෙසක විදුලි බිලෙන් දළ වශයෙන් 30% ක පමණ අඩුවීමක් සිදු වනු ඇතැයි ද ඇස්තමේන්තු කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති පාරිභෝගිකයන් සිටින්නේ ගෘහස්ථ අංශයෙහි ය.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අකාර්යක්ෂම පැරණි ශීතකරණ 1000ක් වෙනුවට නව කාර්යක්ෂමතාවයෙන් යුත් අවම බලශක්ති කාර්ය සාධන ලේඛලය සහිත ශීතකරණ හඳුන්වාදීමේ නියමිත ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කර ඇත. බලශක්ති පරිභෝජනය පරීක්ෂා කිරීමට කැමැත්ත පළ කර ඇති නිවෙස්වල ශීතකරණ සම්බන්ධයෙන් ස්ථානීය මිනුම් ද ලබාගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගෙන තිබෙන්නේ ට්‍රිටර් 190 - 250 ධාරිතාවකින් යුත් තනි දොර සහ ද්විත්ව දොර සහිත ගෘහස්ථ වර්ගයේ ශීතකරණයන් ය. අදියර දෙකකින් මුළු රට ම ආවරණය වන පරිදි ව්‍යාප්ත පුළුල් කිරීමට බලාපොරොත්තු වේ. පළමු අදියර සමත්වන වන්නේ වසර පහක් ඇතුළත පැරණි, අකාර්යක්ෂම ඒකක 100,000ක් ඉවත් කිරීම ය. එමගින් ගිගාවොට් පැය 169ක විදුලිය ඉතිරි කිරීමක් ඇස්තමේන්තු කර තිබේ. දෙවන අදියරයේදී වසර පහක් ඇතුළත පැරණි, අකාර්යක්ෂම ඒකක 500,000ක් ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් ගිගාවොට් 500ක විදුලිය ධාරිතාවක් (ජාතික විදුලි පරිභෝජනයෙන් දළ වශයෙන් 3%ක්) ඉතිරි කර ගැනීමට ඇස්තමේන්තු කර ඇත.

පාර්ශවකරුවන් සමඟ රැස්වීම් මාලාවක් 2023 වසරේදී පැවැත්විණි. පත්‍රිකා සහ මාර්ගෝපදේශ පිටපත් 100 ක් මුද්‍රණය කරන ලදී. විදුලි මීටර් (Plug-in) 24 ක් මිලදී ගැනිණි. වෙළඳුන් සමඟ රැස්වීම් මාලාවක් පවත්වන ලද අතර විශේෂයෙන් ම සිංගර් ආයතනය වියට ඇතුළත් විය. සිංගර් සහ අඩාන්ස් ආයතනවලින් පාරිභෝගිකයන් 500 කගේ සහ නිවාස 150ක පමණ ලැයිස්තුවක් ලැබී තිබේ. අතුරු වාර්තාව සකස් කෙරී ඇත. නිවාස 143ක් සඳහා වාර්තාවක් සකස් කර තිබේ. නිවාස 190 ක් මේ වනවිට සමීක්ෂණය කර ඇත.

කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේෂණය



රූපය 13 (ශීතකරණ සඳහා ලේබල්කරණ වැඩසටහන සහ බලශක්ති කාර්යක්ෂම ශීතකරණ බෙදාහැරීමේ වැඩසටහන දියත් කිරීම)

2.2.3.3 විදි ආලෝකකරණය සඳහා සුදුසු තාක්ෂණයන් පිළිබඳ අධ්‍යයනය

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ විදි ආලෝකකරණය සඳහා සුදුසු තාක්ෂණයන් පිළිබඳ අධ්‍යයනයක් විශේෂයෙන්ම ලංකා විදුලිය සමාගම සමග එක්ව ආරම්භ කරන ලදී. 2023 වසරේදී නුගේගොඩ සුපර් මාර්කට් ප්‍රදේශයේ විදි ලාම්පු දාහතරක් ප්‍රතිස්ථාපනය කෙරුණි. දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ අකාර්යක්ෂම විදි ලාම්පු ප්‍රතිස්ථාපනය කිරීම සහ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවෙහි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන ලේඛන සකස් කරන ලදී. ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වේ. දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ස්ථාන සම්බන්ධතා සිදු කර ඇත. ටෙන්ඩර් ලේඛන කෙටුම්පත් සකස් කර ඇත. දත්ත එක්රැස් කිරීම, වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා එලදායි ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සම්බන්ධතා සහ පර්යේෂණ ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය වේ. මෙම අධ්‍යයනයන්හි සොයාගැනීම් සහ නිර්දේශ රටෙහි තිරසාර බලශක්ති මූලාරම්භයන් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ සංවර්ධනයට දායක වනු ඇත.

2.2.4 පද්ධති සහ සැලසුම්

මහා පරිමාණ වෙළඳපොළ පරිවර්ථනයක් ශාක්සාත් කර ගැනීම සඳහා ජාතික පරිමාණ මැදිහත් වීම් සහ ඒකාබන්ධ යෝජනාක්‍රම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම

2.2.4.1 බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි සඳහා වූ නීති සංග්‍රහය

ගොඩනැගිලි කාර්යක්ෂම බලශක්ති භාවිතය සහතික කිරීමේ සන්ධිපතය තුල, 2009 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද බලශක්ති කාර්යක්ෂම ගොඩනැගිලි සඳහා වූ නීති සංග්‍රහය ගොඩනැගිලි ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ සහය ඇතිව සහ පසුව ලැබුණු මහජන අදහස් සැලකිල්ලට ගනිමින් සංශෝධනය කෙරිණි. නව සංස්කරණයේ

2021 වසරේදී සම්පාදනය කරන ලදී. අන්තර්ජාතික සංවර්ධනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ පත්කරන ලද විශේෂඥ කමිටුවක් සංශෝධනය කර සම්පාදනය කරන ලද ගොඩනැගිලි නීති සංග්‍රහය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත 2023 වසරේදී ඉදිරිපත් කරන ලදී. මෙම සංශෝධන ගොඩනැගිලි නීති සංග්‍රහයේදී මූලාශ්‍ර සංස්කරණය ඇතුලත් කෙරේ. ගොඩනැගිලි සංග්‍රහයේදී දෙවන කෙටුම්පත සකස්කර ඇත. නීති සංග්‍රහ අනිවාර්ය කිරීම සඳහා රෙගුලාසිය හඳුන්වාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අපි සාකච්ඡා කරමින් සිටින්නෙමු.

2.2.4.2 ප්‍රවාහන බලශක්තිය

දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම යටතේ යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව ජාතිකව නිර්ණය කල දූෂකත්ව නිර්ණායකයන්ට අනුකූලව ප්‍රවාහන ක්ෂේත්‍රයේ පොසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීම මෙහි අරමුණයි. ඉහත කරුණු සපුරාලීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත. වාහනවල බලශක්ති ලේබල් කිරීම, පරිශීලක වර්ගවත් වැඩිදියුණු කිරීම, විද්‍යුත් සංචලනව දිරිමත් කිරීම යනාදිය වී අතර ඇත. ඉන්ධන ඉතිරි කිරීම සඳහා මාර්ගෝපදේශයක් මෝටර් රථ පදවන්නන් සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2022දී හඳුන්වා දෙන ලදී. ඉන්ධන පිරිමැස්ම පිළිබඳව මෝටර් රථ රියදුරන් සඳහා දැනුවත් කිරීමේ වීඩියෝ පටයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2023 වසරේදී නිර්මාණය කළේ ය. ඉන්ධන කාර්යක්ෂමතා ලේබල් කිරීමේ ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වාහන ලියාපදිංචිය පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දත්ත ඉල්ලා ඇත. ඉන්ධන කාර්යක්ෂමතාව ලේබල් කිරීමේ ප්‍රමිතිය කෙටුම්පත කිරීමේ කාර්යයෙන් 25% සම්පූර්ණ කර ඇත. විද්‍යුත් සංචලන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ අපි සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින්නෙමු.

2.2.5 ගෘහස්ත, කෘෂි සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ 2.2.5.1 උපකරණ බලශක්ති ලේබල් කිරීමේ වැඩසටහන

උපකරණ බලශක්ති ලේබල් කිරීමේ වැඩසටහනේ අරමුණ, වෙළඳපොළට ඇතුළු වන අකාර්යක්ෂම නිෂ්පාදන පාලනය කරමින් බලශක්ති කාර්යක්ෂම උපකරණ වෙළඳපොළේ බෙදා හැරීම මගින් ඉල්ලුම් - පාර්ශ්වීය බලශක්ති පරිභෝජනය අඩු කිරීමයි. බලශක්ති කාර්යක්ෂම උපකරණ වෙළඳපොළේ බෙදා හැරීම සිදු කෙරෙන්නේ නිෂ්පාදනවල බලශක්ති ලේබලය ප්‍රදර්ශනය කිරීමෙන් බලශක්ති කාර්යක්ෂම නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් දැනුවත් කිරීම මගිනි. බලශක්ති කාර්යක්ෂම නිෂ්පාදන වැඩි වැඩියෙන් සැපයීමට නිෂ්පාදන කිරීමට සැපයුම්කරුවන් ද දිරිමත් කෙරෙයි. වෙළඳපොළට ඇතුළු වන අකාර්යක්ෂම නිෂ්පාදන පාලනය කිරීම සිදු කරනු ලබන්නේ ප්‍රකාශන මගින් සහ රෙගුලාසි පනවීම මගිනි.

2023 දී, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එල්.ඊ.ඩී. පැනල් ලයිට් සඳහා ස්වේච්ඡා ලේබල් කිරීමේ වැඩසටහන දියත් කරන ලද අතර එල්.ඊ.ඩී. පැනල් ලයිට් සැපයුම්කරුවන්, ආනයනකරුවන්, නිෂ්පාදකයින් සහ චාලක කරන්නන් සඳහා සැපයුම් සංසදයක් පවත්වන ලදී. තවද, ශීතකරණ සඳහා අවම බලශක්ති කාර්ය සාධන ලේබලය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණි. එම ගැසට් නිවේදනය සහ නිෂ්පාදන මත ලේබලය ප්‍රදර්ශනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය පිළිබඳව ශීතකරණ සැපයුම්කරුවන්ට සැලැස්වීමේ සංසදයක් වසර අවසානයේ පවත්වන ලදී. QR කේතය සංවර්ධනය කිරීම සහ උපකරණ ලේබල් කිරීම

කළමනාකරණ සාකච්ඡා සහ විශ්ලේශණය

පිළිබඳ දත්ත සමුදාය විමර්ශනය කෙරුණේ ඒ සඳහා ප්‍රතිපාදන ලබාදෙන අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද ආධාර වැඩිහිටි සමාගම්, වායු සම්ප්‍රදාය පරික්ෂණාගාරය පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතී. පරික්ෂණාගාරය සඳහා ගොඩනැගිල්ලේ සිවිල් වැඩ නිම කෙරෙමින් තිබේ. ලංකා විදුලි සමාගමේ සහ කොරියානු දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ ආයතනයේ සහ කොරියානු පරීක්ෂණ සහතික කිරීමේ ආයතනයේ (KTC) නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ශ්වකරුවන්ගේ රැස්වීම් අධීක්ෂණය කිරීම සහ මෙහෙයවීම සඳහා මෙහෙයුම් කමිටුව පිහිටුවීම සිදු කෙරුණි. පරික්ෂණාගාරය සඳහා අවශ්‍ය උපකරණ ඇතුළුව දෙවන හැටිගත කිරීම ලබා ගැනීම ද සිදු විය.

ජල පොම්ප ප්‍රමිතියේ අවසන් කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත යවා ඇත. ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ (NERDC) සහයෝගීතාවය ද ඇතිව විද්‍යුත් ජල පොම්පවල බලශක්ති ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලැබේ. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරියේ සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ සහභාගීත්වයෙන් ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. පළමු අදියරයේදී පාදස්ථලය සහිත විදුලි පංකා 10ක් මිණුම් ලකුණ සඳහා පරීක්ෂා කරන ලදී. පාදස්ථලය සහිත පංකා, මේසය මත තබන පංකා සහ ඩිත්තියට සවිකරන පංකා පිළිබඳ තවත් බොහෝ පරීක්ෂණ පරීක්ෂා කිරීමට නියමිත ය. ප්‍රමිතීන්ට අනුකූල නොවන නිෂ්පාදන පිළිබඳ වෙළෙඳපළ විමර්ශන සිදු කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ රැස්වීම් පවත්වන ලදී.



රූපය. 14 වායු සම්ප්‍රදාය පරික්ෂණාගාරයෙහි කටයුතු සම්බන්ධව කොරියානු පාර්ශ්වය අතර හමුවීමක්

2.2.5.2 ගෘහස්ත අංශය

ගෘහස්ත පාරිභෝගිකයන් අතර සුදුසු වැඩසටහන් සකස් කිරීම සහ සංරක්ෂණ පිළිවෙත් හඳුන්වාදීම මගින් ගෘහස්ත අංශයේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ සංරක්ෂණය කිරීමට අදාළ පියවර ගන්නා ලදී.

ගෘහස්ත බලශක්ති නිරීක්ෂණ භාවිතයෙහි අන්තර්ගත පිටු සම්පූර්ණ කර ඇත. තිරසාර බලශක්ති නිවාස මාර්ගෝපදේශයේ යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් දකුණු පළාතේ සහ ඌව පළාතේ පවත්වන ලදී. ප්‍රධාන වශයෙන් තාප කාර්යක්ෂමතාව සහ විමෝචනය සඳහා බලශක්ති කාර්යක්ෂම ජෛව ස්කන්ධ පිසුම් උද්‍යෝගී නවයක් ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පරීක්ෂා කරන ලදී. ජෛව ස්කන්ධ පිසුම් උද්‍යෝගී පිළිබඳ වාර්තාමය විකියෝවක් නිෂ්පාදනය කෙරෙමින් පවතී.



රූපය. 15 විදුලි උද්‍යෝගී පිළිබඳව NERD ආයතනයේදී පරීක්ෂා කිරීම

2.2.6 ප්‍රචාරක සහ ප්‍රවර්ධන

බලශක්ති සවිඥානික ජාතියක් ගොඩනැගීමේ ප්‍රධාන වගකීම ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය සතු වේ. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, බලශක්ති කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව සමාජයේ සියලු ම කොටස් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය ජාතික මට්ටමේ බලශක්ති අධ්‍යාපන වැඩසටහනක් නිර්මාණය කරමින් සිටී. ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය ආකල්ප වෙනස් කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව දිරිගැන්වීම සහ අදාළ පනතට අනුකූලව පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය සඳහා උපාය මාර්ගිකව කටයුතු කරයි. තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ නව දැනුම හුවමාරු කර ගැනීම සඳහා 'දැනුම බෙදා හැරීමේ කෘමි නිර්මාණය කිරීමට සංවිධානය ක්‍රියාකාරීව සම්බන්ධ වේ. තවද, ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය "අනාගත පුරවැසියන්ගේ" ධාරිතාව ඉහළ නැංවීම සඳහා වැඩසටහන් සංවර්ධනය කරමින් සිටී. ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය රජයේ පාසල්වල පාසල් බලශක්ති සමාජ පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ 'සක්‍රීය කිරීමේ වැඩසටහනක්' ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටී.

2.2.6.1 බලශක්ති අධ්‍යාපන වැඩසටහන

විද්‍යා විෂය මාලාව සංශෝධනය කිරීමට සහ බලශක්තිය පිළිබඳ පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය, ජාතික අධ්‍යාපන ආයතනය සමඟ රැස්වීමක් පැවැත්වීය. බාලදක්ෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ දී පැවැත්විණි. "විදුලි මීටරයට පැරදීම" පෙර පාසල් කාටුන්ගේ වැඩ අවසන් කර ඇත. විජය පුවත්පත සමඟ එක්ව පෙර පාසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. ප්‍රවාහනයේදී බලශක්ති සංරක්ෂණය පිළිබඳ ප්‍රශ්න 10ක් නව රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණයට ඇතුළත් කිරීම සඳහා මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. "සඳුන සමඟ ගමට" නමින් බලශක්ති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හතක් පවත්වා ඇත. බලශක්ති කාර්යක්ෂමතා පිසුම් උද්‍යෝගී වැඩසටහනේ සම්පූර්ණයක් දිස්ත්‍රික්ක 12 ක පවත්වන ලදී. 6 සිට 11 ශ්‍රේණිය දක්වා විද්‍යා ගුරුවරුන් සඳහා ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනක් දිවයිනේ පළාත් 09 ක පවත්වන ලදී. ඒ යටතේ ගුරුවරුන් 440 දෙනෙකු පුහුණු කිරීමට හැකි විය. මෝටර් රථ පදවන්නන් සඳහා වූ ප්‍රවාහන බලශක්ති කාර්යක්ෂමතා මාර්ගෝපදේශය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පරීක්ෂකයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. පෙර පාසල් වැඩසටහන යටතේ විජය පුවත්පතේ පෙර පාසල් බලශක්ති සංරක්ෂණය සඳහා යෝජනා තරගයක් පවත්වන ලදී.



කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේශණය

2.2.6.2 ප්‍රචාරක වැඩසටහන්

බලශක්ති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාර මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍යවල දක්නට ලැබේ. සජීවී වැඩසටහන් ලෙස 'ප්‍රභාතය' ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ද, මාර්ග ගත ක්‍රමය මගින් ලංකාදීපයෙහි ද ප්‍රචාරය කෙරේ. "Rise up SL" සජීවී වැඩසටහන TV 1 නාලිකාව මගින් ද "ගෙත්තම" වැඩසටහන දිළුල් රූපවාහිනී නාලිකාව මගින් ද විකාශනය කෙරේ. මෙම වැඩසටහන් තොරතුරු බෙදා හැරීමට දායක වේ. 'ඩේලි නිවුස්' සහ 'සිරිකත' පුවත්පත්වල ලිපි පළ වී තිබේ. කන්දකාඩු, නවසෙන්පුර සහ වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී බලශක්ති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වීණ. 'සංරක්ෂා' සඟරාව තුන්වන කාර්තුව සඳහා හිකුත් වී ඇත.

ප්‍රශ්න විචාරාත්මක තරඟයක් සමඟින් බලශක්ති සංරක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ සතිපතා ලිපි මාලාවක් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී 'සිරිකත' පුවත්පතේ පළ විය. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙහි 15 වන සංවත්සරයට සමගාමීව බලශක්ති සංරක්ෂණය සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ විශේෂ පුවත්පත් අතිරේක 'ඩේලි නිවුස්' සහ 'ලංකාදීප' පුවත්පත්වල පළ කරන ලදී.

2.2.7 අරමුදල් සම්පාදනය

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අරමුදලෙහි තිරසාර බලශක්ති ආයෝජනයට අරමුදල් ප්‍රවාහය ශක්තිමත් කිරීමේ වගකීම දරන්නේ අරමුදල් සම්පාදන අංශයයි. ඒ අනුව, සංවර්ධකයින් විසින් බලශක්ති උත්පාදනය කිරීමේදී ඊට සෙස් බදු සහ රාජ්‍ය භාගය පැනවීමටත්, ණයකර හිකුත් කිරීමටත් පහත මගින් විධිවිධාන සපයා ඇත.

2.2.7.1 තිරසාර බලශක්ති මෙහෙයුම් කටයුතු සඳහා අදාළ අරමුදල් නගා සිටුවීම

තිරසාර බලශක්ති අරමුදල සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පත විගණන හා කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

2.2.7.2 පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහිත ව්‍යාපෘතිවල කාලසීමාවන් අධීක්ෂණය / අයවැය භාවිතය

පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහිත ව්‍යාපෘති දෙකක් සඳහා අයවැය උපයෝජනය අධීක්ෂණය කිරීම සහ ඒවා සඳහා මූල්‍ය ප්‍රගති වාර්තා සකස් කිරීම සිදු කෙරිණ.

2.3 ජය ගැනීමට ඇති ප්‍රධාන අභියෝග සහ උපාය මාර්ග

වගුව 7: ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන අභියෝග

3. ප්‍රධාන අභියෝග සහ උපාය මාර්ග

ක්ෂේත්‍ර	අභියෝග	ජය ගැනීමට උපාය මාර්ග
රෙගුලාසි ස්ථාපනය කිරීම	නියාමන සංවර්ධනය තීරණාත්මක වන අතර පිරිවැය වලදායී වේ. සම්පත් - අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට වඩාත් ප්‍රමුඛත්වය ගත යුතුය. ගොඩනැගිලි සංග්‍රහය සහ මිණුම් සලකුණු රෙගුලාසි බලශක්ති පරිභෝජනය අඩු කිරීමට කාර්යක්ෂම ක්‍රම වේ. නමුත්, පාර්ශ්වකරුවන්ගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම බොහෝ විට ප්‍රමාද වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වායු සම්පාදන පරීක්ෂණාගාරයක් නිර්මාණය කිරීම වැනි විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය තුළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වැනි දීර්ඝ ක්‍රියා පටිපාටි අභියෝගවලට ඇතුළත් ය. එසේම, වාර්ෂික අරමුදල් නොමැතිකම හේතුවෙන් නව ව්‍යාපෘති සහ උපකරණ ලේබල් කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම ප්‍රමාද වේ. දත්ත නිශ්කම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී තීරණාත්මක ගැටලුවක් වේ. මෙය විසඳීම සඳහා, ISIC වර්ගීකරණය යටතේ ආනයනික විදුලි උපකරණ වර්ග කළ හැකි ය. මෙම වර්ගීකරණය උපකරණ ලේබල් කිරීමේ පද්ධතියකින්, බලශක්ති ඉතිරිකිරීම් මැනීමට උපකාරී වේ. කාර්යක්ෂම දත්ත රැස් කිරීම, ආයතන හරහා අනුපිටපත් ලබා ගැනීමේ උත්සාහයන් වළක්වා ගැනීම සහ කර්මාන්තශාලා මට්ටමින් නිෂ්පාදනය විධිමත් කිරීම මගින් කාලය සහ සම්පත් ඉතිරි කිරීම සඳහා ISIC වර්ගීකරණයට අනුකූල වීම ඉතා වැදගත් වේ.	පිල්ලකුණු නියාමනය වැනි රෙගුලාසි ගැසට් කිරීම සඳහා දැනුවත් කිරීම සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අවධානය සක්‍රීයව ඉල්ලා සිටීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීම අවශ්‍ය වේ. නම්‍යශීලී බව වැඩි දියුණු කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති සංශෝධනය කිරීම සහ කැලැස්සර වර්ෂයට අදාළ අයවැය ප්‍රතිපාදන ප්‍රමාණවත්දැයි සහතික කිරීම වැදගත් උපකරණ ISIC යටතේ වර්ගීකරණය කිරීමට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම. පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණයට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වියයුතුයි. බලශක්ති, මූල්‍ය සහ සමාජීය අංශ ආවරණය කරමින් කාර්මික, ගෘහස්ත සහ වාණිජ අංශවලින් දත්ත රැස් කිරීම. ඒ සඳහා ආයතන ජනලේඛන දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රායෝගික ප්‍රශ්නාවලියක් ගොඩ නගාගෙන සහයෝගයෙන් කටයුතු කළ යුතු ය.

කළමනාකරන සාකච්ඡා සහ විශ්ලේශණය

ක්ෂේත්‍ර	අභියෝග	ජය ගැනීමට උපාය මාර්ග
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය	ඉඩම් අත්පත් කර ගැනීම ප්‍රමාද වන අතර ඒ අනුව ව්‍යාපෘති පිරිවැය වැඩි වේ. විවිධ පාර්ශ්වකරුවන්ගෙන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අනුමත කිරීම් බොහෝ විට මන්දගාමී වේ. මේ නිසා ජාතික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රමාදය වේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී නොගැළපෙන ප්‍රතිපත්ති මගින් ආයෝජකයින් අධෛර්යමත් කෙරේ. පවතින විදුලිබල ජාලයට පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ඒකාබද්ධ කිරීම සංකීර්ණ විය හැකි ය. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ විශේෂයෙන් ම සූර්ය / සුළං බල චක්‍ර කිරීමේදී ය. පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ දැනුවත්තාවය සහ අවබෝධය නොමැතිකම ප්‍රගතියට බාධාවක් විය හැකි ය.	ඉඩම් අත්පත් කර ගැනීම සමාලෝචනය කිරීම. ව්‍යාපෘති අනුමත කිරීමේ ඉහළ මට්ටමේ කමිටුවක් පිහිටුවීම. අධීක්ෂණ ගැටළු සහ බාධක සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීම. හිතීමය හිඬැස් හඳුනාගෙන සංශෝධනය කිරීම සහ මාර්ගෝපදේශ සමාලෝචනය කිරීම. පුනර්ජනනීය බලශක්ති සඳහා සඳහා ජාලය ඉහළ නැංවීම පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීම.
මූල්‍ය මැදිහත්වීම	ජාතික වශයෙන් 70% පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සහ බලශක්ති කළමනාකරණ මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා විශාල අභියෝගයක් වී තිබෙන්නේ අරමුදල්වල සීමිත බව සහ ආර්ථික අර්බුදය ය.	සෙස් සහ රාජ්‍ය භාග බදු ස්වාධීනව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත අරමුදල් සපයයි. පුනර්ජනනීය බලශක්ති සඳහා දිරිගැන්වීම් සහ ණය සඳහා ප්‍රතිපත්ති අවශ්‍ය වේ. ජාතිකව හිරිණය කළ දායකත්ව සහ තිරිසාන සාංවර්ධන ඉලක්ක සඳහා හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර ලබා ගැනීම
සම්පත්	පුනර්ජනනීය බලශක්ති සහ බලශක්ති කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන ගැටළු අතර මානව සම්පත් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් හිඟකම තිබේ.	ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් බලශක්ති අමාත්‍යාංශ සමග සහයෝගී ප්‍රයත්නයන් ආරම්භ කිරීම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පුළුල් කිරීමට සිදුව ඇත. ඒ, සූර්ය, සුළං, පියැසි මත ඉදි කරන සූර්ය පැනල සහ තවත් අංශවල සම්පත් වර්ගවල විවිධාංගීකරණය කිරීමෙනි. එසේ ම සේවක තනතුරු වැඩි කිරීම ද අවශ්‍ය වේ.

ක්‍රියාකාරී සැලැස්ම - 2024

සැපයුම් පාර්ශවීය කලමණාකරණ අංශය

1. සම්පත් අනුරූප
 - පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතාවයන් සහිත ව්‍යාපෘති තුළින් හඳුනා ගැනීම.
 - නිවැරදි සම්පත් ඇස්තමේන්තුවක් සිදු කිරීමට අවශ්‍ය ඉහළ නිරවද්‍යතාවයකින් යුතු දත්තයන් ලබා ගැනීමට හැකි වන පරිදි සුළු දත්ත මැනීමේ කුළුණු කාලීනව නඩත්තු කිරීම හා පවත්වා ගෙන යාම.
2. පර්යේෂණ හා සංවර්ධන
 - පාවෙන සුර්ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය සඳහා රිදියගම ජලාශය, මුරක්කාමන් ජලාශය හා කාසල්විල ජලාශයන් සඳහා විස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම.
 - මෙ.වො. 234 ක පුනර්ත් සුළු බල ව්‍යාපෘතිය සහ මෙ.වො. 286 ක මන්නාරම් සුළු බල ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කිරීම.
 - මෙ.වො. 210 ක වෙරවිල්ල සුළු බල උද්‍යානය සඳහා පාරිසරික බලපෑම ඇගයීම අවසන් කිරීම.
 - කරවිවි සුළු බල ව්‍යාපෘතිය (මෙ.වො. 100) , මන්නායි බටහිර සුළු බල ව්‍යාපෘතිය (මෙ.වො.100) සහ තුනුක්කායි සුර්ය බල ව්‍යාපෘතිය (මෙ.වො. 100) සඳහා පූර්ව සංවර්ධන කටයුතු සිදු කිරීම.
3. පුනර්ජනනීය බලශක්ති සේවා
 - සුර්ය බල සංග්‍රාමය
මෙ.වො. 160 ක ධාරිතාවක් අළුතින් එක් කිරීමට අපේක්ෂා කරමින් පියැසි මත වන සුර්ය බල ව්‍යාපෘතිය අඛණ්ඩව දියත් කිරීම.
 - ඉන්දීය ණය පහසුකම් යටතේ වන ව්‍යාපෘතිය
ආගමික ස්ථාන හා රජයේ ගොඩනැගිලි සඳහා මෙ.වො. 135 ක සුර්ය බල ව්‍යාපෘතියේ ඉදි කිරීම සඳහා අධ්‍යයනය සිදු කිරීම.
 - යාපනයේ කුඩා දූපත් 03ක් සඳහා දෙමුහුම් සුර්ය බලශක්ති ව්‍යාපෘතියේ ඉදි කිරීම.
 - චන්ද්‍රිකා වැව හා කිරිඉඹිබන් වැව පාවෙන සුර්ය බල ශක්ති ව්‍යාපෘතියේ ඉදි කිරීම.
4. සම්පත් පැවරීම හා සංවර්ධනය
 - පුනර්ජනනීය බලශක්ති සම්පත් පැවරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීම.
 - අනිකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම සඳහා පවතින ගැටළු නිරාකරණය කිරීම සඳහා මැදිහත් වීම.
 - පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම - 2024

ඉල්ලුම් පාර්ශවීය කලමණාකරණ අංශය

1. පද්ධති හා සැලසුම්

- බලශක්ති කාර්යක්ෂමතා ගොඩනැගිලි සංග්‍රහය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම.
- බලශක්ති ඉතිරි කිරීම සඳහා වන පද්ධති ප්‍රවර්ධනය කිරීම
- ප්‍රවාහනය සඳහා විකල්ප ඉන්ධන භාවිතා කිරීම සඳහා අධ්‍යයනයන් සිදු කිරීම.

2. කර්මාන්ත හා සේවා අංශය

- බලශක්ති කලමණාකරණ වැඩසටහන්, බලශක්ති විගණන වැඩසටහන් හා බලශක්ති පරිභෝජන පිළි ලකුණු හඳුන්වා දීම මඟින් වාණිජ හා කර්මාන්ත අංශයේ බලශක්ති සංරක්ෂණ ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වා ගෙන යාම.
- බලශක්ති විගණන, උපදේශන සේවා හා සහයෝගය දැක්වීම හරහා ආයතන, උපදේශකයන්, වෘත්තිකයන්, බලශක්ති කලමණාකරුවන් හා බලශක්ති සේවා සැපයුම් සමාගම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම.

3. ගෘහස්ථ, කෘෂි හා සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසාය

උපකරණ බලශක්ති ලේඛල වැඩසටහන 2024 වර්ෂය සඳහා පහත දැක්වෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

- ශීතකරණ සඳහා බලශක්ති කාර්ය සාධන ලේඛලය අනිවාර්ය කරමින් නියම ක්‍රියාවට නංවයි.
- වායු සම්කරණ යන්ත්‍ර, ඛන මොඩුල, චතුර පොම්ප, රූපවාහිනි, පාදස්ථලය සහිත පංකා, රෙදි සෝදන යන්ත්‍ර, ගෘහ උදුණ්, විදුලි උදුණ් සඳහා බලශක්ති ලේඛල වැඩසටහන් ක්‍රියාවට නැංවීම.

4. සමීක්ෂණ හා පර්යේෂණ

- අයෝජන මණ්ඩලයට අයත් කලාප හතරක ත්‍රිත්ව ජනනය සඳහා ඇති හැකියාව සොයා බැලීම.
- සිසිලන යන්ත්‍ර මඟින් විදුලිය ඉතිරි කිරීම පිළිබඳව සමීක්ෂණය තවදුරටත් කරගෙන යාම (සම්පූර්ණ විගණන වාර්තා දහයක් හා අවසන් වාර්තාව සම්පූර්ණ කර වසර දහයකට වැඩි සිසිලන යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලැබිය හැකි කර්මාන්තමය ප්‍රගතිය බැලීම.
- කාර්යක්ෂම විදි ආලෝකරණ සහිත නියමි ව්‍යාපෘතිය - දිවුලපිටිය
- කාර්යක්ෂම ශීතකරණ ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන

අනෙකුත් අංශයන්

1. ප්‍රතිපත්ති උපදේශන

- 2022 හා 2023 වර්ෂ සඳහා බලශක්ති තුලනය ප්‍රකාශයට පත් කිරීම.
- පියැයි මත ඉදි කෙරෙන සූර්ය විදුලි බලාගාරයන් කාර්ය සාධනය සඳහා සමීක්ෂණ පැවැත්වීම.

2. ප්‍රචාරක හා ප්‍රවර්ධන

- බලශක්ති සංරක්ෂණය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රවර්ධන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම.

3. සම්පත් සම්පාදන අංශය

- විදේශ මූල්‍යාධාර යටතේ සිදු කරනු ලබන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය හා මූල්‍ය භාවිතය පිළිබඳ සමාලෝචනය අඛණ්ඩව සිදු කිරීම.





ආදායම් ප්‍රකාශය

ආදායම් ප්‍රකාශය 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
ආදායම			
මෙහෙයුම් ආදායම	3	228,348,312	217,257,665
මෙහෙයුම් නොවන ආදායම	4	278,221,379	339,903,616
මුළු ආදායම		506,569,692	557,161,281
වියදම්			
ව්‍යාපෘති / ක්‍රියාකාරකම් මුදල්	5		
පුනර්ජනනීය බලශක්ති	5.1	21,695,518	103,141,753
දැනුම කළමනාකරණය	5.2	2,305,658	5,268,601
සම්පත් අනුරූපණය	5.4	26,519,319	20,598,578
ජාතික ව්‍යාපෘති සංවර්ධනය	5.5	25,369,340	61,139,899
ප්‍රභව සංවර්ධනය සහ පහසුකම් සැපයීම	5.6	1,752,747	518,685
පද්ධති සහ සැලසුම්	5.7	1,603,600	4,329,181
කාර්මික හා සේවා අංශය	5.8	11,640,989	2,225,510
ගෘහ හා කෘෂි අංශය	5.9	3,584,315	1,866,874
සම්බන්ධතා හා පර්යේෂණ	5.10	2,285,869	176,079
ප්‍රතිපත්ති සහ උපදේශනය	5.11	666,330	807,465
තොරතුරු කළමනාකරණ තාක්ෂණය	5.12	909,000	525,787
		98,332,684	200,598,412
පුනරාවර්තන වියදම්	6		
වැටුප් සහ දීමනා	6.1	116,694,604	121,023,862
ගමන් වියදම් සහ සංයුක්ත දීමනා	6.2	688,199	720,244
සැපයුම්	6.3	13,014,603	8,421,344
නඩත්තු වියදම්	6.4	18,003,972	21,125,019
කොන්ත්‍රාත් සේවා	6.5	36,429,413	30,925,519
ක්ෂය වියදම්	6.6	114,983,718	54,136,931
වෙනත් පුනරාවර්තන වියදම්	6.7	20,343,515	14,666,621
		320,158,024	251,019,540
මුළු වියදම		418,490,708	451,617,952
අතිරික්තය /(ලාභනාවය)		88,078,983	105,543,329

පිටු අංක 45 සිට 52 දක්වා ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පිටු අංක 53 සිට 80 දක්වා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල අභිචාර්ය අංශයන් වේ. නිවැරදි බවට සහතික කරන ලදී.


අධ්‍යක්ෂ (මූල්‍ය)


අධ්‍යක්ෂ ජනරාල්

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කළමනාකරණ මණ්ඩලය වගකිව යුතු ය. මෙම මූල්‍ය ප්‍රකාශන කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඔවුන් වෙනුවෙන් අත්සන් කරන ලදී.


මණ්ඩල සාමාජික


සභාපති

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
වත්කම්			
ජංගම භෞමික වත්කම්			
දේපළ, පිරිසිදු සහ උපකරණ	10		
නිදහස් වත්කම්	10.1	620,580,232	449,541,094
කල්බදුමය වත්කම්	10.2	32,863,792	34,392,340
අස්පාශ්‍ය වත්කම්	11	1,555,384	2,466,077
නොහිමි කාර්යය	12	31,247,453	97,785,461
ආයෝජන	13	633,426,742	521,875,090
මුළු ජංගම භෞමික වත්කම්		1,319,673,603	1,106,060,062
ජංගම වත්කම්			
ලැබිය යුතු දෑ	14	50,750,755	76,888,518
කෙටි කාලීන තැන්පතු	13.4	120,177,542	100,000,000
වෙනත් ජංගම වත්කම්	15	297,241,243	151,289,836
මුදල් සහ මුදල්වලට සමාන දෑ	16	723,201,732	200,846,161
මුළු ජංගම වත්කම්		1,191,371,273	529,024,515
වත්කම් එකතුව		2,511,044,875	1,635,084,577
හිමිකම් සහ බැරකම්			
හිමිකම්			
සම්පූර්ණ අරමුදල	17	290,809,622	22,100,336
ශුද්ධ අතිරික්තය ((උපතතාව)		(10,072,543)	78,477,876
විලම්බිත ප්‍රදානය	18	-	268,709,286
බලපත් ගාස්තු අත්තිකාරම් සංචිතය		771,557,719	493,317,848
ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අරමුදල	20	594,267,225	442,442,884
සුනිතස අප අරමුදල		152,474,098	127,669,036
ප්‍රත්‍යාගණන සංචිතය		313,955,943	101,217,000
මුළු හිමිකම්		2,112,992,064	1,533,934,266
ජංගම භෞමික වගකීම්			
පාරිභෝගික ප්‍රතිදාන		40,757,123	39,001,758
මුළු ජංගම භෞමික වගකීම්		40,757,123	39,001,758
ජංගම වගකීම්			
ගෙවිය යුතු වෙනත් දෑ	19	351,664,355	57,850,118
ඉඩම් අත්පත් කර ගැනීමේ ශුද්ධ තැන්පතු		5,631,335	4,298,435
මුළු ජංගම වගකීම්		357,295,689	62,148,553
මුළු හිමිකම් සහ බැරකම් ප්‍රමාණය		2,511,044,875	1,635,084,577

පිටු අංක 45 සිට 52 දක්වා ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පිටු අංක 53 සිට 80 දක්වා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල අනිවාර්ය අංගයන් වේ. නිවැරදි බවට සහතික කරන ලදී.

අධ්‍යක්ෂ (මූල්‍ය)

අධ්‍යක්ෂ ජනරාල්

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කළමනාකරණ මණ්ඩලය වගකිව යුතු ය. මෙම මූල්‍ය ප්‍රකාශන කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඔවුන් වෙනුවෙන් අත්සන් කරන ලදී.

මණ්ඩල සාමාජික

සාමාජික

ප්‍රාග්ධන වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය

විස්තරය	සමුදායීකරණ අරමුදල රු.	ශුද්ධ අතිරික්තය / හිඟය	විමර්ශන ප්‍රදාන	බලපත්‍ර ආදායම් පෙර ලැබීම්	නැවත ප්‍රාග්ධන කිරීමේ සංචිතය	ශ්‍රී සුනිතය බලශක්ති අයකාර අරමුදල	ශ්‍රී සුනිතය බලශක්ති අයකාර අරමුදල	එකතුව
2020.12.31 වන දිනට ශේෂය	22,100,336	194,966,950	338,856,524	-	101,217,000	385,061,623	115,895,545	1,158,097,978
පෙර වසරට ගැළපීම්								
2021 වර්ෂය සඳහා වැඩිවීම් / (අඩුවීම්)		181,807,729	(35,321,954)					-
අයකාර මුදලට මාරු කිරීම		(4,874,451)					4,874,451	146,485,775
බලශක්ති අරමුදලට මාරු කිරීම - ආදායම්		(43,855,379)				43,855,379		-
බලශක්ති අරමුදලට මාරු කිරීම - ව්‍යාපෘති වියදම්		61,359,307				(61,359,307)		-
මුළු නැවත තක්සේරු කිරීම								-
2021.12.31 වන දිනට ශේෂය	22,100,336	389,404,156	303,534,570	-	101,217,000	367,557,695	120,769,996	1,304,583,753
පෙර වසරට ගැළපීම්								
බලපත් ගාස්තු අතිරික්තයට සංචිතය වෙත මාරු කිරීම		(334,685,380)		334,685,380				-
2022 වර්ෂය සඳහා වැඩිවීම් / (අඩුවීම්)		105,543,329	(34,825,284)					262,047,105
වර්ෂය සඳහා වූ ආදායම් ලෙස හඳුනාගැනීම්		(6,899,040)					6,899,040	(32,696,592)
අයකාර අරමුදලට මාරු කිරීම		(270,820,185)				270,820,185		-
බලශක්ති අරමුදලට මාරු කිරීම - ආදායම්		195,934,996				(195,934,996)		-
බලශක්ති අරමුදලට මාරු කිරීම - ව්‍යාපෘති වියදම්								-
මුළු නැවත තක්සේරු කිරීම								-
2022.12.31 වන දිනට ශේෂය	22,100,336	78,477,876	268,709,286	493,317,848	101,217,000	442,442,884	127,669,036	1,533,934,266
ආරම්භක ශේෂයේ වෙනස්කම්								
පෙර වසරට ගැළපීම්								
2023 වර්ෂය සඳහා වැඩිවීම් / (අඩුවීම්)		88,078,983	-					-
වසර අතරතුර ලැබීම්				327,301,540				88,078,983
වර්ෂය සඳහා වූ ආදායම් ලෙස හඳුනාගැනීම්		(24,805,062)		(49,061,669)			24,805,062	327,301,540
අයකාර අරමුදලට මාරු කිරීම		(195,722,157)				195,722,157		(49,061,669)
බලශක්ති අරමුදලට මාරු කිරීම - ආදායම්		43,897,816				(43,897,816)		-
බලශක්ති අරමුදලට මාරු කිරීම - ව්‍යාපෘති වියදම්								-
නැවත තක්සේරු කිරීම - ස්ථාවර වත්කම්					212,738,943			212,738,943
සමුදායීකරණ අරමුදලට මාරු කරන ලද	268,709,286		(268,709,286)					-
2023.12.31 වන දිනට ශේෂය	290,809,622	(10,072,543)	-	771,557,719	313,955,943	594,267,225	152,474,098	2,112,992,064

පිටු අංක 45 සිට 52 දක්වා ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පිටු අංක 53 සිට 80 දක්වා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල අනිවාර්ය අංගයන් වේ.



අධ්‍යක්ෂ (මූල්‍ය)



අධ්‍යක්ෂ ජනරාල්

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ මුද්‍රිතයේ සම්බන්ධයෙන් කළමනාකරණ මණ්ඩලය විසින් සහතික කරන ලද අතර ඔවුන් වෙනුවෙන් අත්සන් කරන ලදී.


මණ්ඩල සාමාජික


සභාපති

මුදල් ප්‍රවාහ ප්‍රකාශ

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහය			
වර්ෂය සඳහා අතිරික්තය / (උනතාවය)		88,078,983	105,543,329
ගැලපීම්:			
අලාභ හා හානිවීම්		-	-
පොලිය ආදායම	4.9	(174,500,646)	(34,965,577)
කුම්භය ප්‍රදානය (ලැබුණු අරමුදල් සඳහා)	8	-	(34,825,292)
බලපත්‍ර ගාස්තු	24	(49,061,669)	(32,696,592)
පාරිභෝගික දීමනා	6.1	3,462,715	3,569,503
පරිත්‍යාග (ඉදිරිපත් ඉඩම්)		-	(3,385,000)
ස්ථාවර වත්කම් බැහැර කිරීමෙන් ලැබෙන අලාභ / (ලාභ)	4	1,285,890	(4,375)
ක්ෂය වීම	6.6	114,983,718	54,136,931
කාරක ප්‍රාග්ධන වෙනස්කම්වලට පෙර මෙහෙයුම් ලාභය / (අලාභය)		(15,751,009)	57,372,927
අනෙකුත් ජංගම වත්කම්වල (අඩුවීම) / (වැඩිවීම)		(148,079,340)	(245,386,983)
ජංගම වගකීම් (වැඩිවීම) / (අඩුවීම)		295,147,136	33,314,145
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් උපයන ලද මුදල් ප්‍රවාහය		131,316,787	(154,699,911)
ගෙවන ලද පාරිභෝගික රඳවා ගැනීමේ බදු ගෙවීම්		(1,707,351)	(877,250)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් උපයන ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		129,609,437	(155,577,161)
ආයෝජන ක්‍රියාකාරකම්වලින් / (හානිකරණය) මුදල් ප්‍රවාහය			
දේපල, පිරිසිදු සහ උපකරණ මිලදී ගැනීම	10.1	(72,130,562)	(12,555,711)
අස්පෘශ්‍ය වත්කම්	11	-	(284,000)
නොනිම් කාර්යය	12	66,538,008	23,824,033
ස්ථාවර තැන්පතු සහ නාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන	13	(106,008,995)	(452,733,850)
නාණ්ඩාගාර බිල්පත්වලින් ලැබීම		-	-
ලැබුණු පොළී		177,046,143	20,139,880
ස්ථාවර වත්කම් බැහැර කිරීම්		-	10,000
ආයෝජන ක්‍රියාකාරකම්වලින් / (හානිකරණය) ශුද්ධ මුදල් ප්‍රවාහය		65,444,594	(421,599,648)
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් / (හානිකරණය) මුදල් ප්‍රවාහය			
විලම්බිත ප්‍රදානය		-	-
බලපත්‍ර ගාස්තු ලැබීම		327,301,540	191,329,060
ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අරමුදල		-	-
සමුච්චිත අරමුදල		-	-
සුනිතස ඇප අරමුදල		-	-
විදේශීය ප්‍රතිදායකයන්ට ආපසු ගෙවිය යුතු ණය		-	-
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් / (හානිකරණය) ශුද්ධ මුදල් ප්‍රවාහය		327,301,540	191,329,060
මුදල් හා මුදල් සමාන අගයන්හි ශුද්ධ වැඩිවීම / (අඩුවීම)		522,355,571	(385,847,750)
වසර ආරම්භයේදී මුදල් හා මුදල්වලට සමාන දේ	16	200,846,161	586,693,911
වසර අවසානයේදී මුදල් හා මුදල්වලට සමාන දේ		723,201,732	200,846,161

පිටු අංක 45 සිට 52 දක්වා ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පිටු අංක 53 සිට 80 දක්වා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනවල අනිවාර්ය අංගයන් වේ. නිවැරදි බවට සහතික කරන ලදී.



අධ්‍යක්ෂ (මූල්‍ය)



අධ්‍යක්ෂ ජනරාල්

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කළමනාකරණ මණ්ඩලය වගකිව යුතු ය. මෙම මූල්‍ය ප්‍රකාශන කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඔවුන් වෙනුවෙන් අත්සන් කරන ලදී.



මණ්ඩල සාමාජික



සභාපති

අයවැය සහ සත්‍ය ප්‍රමාණයන් අතර සංසන්දනාත්මක ප්‍රකාශය - 2023

අයවැය සහ සත්‍ය ප්‍රමාණයන් අතර සංසන්දනාත්මක ප්‍රකාශය - 2023 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන්	සත්‍ය 2023 රුපියල්	අයවැය 2023 රුපියල්	වෙනස 2023 රුපියල්
පෞද්ගලික පඩිතඩි				
වැටුප් සහ චේතන		61,339,011	65,560,080	4,221,069
E.P.F. 12%		8,963,932	9,768,010	804,077
E.T.F. 3%		2,240,998	2,487,662	246,664
අතිකාල සහ නිවාඩු දින දීමනා		6,411,210	10,295,715	3,884,505
ජීවන වියදම		8,845,200	9,828,000	982,800
වෙනත් දීමනා		5,340,000	5,892,000	552,000
රුපියල් 5000 දීමනාව		5,622,184	6,300,000	677,816
NAITA වැටුප		653,000	2,400,000	1,747,000
ගමනාගමන දීමනාව		5,338,366	8,400,000	3,061,634
ඉන්ධන දීමනාව		7,721,575	9,855,000	2,133,425
පාරිභෝගික		1,402,230	2,000,000	597,770
		-	-	-
		113,877,707	132,786,467	
ගමන් වියදම්				
දේශීය		1,423,960	1,600,000	176,040
විදේශීය		-	2,000,000	2,000,000
		1,423,960	3,600,000	
සැපයුම් සහ අවශ්‍යතා				
ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලීය අවශ්‍යතා		2,191,017	3,055,000	863,983
ඉන්ධන සහ ලිහිසි තෙල්	BA01	9,925,344	10,500,000	574,656
පුවත්පත්		160,360	250,000	89,640
නිල ඇඳුම්		291,086	280,000	(11,086)
		12,567,806	14,085,000	
අලුත්වැඩියා සහ නඩත්තු වියදම්				
වාහන නඩත්තුව සහ රක්ෂණය	BA02	14,945,667	15,000,000	54,333
පිරියත, යන්ත්‍රෝපකරණ සහ උපකරණ		2,199,020	2,200,000	980
ගෘහ භාණ්ඩ සහ උපාංග		8,000	550,000	542,000
ගොඩනැගිලි සහ ව්‍යුහයන්		53,200	3,000,000	2,946,800
		17,205,887	20,750,000	

අයවැය සහ සත්‍ය ප්‍රමාණයන් අතර සංසන්දනාත්මක ප්‍රකාශය - 2023	සටහන්	සත්‍ය 2023 රුපියල්	අයවැය 2023 රුපියල්	වෙනස 2023 රුපියල්
පෞද්ගලික පඩිතඩි				
ප්‍රවාහනය		170,055	1,200,000	1,029,945
දුරකථන හා තැපැල් ගාස්තු		4,697,100	6,100,000	1,402,900
වෙබ් අඩවි සහ මෘදුකාංග නඩත්තුව		1,483,429	2,000,000	516,571
විදුලිය		11,368,533.53	11,480,000	111,466
ජලය		1,039,615.00	1,172,000	132,385
වෛද්‍ය රක්ෂණ		3,671,361	4,000,000	328,639
උපයෝගීතා වියදම්		4,359,900	2,160,000	2,160,000
ආරක්ෂක		15,826,711	15,959,700	920,100
කුලිය		-	-	132,989
		42,616,706	49,351,700	
වෙනත්				
මණ්ඩල වියදම්		958,327	2,500,000	1,541,673
දැන්වීම්		548,314	3,000,000	2,451,686
මුද්‍රණ කටයුතු හා ප්‍රකාශන කටයුතු		1,015,199	5,500,000	4,484,801
තර බදු සහ බැංකු ගාස්තු		-	675,000	675,000
කාර්යාලීය වියදම්		1,655,677	5,000,000	3,344,323
සංග්‍රහ දීමනා		296,199	1,000,000	703,801
විගණන ගාස්තු		1,821,600	2,800,000	978,400
නෛතික ගාස්තු		1,091,458	1,500,000	408,542
පරිවර්තන ගාස්තු		213,478	300,000	86,523
		7,600,251	22,275,000	

අයවැය සහ සත්‍ය ප්‍රමාණයන් අතර සංසන්දනාත්මක ප්‍රකාශය - 2023 ප්‍රාග්ධන අයවැය සහ සත්‍ය

කේතය	ක්‍රියාකාරකම්	සත්‍ය 2023 රුපියල්	අයවැය 2023 රුපියල්	වෙනස රුපියල්
පරිපාලන අංශය				
	පුනරුත්ථාපන සහ වැඩිදියුණු කිරීම්	1,046,539	2,000,000	953,461
	ස්ථාවර වත්කම් සහ අස්පාශය වත්කම් අත්පත් කර ගැනීම	126,700	16,650,000	16,523,300
	කාර්යය මණ්ඩල පුහුණුව	3,332,875	4,000,000	667,125
		4,506,114	22,650,000	18,143,886
RMP සම්පත් අනුරූපකරණය				
RMP01	පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලසුම්	229,189	1,800,000	1,570,811
RMP02	සම්පත් තක්සේරුව	3,361,642	5,300,000	1,938,358
RMP 03	SRIMCHP : ඉඳුරාන	3,192,657	4,100,000	907,343
		6,783,488	11,200,000	4,416,512
RMP පර්යේෂණ සහ සංවර්ධන				
RND02	පුනර්ත් සුළං - සූර්යය බල දෙමුහුම් බලශක්ති උද්‍යානය	3,193,310	4,000,000	806,690
RND03	සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සූර්යය බල උද්‍යානය	9,893,189	10,500,000	606,811
RND04	මන්නාරම දෙවන අදියරය	18,638,266	19,000,000	361,734
RND05	මුසලි සුළං බලාගාර ව්‍යාපෘතිය	127,869	82,350,000	82,222,132
RND06	කරවිච්ඡි සුළං සූර්යය දෙමුහුම් බලශක්ති උද්‍යානය	523,528	36,250,000	35,726,472
		32,376,162	152,100,000	119,723,838
RMP පුනර්ජනනී බලශක්ති සේවා				
RES01	පුනර්ජනනීය බලශක්ති සේවා (සූර්යය බල සංග්‍රාමය)	339,381	32,091,932	31,752,552
RES01	පුනර්ජනනී බලශක්ති සේවා (CEB Augmentation)	24,420	19,000,000	18,975,580
RES02	අරමුදල් සහිත ප්‍රතිදායක ව්‍යාපෘති	3,366,801	5,600,000	2,233,199
RES03	හම්බන්තොට සූර්යය බලශක්ති උද්‍යානය	6,917,334	32,340,000	25,422,666
RES04	ඉඳුරාන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ ජල චිදුලි බලාගාර	-	-	-
		10,647,936	89,031,932	78,383,996
RDF - සම්පත් සංවර්ධන සහ පහසුකම්				
RDF01	ව්‍යාපෘති අනුමත කිරීමේ කමිටු රැස්වීම්	2,236,104	2,500,000	263,896
RDF03	බලශක්ති බලපත්‍ර දීම සඳහා කිරීම / ප්‍රගතිය අධීක්ෂණය	121,658	350,000	228,342
RDF05	මාර්ග ගත පද්ධති සංවර්ධනය	-	-	-
RDF06	SEADA පද්ධතිය සංවර්ධනය	47,433	200,000	152,567
RDF07	ඉඩම් කටයුතුවලට අවධානය යොමු කිරීම	621,154	1,200,000	578,846
		3,026,349	4,250,000	1,223,651
SNP - පද්ධති සහ සැලසුම්				
SNP01	ගොඩනැගිලි කේත	34,050	50,000	15,950
SNP03	ප්‍රවාහන බලශක්තිය	1,547,560	1,500,000	(47,560)
		1,581,610	1,550,000	(31,610)

අයවැය සහ සත්‍ය ප්‍රමාණයන් අතර සංසන්දනාත්මක ප්‍රකාශය - 2023

ප්‍රාග්ධන අයවැය සහ සත්‍ය

කේතය	ක්‍රියාකාරකම්	සත්‍ය 2023 රුපියල්	අයවැය 2023 රුපියල්	වෙනස රුපියල්
ISS - කාර්මික සහ සේවා අංශය				
ISS01	සිල්ලර සහ මූල්‍ය ආයතන සඳහා බලශක්ති පරිභෝජන මිනුම් සලකුණු ස්ථාපනය කිරීම	300,799	1,100,000	799,201
ISS02	බලශක්ති කළමනාකරු යෝජනා ක්‍රමය	2,599,232	2,300,000	(299,232)
		2,900,031	3,400,000	499,969
SME - ගෘහස්ත, කෘෂි සහ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය				
SME1	උපකරණ ලේඛල් කිරීම	1,600,448	2,450,000	849,552
SME2	ගෘහස්ත අංශය	497,580	500,000	2,420
		2,098,028	2,950,000	851,972
SNR - සම්බන්ධතා සහ පර්යේෂණ				
SNR 02	සම්බන්ධතා සහ පර්යේෂණ	3,172,580	6,400,000	3,227,420
SNR 03	නව තාක්ෂණ සහ බලශක්ති දාමයන්	616,097	2,300,000	1,683,903
SNR 04	පවතින තාක්ෂණය සහ පද්ධති වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යයන කිරීම	39,690	250,000	210,310
		3,828,367	8,950,000	5,121,633
POA - ප්‍රතිපත්ති සහ උපදේශන				
POA01	බලශක්ති තොරතුරු	5,630	10,000	4,370
POA02	බලශක්ති තුලන වාර්තාව සම්පාදනය කිරීම	759,235	2,000,000	1,240,765
		764,865	2,010,000	1,245,135
POA - ප්‍රචාරණ සහ ප්‍රවර්ධන				
ONP01	බලශක්ති අධ්‍යාපනික වැඩසටහන්	1,645,045	8,900,000	7,254,955
ONP02	සන්නිවේදන වැඩසටහන්	1,636,211	17,000,000	15,363,789
		3,281,256	25,900,000	22,618,744
IMT	සේවක ධාරිතා සංවර්ධනය	43,500	500,000	456,500
	තොරතුරු කළමනාකරණය	36,425	500,000	463,575
	අරමුදල් සම්පාදනය			-
මුළු එකතුව		71,874,130	324,991,932	253,117,802

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

2023.12.31 වන දිනට වන මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

1. ආයතනික තොරතුරු

1.1 සාමාන්‍ය තොරතුරු

ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරිය 2007 ඔක්තෝබර් 1 වන දින පිහිටුවන ලදී. එය කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 72 දරන ස්ථානයෙහි පිහිටා ඇත.

1985 අංක 02 දරන බලශක්ති සංරක්ෂණ අරමුදල (ECF) පනත, 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරි පනත මගින් අවලංගු කරන ලදී. 2007 සැප්තැම්බර් 30 වන දිනට බලශක්ති සංරක්ෂණ අරමුදලෙහි තිබූ සියලුම වත්කම් සහ වගකීම් 2007 ඔක්තෝබර් 1 වන දින සිට ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරියෙහි ගිණුම් වෙත ස්වයංක්‍රීයව මාරු කෙරිණ.

1.2 අධිකාරියේ ප්‍රධාන ක්‍රියාකාරකම්

බලශක්ති සංවර්ධන ක්ෂේත්‍ර ප්‍රකාශ කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව සහ සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් පැවැත්වීම, බලශක්ති බෙදාහැරීමේ විශ්වසනීයත්වය සහ පිරිවැය ඵලදායිතාවය සහ බලශක්ති සැපයුම හා ඉල් ම පිළිබඳ තොරතුරු කළමනාකරණය කිරීම ඇතුළු පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම වැනි කටයුතු ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරියෙහි ප්‍රධාන ක්‍රියාකාරකම්වලට ඇතුළත් වේ.

1.3 අධිකාරියේ අරමුදල්

ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරියේ පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරිය අරමුදල් තුනක් පවත්වාගෙන යෑමට සහ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. ඒවා පහත දැක්වෙන පරිදි වේ.

1.3.1 අධිකාරියේ අරමුදල

මූලික ප්‍රාග්ධනය, බලපත්‍ර ගාස්තු, ණය, බදු කුලී සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අනෙකුත් භාර ගැනීම් තැන්පත් කිරීම සඳහා මෙම අරමුදල පවත්වාගෙන යනු ලැබේ. පනතට අනුව එහි බලතල ක්‍රියාත්මක කිරීමේදී, කාර්යයන් සහ රාජකාරි ඉටු කිරීමේදී අධිකාරිය දරන වියදම් පියවා ගැනීම සඳහා වන සියලුම මුදල් මෙම අරමුදලෙන් ගෙවනු ලැබේ.

1.3.2 ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරි අරමුදල

ඒකාබද්ධ අරමුදලේ මූලික ප්‍රදාන, සෙස් බදුවලින් ලැබෙන මුදල්, රාජ්‍ය භාගය, වෘත්තීය සේවා සඳහා ගාස්තු, බදු හා කුලී මුදල්, ඉල්ලුම්පත් ගාස්තු සහ කාඩ්පත් වත්කම් කළමනාකරණය සඳහා වන ගාස්තු තැන්පත් කිරීමට මෙම අරමුදල පවත්වාගෙන යනු ලැබේ.

පුනර්ජනනීය බලශක්ති විදුලි බලාගාර සඳහා සහනාධාර, බලශක්ති කාර්යක්ෂම උපකරණ තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම සඳහා සහනාධාර, ඉන්ධන මාරු කිරීම සඳහා සහනාධාර, දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා වන වියදම්, බලශක්ති සංරක්ෂණ ක්‍රියාමාර්ග දිරි ගැන්වීම සඳහා දිරි දීම හා මෙම අරමුදලෙන් ගෙවනු ලැබේ.

1.3.3 සුනිතර බලශක්ති ඇපකාර අරමුදල

බලශක්ති කාර්යක්ෂමතාවට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ණය සඳහා ඉල් මී කරන ආයෝජකයින් වෙනුවෙන් ඇපකර ලබාදීම මෙම අරමුදලේ අරමුණයි. පනතට අනුව මෙම අරමුදලට ඒකාබද්ධ අරමුදලෙන් මූලික ප්‍රාග්ධනයක්, වාර්ෂික වාර්තයක් සහ ලබාදෙන ඇපකර සඳහා පොලී සහ අධිකාරියේ අරමුදලෙන් ලැබෙන අරමුදල් බැර කළ යුතු ය.

1.4 සේවක සංඛ්‍යාව

2023 දෙසැම්බර් 31 වන දිනට සේවක සංඛ්‍යාව 93

2.1 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාරාංශය

2.1.1 ගිණුම් සකස් කිරීමේ පදනම සහ අනුකූලතා ප්‍රකාශය

2023 දෙසැම්බර් 31 වනදිනට ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරියෙහි ශේෂ පත්‍රය, ආදායම් ප්‍රකාශය, ප්‍රාග්ධන වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් සටහන් යනාදිය ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇත.

ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරියෙහි මූල්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා රුපියල්වලින් ඉදිරිපත් කෙරේ. වේගිකාසික පිරිවැය සම්මුතිය යටතේ උපචිත පදනම මත මූල්‍ය ප්‍රකාශය සකස් කර ඇත. සුදුසු අවස්ථාවලදී ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුප්‍රාප්තික සටහන්වල හෙළිදරව් කර ඇත.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

2.1.2 සංසන්දනාත්මක සටහන්

සංඛ්‍යාත්මක සටහන් වන්නේ මූල්‍ය වර්ෂයේ ඉදිරිපත් කිරීමේ වෙනස්කම්වලට අනුකූල වන පරිදි සකස් කර ඇත. 2021 වර්ෂය සඳහා සංසන්දනාත්මක සටහන් නැවත ප්‍රකාශ කර ඇත.

2.2.1 රජයේ ආධාර සඳහා ගිණුම්කරණය සහ රජයේ ආධාර හෙළිදරව් කිරීම

රජයේ ප්‍රදාන, ප්‍රාග්ධන ප්‍රදාන සහ පුනරාවර්තන ප්‍රදාන යනුවෙන් වර්ග දෙකකට බෙදා ඇත. කාර්යය මණ්ඩලයේ වැටුප්, ගොඩනැගිලි කුලිය යනාදී පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පුනරාවර්තන ප්‍රදානය භාවිත කරනු ලැබේ. වැඩසටහන් (ක්‍රියාකාරකම්) වියදම් සහ ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා ප්‍රාග්ධන ප්‍රදානය භාවිත කරනු ලැබේ. ක්‍රියාකාරකම්/ වැඩසටහන් වියදම් පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වලින් සමන්විත වන බැවින්, ඒවා ප්‍රාග්ධන ප්‍රදානයෙන් දරනු ලැබේ.

ස්ථාවර වත්කම් මිලදී ගැනීමේදී භාවිත කරන රජයේ ප්‍රාග්ධන ප්‍රදානය ඊළඟ වර්ෂය සඳහා ආදායම ලෙස සැලකේ.

වැඩසටහන් / ක්‍රියාකාරකම් වියදම් සඳහා ප්‍රාග්ධන ප්‍රදානය යන ශීර්ෂය යටතේ ක්‍රියාකාරකම් / වැඩසටහන් වියදම් සම්බන්ධ ප්‍රදාන, ආදායම් ප්‍රකාශයේ බැරකමක් ලෙස ඉදිරිපත් කෙරේ.

2.2.2 විදේශ ආධාර සඳහා ගිණුම්කරණය

ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය විදේශ ආධාර ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරයි. ආසියා සංවර්ධන බැංකුවෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් වැඩි වශයෙන් ආධාර ලැබෙන්නේ ණය සහ ප්‍රදාන ලෙස ය. කෙසේ වුවත් සැපයුම් සහ ණය සඳහා ගෙවීම් ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය විසින් කරන ලද හිරිදේශ මත ශ්‍රී ලංකා මහා බැංකුව හා ආසියා සංවර්ධන බැංකුව සෘජුවම සිදු කරනු ලැබේ. ඒවා වෙන වෙනම ව්‍යාපෘති මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර ඇත.

2.2.3 දිගුකාලීන ආයෝජන සඳහා ගිණුම්කරණය

ආයෝජනයන් සිදු කරන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහ ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු වල පිරිවැය පදනම මත ය. ස්ථාවර තැන්පතු වල ආයෝජනවලින් වසර අවසානයේදී ලැබිය යුතු පොලී අදාළ අරමුදලට බැර කෙරේ.

භාණ්ඩාගාර බැඳුම්කරවල කරන ලද ආයෝජන කල් පිරෙන විධිමත් මූල්‍ය ලේඛනයක් ලෙස සැලකේ. කල් පිරෙන විධිමත් මූල්‍ය ලේඛන යනු, ස්ථාවර හෝ තීරණය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල්පිරීමක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. ඒවා කල් පිරෙන තෙක් තබා ගැනීමට සමාගමට අභිප්‍රාය සහ හැකියාව ඇත. කල් පිරෙන මූල්‍ය ආයෝජන පසුව ගණනය කරනු ලැබේ. ඒ, EIR භාතිකරණය භාවිතයෙන් ක්‍රමාන්තය පිරිවැය ලබා ගනිමිනි. ආදායම් ප්‍රකාශයේ පොලී ආදායම තුළ ක්‍රමාන්තය ඇතුළත්ව ඇත. විවැනි ආයෝජන භාතිකරණය කිරීම හිසා පැන නැගුණු අලාභය, ආදායම් ප්‍රකාශයේ සටහන් මගින් හඳුනා ගැනේ.

2.2.4 ආදායම් හඳුනාගැනීම

බලශක්ති බලපත්‍ර ගාස්තු, විදුලිය විකිණීම, පුනුණු පාඨමාලා ගාස්තු, ප්‍රදර්ශනවලින් ලැබෙන ආදායම, උපකරණ කුලියට දීම සහ වෙනත් ආදායම්, ආදායමට ඇතුළත් ය.

ව්‍යාපෘති සංවර්ධකයින් සහ ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය අතර වාර්ෂික සේවා ගනුදෙනු කිසිවක් නොමැති බැවින් ව්‍යාපෘති අයදුම්පත් ගාස්තු වලින් ලැබෙන ආදායම හුවමාරු නොවන ගනුදෙනු ලෙස පිළිගැනේ. අයදුම්පත් ගාස්තුවේ ආදායම විය සිදු වූ වසරවල හුවමාරුවක් සිදු නොවන ගනුදෙනු ආදායම් ලෙස සටහන් වේ.

සුනිතස ඇප අරමුදලේ පොලියෙන් කොටසක් ආදායමක් ලෙස සලකන අතර ඉන් කොටසක් නැවත ආයෝජනය කර ඇත. අරමුදලට ආදායම නඩත්තු කිරීමේ / ඉපැයීමේ පිරිවැය සපුරාලීම සඳහා කොටසක් භාවිත කර ඇත.

2.2.4.1 ආදායම් හඳුනාගැනීමේ ප්‍රතිපත්තියේ වෙනස්කම් - බලශක්ති බලපත්‍ර ගාස්තු

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල, බලශක්ති බලපත්‍ර ගාස්තු පිළිගැනීම සම්බන්ධයෙන් වන ගිණුම්කරණ ප්‍රතිපත්තියේ වෙනස්කම් අධිකාරිය අනුගමනය කර ඇත. පෙර වසරවලදී බලශක්ති බලපත්‍ර ගාස්තු හුවමාරු නොවන ගනුදෙනුවක් ලෙස පිළිගැනිණි. කෙසේ වෙතත්, වත්මන් වාර්තාකරණ කාල සීමාවේ සිට, අධිකාරිය සිය ගිණුම්කරණ ප්‍රතිපත්තිය සංශෝධනය කර ඇත. බලශක්ති බලපත්‍ර ගාස්තු පිළිගැනෙන්නේ බලපත්‍ර ගාස්තු කාලය සඳහා ය. අධිකාරිය බලපත්‍ර හිකුත් කර ඇති කාල සීමාව, සාමාන්‍යයෙන් වසර 20ක කාලසීමාවක් පිළිබිඹු කරයි.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

2.2.5 අසම්භාව්‍ය වත්කම්

2.2.5.1 විදුලිය උත්පාදනයෙන් ලැබිය යුතු

තවද, ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය විසින් හම්බන්තොට සූර්ය බලාගාරයෙන් නිපදවන විදුලිය මාසික පදනමින් ලංකා විදුලිබල මණ්ඩලයට අලෙවි කරනු ලැබේ. කෙසේ වෙතත්, 2023 අවසන් මාස කිහිපයේදී අලෙවි කරන ලද නිෂ්පාදනයට අදාළ ගෙවීම් 2023.12.31 වන දින සිදු කළයුතු වීණ.

2.2.5.2 සියඹලාණ්ඩුව සූර්ය උද්‍යානය සංවර්ධනය - අසම්භාව්‍ය පහසුකම් ගාස්තු

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සූර්ය බලශක්ති උද්‍යානයක් සංවර්ධනය කිරීම සඳහා අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. මෙම සහයෝගිතාවයට අනුව, ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලංසුවක් පවත්වන ලද අතර, සියඹලාණ්ඩුව සූර්ය උද්‍යාන ව්‍යාපෘතිය භාර ගැනීම සඳහා සංවර්ධනයෙකු තෝරා ගන්නා ලදී.

තෝරාගත් සංවර්ධකයා සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ගිවිසුමට ප්‍රකාරව, සියඹලාණ්ඩුව සූර්ය උද්‍යාන ව්‍යාපෘතිය තහවුරු කිරීම සහ අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 533 ක පහසුකම් ගාස්තුවක් අධිකාරියට ගෙවීමට සංවර්ධකයා බැඳී සිටියි. මෙම පහසුකම් ගාස්තුවට පාරිසරික බලපෑම් තක්සේරු (EIA) වාර්තාව හා සම්බන්ධ පිරිවැය, සමීක්ෂණ ගාස්තු, උද්‍යාන සංවර්ධන වියදම් සහ සියඹලාණ්ඩුව සූර්ය උද්‍යානයේ සංවර්ධනයට සම්බන්ධ අනෙකුත් සෘජු හා වක්‍ර වියදම් ඇතුළත් වේ.

බලශක්ති මිලදී ගැනීම සම්බන්ධයෙන් සංවර්ධකයා සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ගිවිසුම (PPA) 2023 දෙසැම්බර් අවසානයේ ක්‍රියාත්මක විය. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ ප්‍රගතිය තහවුරු කිරීම ඇතුළුව, එම අවස්ථාවේ ව්‍යාපෘතිය ආශ්‍රයෙන් පැවැති වෙනස් කළ නොහැකි අවිනිශ්චිතතාවයන් හේතුවෙන්, 2023 මූල්‍ය වර්ෂය තුළ පහසුකම් ගාස්තු සඳහා ඉන්වොයිසියක් ලබාගෙන නොමැත.

2023 දෙසැම්බර් 31 වන දින වාර්තා කිරීමේ දිනය වන විට, ව්‍යාපෘතියේ තත්ත්වය තහවුරු කිරීමට නියමිත ය. සියඹලාණ්ඩුව සූර්ය උද්‍යාන සංවර්ධනය තහවුරු කිරීමේ සහ අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 533 ක පහසුකම් ගාස්තු ඉන්වොයිසිය 2024 මූල්‍ය වර්ෂයේදී ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම අවිනිශ්චිත පහසුකම් ගාස්තුවේ වැදගත්කම අධිකාරිය පිළිගනී. එසේ ම එය ව්‍යාපෘතිය හා සම්බන්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලෙස අධිකාරියට පැමිණිය යුතු බවට සත්‍ය වශයෙන් ම සහතික වන අතර වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල එය ආදායමක් යැයි ද අධිකාරිය හඳුනාගෙන ඇත.

2.2.5.3 අසම්භාව්‍ය වත්කම් - පුනර්ත් සහ මන්තාරම් දෙවන අදියර සුළං බල ව්‍යාපෘති

පුනර්ත් සහ මන්තාරම් II අදියරෙහි සුළං බල ව්‍යාපෘති සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය සක්‍රීයව සම්බන්ධ වී සිටියි. පාරිසරික බලපෑම් අධ්‍යයනයට (EIS) සම්බන්ධ ගාස්තු, පාරිසරික හා සමාජ බලපෑම් ඇගයීමට (ESIA) සම්බන්ධ ගාස්තු, සමීක්ෂණ ගාස්තු, සහ මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අදාළ වන අනෙකුත් ගාස්තු අධිකාරිය විසින් අරනු ලැබේ.

මෙම සුළං බල ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, ඉන්දියාවේ අදාති ග්‍රීන් පවර් ලිමිටඩ් සමාගම මෙම ව්‍යාපාරවල සංවර්ධකයා ලෙස හඳුනාගෙන තිබේ. සාකච්ඡාවලට අනුව, අදාති ග්‍රීන් පවර් ලිමිටඩ් සමාගම, මෙම සුළං බල ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී දරන ලද වියදම් අධිකාරියට ප්‍රතිපූරණය කිරීමට චිකා වී ඇත.

ප්‍රතිපූරණය සඳහා අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාති ග්‍රීන් පවර් ලිමිටඩ් සමාගම රුපියල් මිලියන 90 ක කොටසක් 2023 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ගෙවා ඇත. කෙසේ වුවත්, අධිකාරිය විසින් සංවර්ධකයාට ලබා දියයුතු බලශක්ති බලපත්‍රය නොමැතිකම හේතුවෙන්, මෙම මුදල 2023 මුදල් වර්ෂයට අදාළ ආදායමක් ලෙස අධිකාරිය හඳුනාගෙන නොමැත.

2023 මූල්‍ය වර්ෂය අවසන් වන විට පැවැති රුපියල් මිලියන 112 ක අවිනිශ්චිත ප්‍රතිපූරණය, අනෙක්තර වශයෙන් චිකා විය හැකි සන්ධිස්ථාන සාක්ෂාත් කර ගත් පසු ද, බලශක්ති බලපත්‍රය ලබා දීමෙන් පසු ද සංවර්ධකයාට ඉන්වොයිස් කිරීමට අපේක්ෂා කෙරේ. එතෙක්, අදාති ග්‍රීන් පවර් ලිමිටඩ් සමාගම වෙතින් ලැබුණු රුපියල් මිලියන 90, අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් ලෙස සටහන් කර ඇති අතර, අවශ්‍ය කොන්දේසි සපුරාලන තෙක් එය උපයා නොගත් ආදායම ලෙස නිරූපණය කෙරේ.

චිකා විය හැකි සන්ධිස්ථානයකට 2024දී ළඟා වූ පසු ද, බලශක්ති බලපත්‍රය හිකුත් කිරීමෙන් පසු ද, අධිකාරිය අවිනිශ්චිත ප්‍රතිපූරණය, ආදායම ලෙස හඳුනා ගැනීමට අපේක්ෂා කෙරේ. අපේක්ෂිත මුළු ප්‍රතිපූරණය දළ වශයෙන් ඇමෙරිකා ඩොලර් 425,000 ක් වන අතර ගෙවීම් සිදු කරන අවස්ථාවේ විනිමය අනුපාත මත එම ගනුදෙනුව සඳහා අදාළ වේ.

අධිකාරිය මගින් සුළං බල ව්‍යාපෘතිවල ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කෙරෙනු ඇති අතර අවශ්‍ය කොන්දේසි සපුරා ඇති විට ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව ආදායම් හඳුනා ගැනීම තක්සේරු කෙරේ.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

2.3 දේපළ, පිරිසහ සහ උපකරණ

2.3.1 පිරිවැය සහ තක්සේරු කිරීම

ස්ථාවර වත්කම් පිරිවැය අඩු සමුච්චිත ක්ෂයවීම් වලින් දක්වා ඇත. ස්ථාවර වත්කම් සඳහා ක්ෂයවීම් සරල රේඛා ක්‍රමය භාවිතයෙන් ගණනය කෙරේ. 2023 මූල්‍ය වර්ෂයේදී, ඉඩම් සහ ගොඩනැගිලි හැර, සියලුම ස්ථාවර වත්කම් නැවත තක්සේරු කරන ලදී. මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කර ඇති වත්කම් අගයන්, එම වසරේ වත්කම් ලෙජරයේ පෙන්වා ඇති පරිදි 2023 දී සිදු කරන ලද නැවත තක්සේරුව පිළිබිඹු කරයි. වර්ෂය තුළ මිලදී ගත් වත්කම්, මිලදී ගත් වර්ෂයේ සම්පූර්ණයෙන්ම ක්ෂය වී ඇත. බැහැර කළ වර්ෂය තුළ ක්ෂය වීමක් සිදු නොවේ.

ස්ථාවර වත්කම් නැවත තක්සේරු කිරීම

ශ්‍රී ලංකා සුනිතාස බලශක්ති අධිකාරිය 2007 වසරේදී ස්ථාපිත කළ අවස්ථාවේ සිට සවිස්තරාත්මක ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා ගෙන ගියේ නැත. පූර්වයෙන් පැවැති ආයතනය වන බලශක්ති සංරක්ෂණ අරමුදල, 1984 දී පිහිටුවන ලද අතර, ස්ථාවර වත්කම් ලෙජරයට එම කාල සීමාවේ සිට ඉදිරියට රැගෙන එන ලද ශේෂයන් ඇතුළත් වේ. හිසි ස්ථාවර වත්කම් ලේඛනයක් නොමැති වීම හේතුවෙන් ස්ථාවර වත්කම් සඳහා අගයන් හඳුනා ගැනීම සහ සංසන්දනය කිරීම අභියෝගාත්මක වී ඇත.

මූල්‍ය වාර්තාකරණයේ නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමේ ප්‍රයත්නයක් ලෙස, අධිකාරිය 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සිය ම ස්ථාවර වත්කම් (ඉඩම් සහ ගොඩනැගිලි හැර) නැවත තක්සේරු කිරීමක් සිදු කරන ලදී.

නැවත තක්සේරු කිරීමේ ප්‍රධාන විස්තර:

නැවත තක්සේරු කිරීමේ විෂය පථය

2022 දෙසැම්බර් 31 වන දිනට ඉඩම් සහ ගොඩනැගිලි හැර, සියලු ස්ථාවර වත්කම් නැවත තක්සේරු කිරීමට ඇතුළත් විය.

තක්සේරු කිරීමේ ක්‍රමවේදය:

අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පත් කරන ලද කමිටුවක් මගින් ගෘහ භාණ්ඩ සහ උපාංගවල සාධාරණ වටිනාකම් තීරණය කර කළේ ය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් පත් කරන ලද කමිටුවක් අනෙකුත් ස්ථාවර වත්කම් කාණ්ඩ තීරණය කරන කළේ ය. කර්මාන්තයේ සාර්ථකතාවයන් මෙම ක්‍රියාවලියට අනුගත වූ අතර මුදල් අමාත්‍යාංශයේ පාලක ජනරාල් දෙපාර්තමේන්තුව හිකුත් කරන ලද වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 04/2018 අනුව සිදු කරන ලදී.

නැවත තක්සේරු කිරීමේ අතිරික්තය හඳුනා ගැනීම:

නැවත තක්සේරු කරන ලද වත්කම්වල වටිනාකම වැඩි වීම, නැවත තක්සේරු කිරීමේ ප්‍රාග්ධන අතිරික්ත ගිණුමකට බැර කර ඇත.

මූල්‍ය මත බලපෑම:

නැවත තක්සේරු කිරීම ස්ථාවර වත්කම් ප්‍රමාණ මත සැලකිය යුතු බලපෑමක් ඇති කළේ ය. 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන මෙම වත්කම්වල යාවත්කාලීන කළ අගයන් පිළිබිඹු කරන අතර, අධිකාරියේ මූල්‍ය තත්ත්වය වඩාත් නිවැරදිව චිත්‍රණය කිරීමට එය දායක වේ.

සංසන්දනාත්මක අභියෝග:

බලශක්ති සංරක්ෂණ අරමුදලේ පැරණි ශේෂයන් ඇතුළත් කිරීම හේතුවෙන් නැවත තක්සේරු කිරීමක් අවශ්‍ය වීණ. හිසි ස්ථාවර වත්කම් ලේඛනයක් නොමැති වීම, වටිනාකම් හඳුනා ගැනීමට සහ සංසන්දනය කිරීමට බාධාවක් වූ අතර මෙම නැවත තක්සේරු කිරීම පැරණි විෂමතාවය ආමන්ත්‍රණය කරයි.

නිවැරදි ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම අධිකාරිය පිළිගන්නා අතර එම වාර්තා ස්ථාපිත කිරීමට සහ එය පවත්වාගෙන යෑමට ඉදිරි පියවරයන් ක්‍රියාත්මක කරමින් සිටියි.

ස්ථාවර වත්කම් කාණ්ඩවල වෙනස්කම්

සිය මෙහෙයුම්වල විකාශනය වන ස්වභාවය සමඟ වඩා නොදිගු පෙළගැස්වීම් සඳහාත්, මූල්‍ය වාර්තාකරණයේ පැහැදිලි බව සහ අදාළත්වය වැඩි දියුණු කිරීම සඳහාත් අධිකාරිය 2023 දෙසැම්බර් 31 වන දිනට එහි ස්ථාවර වත්කම් නව කාණ්ඩවලට නැවත වර්ගීකරණයක් කළේ ය. අධිකාරියේ වත්කම් පදනම පිළිබඳ වඩාත් නිවැරදි නියෝජනයක් සැපයීමටත්, වැඩිදියුණු කළ මගකට ගැනීමට සහ වත්කම් කළමනාකරණයට පහසුකම් සැලසීම සඳහාත් නැවත වර්ගීකරණයක් ක්‍රියාත්මක කරන ලදී. නව ස්ථාවර වත්කම් වර්ග පහත පරිදි වේ:

ගොඩනැගිලි හැර වැඩිදියුණු කිරීම්ගොඩනැගිලි ව්‍යුහයන් හැර, දැනට පවතින ඉඩම්වල වැටවල්, රැඳවුම් ඛනික යනාදියේ වැඩි දියුණු කිරීම් සහ සංවර්ධනය කිරීම මෙම වර්ගයට අයත් වේ.

පිරිසහ සහ විද්‍යාගාර:

හම්බන්තොට සූර්ය බලාගාරය, ඉදුරාන කුඩා ජලවිදුලි බලාගාරය සහ ශිතකරණ පරීක්ෂා කිරීමේ විද්‍යාගාරය, විදුලි පංකා පරීක්ෂා කිරීමේ විද්‍යාගාරය සහ කාලගුණ මධ්‍යස්ථාන පහසුකම් හා සම්බන්ධ වත්කම් මෙම කාණ්ඩය යටතේ වර්ග කර ඇත. සූර්ය පැනල, වානේ ව්‍යුහයන්,

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

ගොඩනැගිලි, ස්විච් ගියර්, ඉන්වර්ටර, ට්‍රාන්ස්ෆෝමර, පවර් ඉලෙක්ට්‍රොනික්, සහිතාත්මක සහ ජලනල, කේබල් වැනි සූර්ය හා කුඩා ජල විකාශනවලට අදාළ වත්කම් ඇතුළු වන නමුත් ඒවාට සීමා නොවේ.

යන්ත්‍රෝපකරණ සහ උපකරණ: බලශක්ති උපකරණ, සූර්ය උපකරණ, ප්‍රදර්ශන උපකරණ, මෙවලම් සහ යන්ත්‍ර සූත්‍ර වැනි අධිකාරියේ මෙහෙයුම් සඳහා භාවිතා කරන විවිධ යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ මෙම බාණ්ඩයට ඇතුළත් වේ.

මෝටර් රථ වාහන: අධිකාරිය සතු සහ හිල අවශ්‍යතා සඳහා භාවිතා කරන සියලුම වාහන මෙම බාණ්ඩයට ඇතුළත් වේ.

ගෘහ භාණ්ඩ සහ උපාංග: කාර්යාලීය ගෘහභාණ්ඩ, උපාංග සහ ප්‍රදර්ශන උපකරණ සම්බන්ධ වත්කම් මෙම බාණ්ඩය යටතේ ඒකාබද්ධ කෙරේ.

කාර්යාල උපකරණ: ඡායා පිටපත් යන්ත්‍ර, පරිගණක, සහ අනෙකුත් අත්‍යවශ්‍ය කාර්යාල යන්ත්‍රෝපකරණ සහ විවිධ කාර්යාලීය උපකරණ අයිතම මෙමගින් ආවරණය කෙරේ.

යටිතල පහසුකම් වත්කම්: සූර්ය හා කුඩා ජල විකාශනවලට අදාළ මාර්ග සංවර්ධනය මෙම බාණ්ඩයට ඇතුළත් වේ.

නාම පුවරු / සංඥා පුවරුව: නාම පුවරු සහ සංඥා පුවරු ආශ්‍රිත වත්කම් ඇතුළත් මෙම බාණ්ඩයට අයත් වේ.

පාර්ශ්වකරුවන්ට වඩා හොඳ තීරණ ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට පහසුකම් සලසමින් අධිකාරියේ ස්ථාවර වත්කම් වඩාත් විනිවිදභාවයෙන් හා අර්ථවත් ලෙස ඉදිරිපත් කිරීම මෙම ප්‍රතිවර්ගීකරණයේ අරමුණයි. ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව ගැලපීම් සිදු කර ඇති අතර, 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනයේ මෙම වෙනස්කම් පිළිබිඹු කෙරේ.

සුළං කුළුණු සහ උපකරණ

2022 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල, සුළං කුළුණු සහ උපකරණ පැරණි පිරිවැය පදනම මත මුළු වටිනාකම රුපියල් 65,961,089/= ක් ලෙස සටහන් කර ඇත. මෙම වත්කම්වල සමුච්චිත ක්ෂය වීම රුපියල් 64,655,284/= ක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2022 දෙසැම්බර් 31 වන විට ශුද්ධ පොත් වටිනාකම රුපියල් 1,305,805/= ක් විය. මෙම වත්කම් කලමනාකරණ, බලංගොඩ, සූර්යකන්ද, සීතාවිලිය, සිලාවතුර, හඩුකුඩා, පුනරින්, පොන්නාලෙයි, කෝකිලායි සහ බහවත්තලාව ඇතුළු විවිධ ස්ථානවල 2009 සහ 2014 අතර කාලයේදී ස්ථාපිත කෙරිණ.

මෑත කාලීන නැවත තක්සේරු කිරීමේ අභ්‍යාසයකදී, හඩුකුඩා සුළං මිනුම් කු" න පමණක් ක්‍රියාත්මකව පවතින බව තීරණය කරන ලද අතර අනෙක් ඒවා 2022 දෙසැම්බර් 31 වන විට බැහැර කර ඇත. සැලකිය යුතු තරම් මළ කා ඇති බව හඳුනාගෙන තිබෙන බැවින් ආරක්ෂක හේතූන් මත හඩුකුඩා සුළං මිනුම් කු" න වහාම ගලවා ඉවත් කිරීමට අවශ්‍ය විය. හඩුකුඩා කු" න නැවත තක්සේරු කිරීමෙන් රුපියල් 500,000/= ක සංශෝධිත වටිනාකමක් ලැබුණු අතර එය ඉවත දැමිය හැකි වත්කමක් ලෙස වර්ගීකරණය කරන ලදී.

නැවත ඇගයීමේ ප්‍රතිඵලයක් ලෙස, හඩුකුඩා සුළං මිනින කුලුන සඳහා රුපියල් 805,805/= ක නැවත තක්සේරු පාඩුවක් හඳුනා ගන්නා ලදී. මෙම අලාභය අභ්‍යාසයේදී වාර්තා වූ මුළු නැවත තක්සේරු ප්‍රතිලාභය තුළ අවශේෂණය කරන ලද අතර, අවසානයේදී ශුද්ධ නැවත තක්සේරු කිරීමේ ලාභය රුපියල් 212,738,943/= ක් විය.

හඩුකුඩා සුළං මිනුම් කු" න, යන්ත්‍රෝපකරණ සහ උපකරණ යටතේ ස්ථිර වත්කම් බාණ්ඩයට ඇතුළත් කර ඇත.

2.3.2 ක්ෂයවීම්

ස්ථාවර වත්කම්වල ක්ෂයවීම් අනුපාත වත්කම්වල ඇස්තමේන්තුගත ආයු කාලය මත පදනම් වන අතර ඒවා සංශෝධනයට යටත් විය හැකිය. වත්මන් අනුපාත පහත දැක් වේ.

අයිතමය	ක්ෂයවීම් අනුපාතය
ගෘහ භාණ්ඩ සහ උපාංග	20%
මෝටර් වාහන	20%
කාර්යාල උපකරණ	20%
පිරිසත සහ විද්‍යාගාර	20%
යන්ත්‍රෝපකරණ සහ උපකරණ	20%
නාම පුවරු සහ සංඥා පුවරු	20%
ගොඩනැගිලි සහ ව්‍යුහයන්	5%
ගොඩනැගිලි හැර අනෙකුත් වැඩිදියුණු කිරීම්	20%
යටිතල පහසුකම් වත්කම්	5%
මෘදුකාංග	වසර 5

2.3.5 ඉඳුරාන ඉඩම

සරත්චන්ද්‍ර රාජකරුණා අනුස්මරණ ජාත්‍යන්තර ජල විදුලි ප්‍රවර්ධන මධ්‍යස්ථානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මැතිතුමා විසින් පරිත්‍යාග කරන ලද ඉඳුරාන ඉඩම (රූඩ් 2ක් සහ පර්චස් 32.32ක්) රුපියල් 3,385,000/කට තක්සේරු කර ඇත.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

2.4 වගකීම් සහ ප්‍රතිපාදන

2.4.1 පාරිතෝෂිකය

මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ වැටුප මත පදනම්ව සෑම රැකියාවක් සඳහා ම මාස භාගයක වැටුපට සමාන මුදලක් හිමිකම් ඇති සිය ම සේවකයන් සඳහා පාරිතෝෂිකය සඳහා මුදල වෙන්කරනු ලැබේ.

2.4.2 EPF සහ ETF

අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව සේවක සේවිකාවන්ට ජූනි සහ ඔක්තෝබර් සඳහා දායක වීමට හිමිකම් ඇත. ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරිය විසින් ජූනි සහ ඔක්තෝබර් වෙත පිළිවෙලින් 12% සහ 3% ලෙස දායක වේ.

2.4.3 නෛතික

ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරිය දැනට හවු 18කට මුහුණ දී සිටියි. එම හවු මගින් ශ්‍රී ලංකා සුනිතර බල ශක්ති අධිකාරියට වරෙන්ඩ් කිසිදු මූල්‍ය හානියක් ඉල්ලා නොමැත. ඊට ආඥාව/ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත. ශ්‍රී ලංකා සුනිතර බලශක්ති අධිකාරියට වරෙන්ඩ්, හානියක් ලෙස කිසිදු මූල්‍ය වටිනාකමක් ඉල්ලා නොමැත.

2.4.4 ඉඩම් අත්පත් කර ගැනීමේ වගකීම සහ ප්‍රතිපූරණ වියදම් - පුනර්ත් සහ මන්තාරම් දෙවන අදියර සුළං බල ව්‍යාපෘති

2023 මූල්‍ය වර්ෂයේදී අධිකාරියට, අදාළ ශ්‍රීත් පවර් ලිමිටඩ් වෙතින් රුපියල් මිලියන 226 ක මුදලක් ලැබිණි. මෙම මුදල, පුනර්ත් සහ මන්තාරම් දෙවන අදියර සුළං බල ව්‍යාපෘති සංවර්ධනයට අදාළව අධිකාරිය විසින් ඉඩම් අත්පත් කර ගැනීම සහ දරන ලද වියදම් ප්‍රතිපූරණය කිරීම සඳහා අදහස් කරන ලද කොටසක් ගෙවීමක් නියෝජනය කරයි.

සීමාසහිත අදාළ ශ්‍රීත් පවර් ලිමිටඩ් සමාගමෙන් ලැබුණු අරමුදල් අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් ලෙස සටහන් කර ඇත. මෙම තීරණයට මුල් වී ඇත්තේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාවයන් ය. එම මුදල වගකීමක් ලෙස පිළිගැනීමෙන්, ශක්තිමත් මූල්‍ය වාර්තාකරණ භාවිතයන් සඳහා අධිකාරියේ කැපවීම අවධාරණය කෙරේ.

2023 දෙසැම්බර් 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී, අවිනිශ්චිතතාවය මූලික වශයෙන් පැන නැගෙන්නේ, සංවර්ධක, අදාළ ශ්‍රීත් පවර් ලිමිටඩ් සමාගම වෙත ඒ වනවිටත් ව්‍යාපෘති සඳහා භීතනානුකූල අයිතිය නොමැති බැවිනි. සංවර්ධක ආයතනය පුනර්ත් සහ මන්තාරම් දෙවන අදියර සුළං බල ව්‍යාපෘති සඳහා භීතනානුකූල අයිතිය ලබා ගන්නා තෙක්, වගකීම අධිකාරියේ පොත්වල රඳවා ගනු ලැබේ.

ඉඩම් අත්පත් කර ගැනීම සහ වියදම් ප්‍රතිපූරණය කිරීම සඳහා ලැබුණු මුදල වගකීම යටතට ඇතුළත් වේ. ව්‍යාපෘති සඳහා නෛතික අයිතිවාසිකම් හිසි ලෙස සංවර්ධකයා වෙත පැවරෙන විට ගිණුම්කරණ මූලධර්ම සහ අදාළ ප්‍රමිතීන්ට අනුකූලව, ආදායම ලෙස පිළිගැනීම සඳහා විය නැවත තක්සේරු කරනු ලැබේ.

සුළං බල ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කිරීමේදී අධිකාරිය සුපරීක්ෂාකාරීව සිටින අතර හඳුනාගැනීමේ කොන්දේසි සපුරාලන විට මූල්‍ය ප්‍රකාශනවලට අවශ්‍ය ගැලපීම් සිදු කරනු ඇත.

2.4.5 මණ්ඩලයේ අනුමැතිය

2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන 2024 අප්‍රේල් 3 වැනි දින අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
සටහන 03 - මෙහෙයුම් ආදායම			
භාණ්ඩාගාර ආදායම (ප්‍රාග්ධනය)	7	33,900,000	9,333,795
ක්‍රමයාමික විලම්බිත ප්‍රදානය	8	-	34,825,284
භාණ්ඩාගාර ආදායම (ප්‍රකරාවර්තන)		106,915,364	108,467,000
බලශක්ති උත්පාදනය - හම්බන්තොට		20,473,717	24,498,267
බලශක්ති උත්පාදනය - ඉඳුරාන		-	200,627
බලශක්ති කළමනාකරු පුනුණු වැඩසටහන - ආදායම		75,000	10,000
සුර්යය සිතියම් ආදායම		-	-
සුළං දත්ත ආදායම		14,500	12,500
බලශක්ති බලපත්‍ර ආදායම	24	1,315,782	-
සුර්යය බලශක්ති ලියාපදිංචි ගාස්තුව		49,061,669	32,696,592
සුර්යය බලශක්ති උපකරණ ලියාපදිංචි ගාස්තුව		16,540,530	7,168,600
එකතුව		51,750	45,000
		228,348,312	217,257,665
සටහන 04 - මෙහෙයුම් නොවන ආදායම			
ටෙන්ඩර් ගාස්තු		8,000	1,000
සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි ගාස්තුව		26,000	145,000
ආපදා ණය පොලී		659,296	609,947
වෙනත් ආදායම්	4.1	195,559	5,180,977
විශේෂ අත්තිකාරම් පොලී		5,285	2,481
ආදායම - අරමුදල් සහිත ව්‍යාපෘතිය		6,152,565	52,435,474
බලශක්ති අරමුදලෙන් ලැබෙන ආදායම	9	195,722,157	270,820,185
වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය		90,000	-
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය	25	44,004,585	-
පොලී ආදායම		32,253,822	6,929,177
ස්ථාවර වත්කම් බැහැර කිරීම ලාභය/(අලාභය)		(1,285,890)	4,375
ප්‍රදානය /පරිත්‍යාගය ඉඩම්		-	3,385,000
ඉඩම් කල්බදු ආදායම		390,000	390,000
එකතුව		278,221,379	339,903,616
සටහන් 04.1 - වෙනත් ආදායම්			
නිවාඩු සඳහා මුදල් ගෙවීම		174,559	166,560
වාහන උපයෝගීතා		21,000	21,000
ඉවතලුම් (සුළං කුළුණු ලෝහ) සහ වෙනත් දෑ අලෙවිය		-	414,550
බැඳුම්කර නිරවුල් කිරීම (යු.සී.ඊ. කුමාර)		-	354,700
ඉදිරිපත් නොකළ වෙක්පත් (2015ට පෙර)		-	1,260,442
ගෙවිය යුතු වෙනත් (2015ට පෙර)		-	2,963,725
		195,559	5,180,977

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
සටහන 05 - ව්‍යාපෘති වියදම්			
සටහන 05 - 1 පුනර්ජනනී බලශක්ති			
ජෛව ස්කන්ධ බලශක්ති තාක්ෂණ		117,399	180,000
අරමුදල් සහිත ප්‍රතිදායක ව්‍යාපෘති		1,929,451	2,103,672
හම්බන්තොට පුනර්ජනනී බලශක්ති බලාගාරය ක්‍රියාත්මක කිරීම		3,477,953	2,288,710
THREE Lanka ව්‍යාපෘතිය		4,922,250	-
කරවිච්චි		523,528	-
ඉඳුරාන බලශක්ති බලාගාරය ක්‍රියාකාරීත්වය		712,710	344,936
පුනර්ජනනී බලශක්ති සේවාවන්		10,012,226	98,224,435
සම්පත් වෙන්කිරීම සහ සංවර්ධන		-	-
එකතුව		21,695,518	103,141,753
සටහන 05 - 2 දැනුම කළමනාකරණය			
බලශක්ති අධ්‍යාපන වැඩසටහන්		1,624,959	1,970,223
ප්‍රවර්ධන වැඩසටහන්		680,700	3,298,378
එකතුව		2,305,658	5,268,601
සටහන 05 - 4 සම්පත් සිතියම්කරණය			
බලශක්ති අධ්‍යාපන වැඩසටහන්		223,864	420,542
ප්‍රවර්ධන වැඩසටහන්		26,295,455	20,178,036
එකතුව		26,519,319	20,598,578
සටහන 05 - 5 ජාතික ව්‍යාපෘති සංවර්ධනය			
වේරවිල්ල ව්‍යාපෘතිය		103,959	855,744
පුනර්ජනනී උද්‍යානය		4,451,384	28,140,439
මෙගා වොට් 100ක සියඹලාණ්ඩුව සූර්යය බලශක්ති උද්‍යානය		3,704,443	20,643,717
මන්නාරම දෙවන අදියරය		17,109,555	11,499,999
එකතුව		25,369,340	61,139,899
සටහන 05 - 6 සම්පත් සංවර්ධනය සහ පහසුකම් සැලසීම			
සම්පත් සංවර්ධනය සහ පහසුකම් සැපයීම		1,752,747	518,685
එකතුව		1,752,747	518,685
සටහන 05 - 7 පද්ධති සහ සැලසුම්			
පද්ධති සහ සැලසුම්		1,603,600	4,329,181
එකතුව		1,603,600	4,329,181
සටහන 05 - 8 කාර්මික සහ සේවා අංශය			
සිල්ලර සහ මූල්‍ය ආයතන සඳහා බලශක්ති පරිභෝජන මිනුම් සලකුණු ස්ථාපනය කිරීම		11,640,989	2,225,510
එකතුව		11,640,989	2,225,510

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
සටහන 05 - 9 ගෘහස්ත සහ කෘෂි අංශය			
ශීතකරණ සඳහා බලශක්ති ලේඛනකරණ වැඩසටහන		3,581,735	1,544,874
ගෘහස්ත අංශය		2,580	322,000
එකතුව		3,584,315	1,866,874
සටහන 05 - 10 සම්බන්ධ සහ පර්යේෂණ			
සම්බන්ධ සහ පර්යේෂණ		2,285,869	176,079
එකතුව		2,285,869	176,079
සටහන 05 - 11 ප්‍රතිපත්ති සහ උපදේශනය			
ප්‍රතිපත්ති සහ උපදේශනය		666,330	807,465
එකතුව		666,330	807,465
සටහන 05 - 12 තොරතුරු කළමනාකරණ තාක්ෂණය			
තොරතුරු කළමනාකරණය		909,000	525,787
එකතුව		909,000	525,787
සටහන 06 - පුනරාවර්තන වියදම්			
සටහන 06 - 1 වැටුප් හා දීමනා			
කාර්යය මණ්ඩලය සඳහා වැටුප්		61,256,349	64,108,044
ජීවන වියදම් දීමනාව		8,853,000	9,586,200
වැටුප් දීමනා		41,103	-
අතුරු දීමනාව		5,000	-
අතුරු දීමනාව (රු. 5000/ දීමනාව)		5,622,185	5,592,250
E.P.F. 12%		8,974,759	9,493,806
E.T.F. 3 %		2,243,690	2,404,282
අතිකාල හා නිවාඩු දින ගෙවීම්		7,057,592	6,563,189
පෞද්ගලික වාහන පරිහරණය වෙනුවෙන් ගෙවීම්		5,338,333	5,400,000
ඉන්ධන දීමනාව		7,732,377	7,593,588
වෘත්තීය දීමනාව		5,355,000	6,001,000
NAITA වැටුප		752,500	712,000
පාරිභෝජන වියදම		3,462,715	3,569,503
එකතුව		116,694,604	121,023,862
සටහන 06 - 2 ගමන් වියදම් සහ සංයුක්ත දීමනා			
ප්‍රවාහන - දේශීය		688,199	673,046
ප්‍රවාහන - විදේශ		-	47,198
එකතුව		688,199	720,244

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
සටහන 06 - 3 සැපයුම්			
මුද්‍රණය, ලිපිද්‍රව්‍ය සහ කාර්යාලීය අවශ්‍යතා		3,338,630	1,628,112
ඉන්ධන සහ ලිහිසි තෙල්		9,204,577	6,480,135
නිල ඇඳුම්		291,086	175,477
වෙනත් - පුවත් පත් සහ විවිධ සේවා		180,310	137,620
එකතුව		13,014,603	8,421,344
සටහන 06 - 4 නඩත්තු වියදම්			
වාහන, රක්ෂණ සහ බලපත්‍ර ගාස්තු		13,034,763	14,073,649
මෝටර් රථ		428,199	-
පිරිසිදු යන්ත්‍ර සූත්‍ර		1,458,704	1,502,954
කාර්යාල උපකරණ		109,750	-
ගොඩනැගිලි සහ ව්‍යුහ		493,977	4,950,184
වෙබ් අඩවි සහ මෘදුකාංග නඩත්තුව		2,478,581	598,232
එකතුව		18,003,972	21,125,019
සටහන 06 - 5 කොන්ත්‍රාත් සේවා			
කාර්යාල කුලී සහ කුලී ගාස්තු		17,289,687	14,629,735
සියලුම ඉඩම් කල් බදු කුලිය		-	-
SEA වෙබ් අඩවිය පවත්වාගෙන යෑම		-	685,100
විදුලිය සහ ජලය		9,167,388	4,970,457
ආරක්ෂක වියදම්		4,359,900	3,972,100
පවිත්‍රතා කටයුතු සඳහා		1,366,583	1,906,725
තැපැල් සහ විදුලි සංදේශ ගාස්තු		3,172,513	3,136,507
ප්‍රවාහන		202,142	223,295
විගණන ගාස්තු		871,200	1,401,600
එකතුව		36,429,413	30,925,519
සටහන 06 - 6 ක්ෂයකරණය, අපවය කිරීම සහ ක්‍රමක්ෂය			
පරිගණක		-	-
අස්පෘශ්‍ය වත්කම් ක්‍රමක්ෂය කිරීම		910,693	910,693
කල් බදු දුන් ඉඩම් ක්‍රමක්ෂය කිරීම		1,528,548	-
පිරිසිදු සහ පරීක්ෂණාගාර		57,074,712	40,893,793
ගොඩනැගිලි සහ ව්‍යුහ		4,314,207	1,528,548
යන්ත්‍ර සහ උපකරණ		23,102,366	3,890,005
මෝටර් රථ		18,097,000	1,560,000
ගෘහ භාණ්ඩ සහ උපාංග		2,472,594	1,257,846
කාර්යාල උපකරණ		5,076,290	3,479,489
ගොඩනැගිලි තැර වෙනත් වැඩිදියුණු කිරීම්		2,179,146	-
යටිතල පහසුකම්		72,482	-
නාම / සංඥා පුවරු		155,680	616,558
එකතුව		114,983,718	144,164,358

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
තැවත තක්සේරු කිරීමට පෙර තැවත සඳහන් කළ අගයන්			
ගෘහ භාණ්ඩ සහ කාර්යාල උපකරණ		-	2,515,691
මෝටර් රථ		-	1,560,000
ජායා පිටපත් යන්ත්‍ර		-	81,362
පරිගණක		-	2,140,281
විදුලි භාණ්ඩ		-	-
බලශක්ති උපකරණ		-	1,840,324
සුළං කුළුණු සහ උපකරණ		-	916,889
ශිතකරණ පරීක්ෂණ විද්‍යාගාරය		-	577,609
හම්බන්තොට සහ ඉඳුරාන බලශක්ති උද්‍යාන		-	37,198,790
UNDP ව්‍යාපෘති සඳහා ස්ථාවර වත්කම්		-	-
විදුලි පංකා පරීක්ෂණ විද්‍යාගාරය		-	1,036,539
කල් බදු දුන් ඉඩම් ක්‍රමක්ෂය කිරීම		-	1,528,548
නාම පුවරු		-	616,558
කාලගුණ මධ්‍යස්ථානය		-	2,080,855
සුර්යය බල උපකරණ		-	1,132,792
අස්පෘශ්‍ය වත්කම් ක්‍රමක්ෂය කිරීම		-	910,693
එකතුව			54,136,931
සටහන 06 - 6.1 - හම්බන්තොට සහ ඉඳුරාන බලාගාර ක්ෂයවීම			
A - සුර්යය පැනල			6,610,793
B - වානේ ව්‍යුහ			4,804,167
C - ගොඩනැගිලි			7,894,958
D - විදුලිය බෙදා හැරීමේ පාලක			833,983
E - ඉන්වර්ටර			5,087,885
F - ග්‍රාන්ස්ෆෝමර්			391,667
I - සහිතාරක්ෂක සහ ජල හල			6,906,818
K - ගෘහ භාණ්ඩ උපාංග සහ කාර්යාල			544,893
L - මෙවලම්			549,815
J - කේබල්			2,500,000
M - යන්ත්‍රෝපකරණ සහ උපකරණ			1,061,071
H - වෙනත්			12,740
		-	37,198,790
සටහන 06 - 7 වෙනත් පුනරාවර්තන වියදම්			
කාර්යාල සහ විවිධ වියදම්		1,743,602	6,275,313
ප්‍රවීණත්ත දැනුවත්		588,905	787,678
රක්ෂණ		3,250,339	3,799,792
පරිවර්තන ගාස්තු		202,542	51,810
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සඳහා දීමනා		886,212	1,235,760
සංග්‍රහ ගාස්තු		530,348	511,145
දේශීය/ විදේශීය පුහුණු වැඩසටහන් සඳහා		3,487,586	1,106,558
බැංකු ගාස්තු		69,695	50,525

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
තෛතික ගාස්තු		1,068,157	848,040
ඉඩදිය නොහැකි බදු, වැට්, දේශීය ගැනුම් සඳහා යෙදවුම් බද්ද		463,297	-
රඳවා ගැනීමේ බදු වියදුම		8,052,834	-
එකතුව		20,343,515	14,666,621
සටහන 07 - භාණ්ඩාගාර ආදායම (ප්‍රාග්ධනය)			
භාණ්ඩාගාරයෙන් ලැබුණු ප්‍රාග්ධන ප්‍රදානය		33,900,000	9,333,795
එකතුව		33,900,000	9,333,795
සටහන 08 - ක්ෂය කරන ලද විලම්බිත ප්‍රදාන			
වත්මන් වර්ෂය සඳහා ක්‍රමක්ෂය කිරීම		-	34,825,284
එකතුව		-	34,825,284
සටහන 09 - බලශක්ති අරමුදලෙන් ලැබෙන ආදායම			
බලශක්ති කළමනාකරණ ආදායම		1,750,685	974,100
පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන ආදායම		51,050,000	241,420,500
ශුද්ධ පොලිය - ස්ථාවර තැන්පතු		142,246,825	11,398,247
ශුද්ධ පොලිය - ඉතිරි කිරීමේ ගිණුම්		674,647	16,638,153
වෙනත් ආදායම් - බලශක්ති අරමුදල		-	389,185
එකතුව		195,722,157	270,820,185

සටහන 09.01 - පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන ආදායම

2022දී පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන ආදායම ප්‍රධාන වශයෙන් සංවර්ධකයින්ගෙන් ලැබුණු අයදුම්පත් ගාස්තුවලින් සමන්විත වීණ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා තරගකාරී ලංසු තැබීම් ඉවත් කරමින් ශ්‍රී ලංකාවේ විදුලිබල හිඟ 2022 ජුනි මාසයේදී සංශෝධනය කරන ලදී. 2022 වසරේදී, අයදුම්පත්‍ර ගාස්තු විශාල ප්‍රමාණයක් ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි උපකල්පනය කෙරේ. එබැවින්, 2022 සිට 2023 දක්වා සංසන්දනය කිරීමේදී, 2023ට වඩා 2022දී පුනර්ජනනීය බලශක්තියෙන් ඉහළ ආදායමක් ලැබී තිබිණ.

සටහන 09.02 - බලශක්ති අරමුදල සඳහා ආයෝජනය

තැන්පතු ලියාපදිංචි අංකය	කළ පිරිම දිනය	ආයෝජන අනුපාතය	2023 වසර සඳහා ශුද්ධ පොලිය	2023.12.31 වන දිනට තැන්පතුව	2023.01.01 වන දිනට තැන්පතුව
පළමු වසර කළ පිරිම					
2/0061/13/36533	12/15/2024	8.00%	50,215,692	247,529,500	198,500,000
මාස 06 කළ පිරිම					
89941267/2211318	11/29/2024	8.50%	49,299,638	249,400,000	200,000,000
89941279/2211322	11/29/2023	9.50%	9,980,498	60,088,771	50,000,000
89941274/2211321	11/29/2023	9.50%	9,980,498	60,088,771	50,000,000
89941272/2211320	2/29/2024	10.00%	9,347,343	59,467,425	50,000,000
මාස 03 කළ පිරිම					
89941270/2211319	2/29/2024	10.00%	9,347,343	59,467,425	50,000,000
90085498/2211772	1/4/2024	8.00%	4,048,634	33,674,067	30,000,000
මාසයක් කළ පිරිම					
92091805	1/29/2024	8.00%	27,178	62,000,000	-
			142,246,825	831,715,960	628,500,000

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

සටහන 10 - දෙපළ, පිරිසහ, උපකරණ
සටහන 10 - 1 සිත්තකකර වත්කම්

විස්තරය	2023.01.01 දිනට නැවත ප්‍රකාශිත ශේෂය	අත්පත් කර ගැනීම	නැවත හක්කර කිරීම	බැහැර කිරීම්	31.12.2023 වන දිනට ශේෂය
ඉඩම් - නම්බන්තොට සහ ඉදුරාන	104,602,000	-			104,602,000
ගොඩනැගිලි සහ ව්‍යුහ	86,284,142	-			86,284,142
ගොඩනැගිලි හැර වෙනත් වැඩිදියුණු කිරීම්	1,800,000	9,095,728			10,895,728
පිරිසහ සහ විද්‍යාගාර	285,373,560	-			285,373,560
යන්ත්‍ර සහ උපකරණ	54,514,025	60,997,805			115,511,830
මෝටර් රථ	90,485,000	-			90,485,000
ගෘහ භාණ්ඩ සහ උපාංග	12,362,970	-			12,362,970
කාර්යාලීය උපකරණ	24,892,450	489,000			25,381,450
යටිතල පහසුකම් වත්කම	-	1,449,630			1,449,630
නාම / සංඥා පුවරු	680,000	98,400			778,400
එකතුව	660,994,147	72,130,562			733,124,709

ක්ෂයවීම් ගිණුම

විස්තරය	2023.01.01 දිනට නැවත ප්‍රකාශිත ශේෂය	අත්පත් කර ගැනීම	නැවත හක්කර කිරීම	බැහැර කිරීම්	31.12.2023 වන දිනට ශේෂය
ඉඩම් - නම්බන්තොට සහ ඉදුරාන		-		-	104,602,000
පිරිසහ සහ විද්‍යාගාර		57,074,712		57,074,712	29,209,430
ගොඩනැගිලි සහ ව්‍යුහ		4,314,207		4,314,207	6,581,521
ගොඩනැගිලි හැර වෙනත් වැඩිදියුණු කිරීම්		2,179,146		2,179,146	283,194,414
යන්ත්‍ර සහ උපකරණ		23,102,366		23,102,366	92,409,464
මෝටර් රථ		18,097,000		18,097,000	72,388,000
ගෘහ භාණ්ඩ සහ උපාංග		2,472,594		2,472,594	9,890,376
කාර්යාලීය උපකරණ		5,076,290		5,076,290	20,305,160
යටිතල පහසුකම් වත්කම		72,482		72,482	1,377,148
නාම / සංඥා පුවරු		155,680		155,680	622,720
එකතුව		112,544,477		112,544,477	620,580,232

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31ක් අවසන් වූ වසර සඳහා	31.12.2022 දිනට ශේෂය	සමුච්චිත ක්ෂයවීම්	ශුද්ධ පොත් වටිනාකම	
ඉඩම - හම්බන්තොට සහ ඉදුරාන	104,602,000	-	104,602,000.00	
ගෘහ භාණ්ඩ සහ කාර්යාලීය උපකරණ	29,932,005	23,771,355	6,160,650.00	
මෝටර් රථ	52,936,495	48,854,852	4,081,643.00	
ජායා පිටපත් යන්ත්‍රය	5,150,141	4,922,953	227,188.00	
පරිගණක	41,788,209	40,925,986	862,223.00	
විද්‍යුත් භාණ්ඩ	446,964	446,964	-	
පුස්තකාල පොත්	1,438,352	1,438,352	-	
බලශක්ති උපකරණ	102,500,102	100,003,806	2,496,296.00	
සුළං කුලුණු සහ උපකරණ	65,961,089	64,655,284	1,305,805.00	
ශිතකරණ පරික්ෂා කිරීමේ විද්‍යාගාරය	42,165,337	42,165,337	-	
විදුලි පංකා පරික්ෂා කිරීමේ විද්‍යාගාරය	5,182,693	4,507,482	675,211.00	
නාම පුවරු	1,920,050	616,558	1,303,492.00	
කාලගුණ මධ්‍යස්ථානය සහ සූර්ය මිනුම්	10,404,274	2,080,855	8,323,419.00	
සූර්යය බල උපකරණ	8,613,000	1,132,792	7,480,208.00	
සූර්යය සහ කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති				
සූර්යය පැනල	79,329,510	26,443,170	52,886,340.00	
වානේ ව්‍යුහ	57,650,000	19,216,667	38,433,333.00	
ගොඩනැගිලි	161,392,958	75,108,816	86,284,142.00	
විදුලිය බෙදා හැරීමේ පාලක	10,007,800	3,335,963	6,671,837.00	
ඉන්වර්ටර	61,054,625	20,351,542	40,703,083.00	
ට්‍රාන්ස්ෆෝමර්	4,700,000	1,566,667	3,133,333.00	
බලශක්ති ඉලෙක්ට්‍රොනික උපකරණ	31,619,040	31,619,040	-	
සහිතාරක්ෂක සහ ජල හල	82,881,814	27,627,271	55,254,543.00	
කේබල්	30,000,000	10,000,000	20,000,000.00	
ගෘහ භාණ්ඩ උපාංග සහ කාර්යාල උපකරණ	6,326,031	4,102,046	2,223,985.00	
මෙවලම්	6,189,087	1,499,815	4,689,272.00	
යන්ත්‍රෝපකරණ	9,465,013	7,754,790	1,710,223.00	
වෙනත්	60,103,364	60,070,496	32,868.00	

2023 වර්ෂය තුළ නැවත තක්සේරු කරන ලදී.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	31.12.2022 දිනට ශේෂය	සමුච්චිත ක්ෂයවීම්	ශුද්ධ පොත් වටිනාකම
ප්‍රදර්ශන භාණ්ඩ	354,853	354,853	-
UNDP ව්‍යාපෘති සඳහා ස්ථාවර වත්කම්	524,300	524,300	-
එකතුව	1,074,639,106	625,098,012	449,541,094

2023 වර්ෂය තුළ
නැවත තක්සේරු
කරන ලදී.

සටහන 10 - 2 කළමනාකරණ වත්කම්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	01.01.2023 දිනට ශේෂය	අත්පත් කර ගැනීම	ක්‍රමක්ෂය කිරීම	31.12.2023 දිනට ශේෂය
ඉඩම් - ධනීවරමුල්ල	34,392,340	-	1,528,548	32,863,792
එකතුව	34,392,340	-	1,528,548	32,863,792

සටහන 11 - අස්පෘශ්‍ය වත්කම්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	01.01.2023 දිනට ශේෂය	අත්පත් කර ගැනීම	ක්‍රමක්ෂය කිරීම	31.12.2023 දිනට ශේෂය
පරිගණක මෘදුකාංග	2,466,077	-	910,693	1,555,384
දත්ත සහ තොරතුරු	-	-	-	-
එකතුව	2,466,077	-	910,693	1,555,384

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

සටහන 12 - නොනිම් කාර්යය

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන්	2023 රු	2022 (ප්‍රතිප්‍රකාශිත) රු
තිරසාර බලශක්තියේ විශිෂ්ටතා මධ්‍යස්ථානය (ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය)		23,290,653	23,290,653
විදුලි මූලාකෘති වාහනය		7,956,800	7,956,800
WIP - හම්බන්තොට - හිමාප්ති කන්දේ උද්‍යාන		-	5,870,000
WIP - Inova-weather sta .inst		-	1,044,664
WIP - DARE-com-wind mea-Nor.Pro		-	57,965,944
WIP - කොට්ඨාශයේ සුර්යය උද්‍යානය		-	1,657,400
එකතුව		31,247,453	97,785,461

සටහන 13 - ආයෝජන

සටහන 13.1 - ස්ථාවර තැන්පතු - වසරකින් කල් පිරෙන

තැන්පතු ලියාපදිංචි අංකය	කල් පිරෙන දිනය	ආයෝජන අනුපාතය	2023 වසර සඳහා ශුද්ධ පොලීය	2023.12.31 වන දිනට තැන්පතුව	2023.01.01 වන දිනට තැන්පතුව
2/0061/11/33829	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33861	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33853	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33888	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33772	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33837	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33845	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33756	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33764	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33802	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33713	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33896	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33799	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33870	9/25/2024	9.00%	84,437	819,690	735,808
2/0061/09/60845	10/20/2024	8.50%	84,111	814,724	731,350
2/0061/11/34051	9/30/2024	9.00%	544,388	5,272,341	4,732,802
2/0061/09/49981	5/2/2024	12.00%	2,073,697	16,929,753	14,880,029
2/0061/13/36533	12/15/2024	8.00%	50,215,692	247,529,500	198,500,000
89941267/2211318	11/29/2024	8.50%	49,299,638	249,400,000	200,000,000
			105,223,591	549,181,919	445,087,987

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

සටහන 13.2 භාණ්ඩාගාර බැඳුම්කර - (මහජන බැංකුව, මුදල්වාසය)

තැන්පතු ලියාපදිංචි අංකය	කල් පිරෙන දිනය	ආයෝජන අනුපාතය	2023 වසර සඳහා ශුද්ධ පොලිය	2023.12.31 වන දිනට තැන්පතුව	2023.01.01 වන දිනට තැන්පතුව
LKB00425F013	6/1/2025	17.00%	4,723,991	28,474,416	24,947,261
LKB00527I150	9/15/2027	20.00%	14,582,084	55,770,407	51,839,842
එකතුව			19,306,075	84,244,823	76,787,103
මුළු ආයෝජනය				633,426,742	521,875,090

සටහන 13.3 වර්ෂය තුළ භාණ්ඩාගාර බැඳුම්කර / බිල්පත්

	B 01	B 02	එකතුව
01.01.2023 වන දිනට තැන්පතු	24,947,261	51,839,842	76,787,103
කල්පිරීමේ පොලිය	1,915,675	-	-
වසර තුළදී පොලිය සමඟ කල්පිරීම	26,862,936	-	-
වසර තුළ නැවත ආයෝජනය	26,862,325	-	1,915,064
ලැබූ පොලිය	4,723,991	14,582,085	19,306,076
ලැබූ මුදල් කුපණ	(3,111,900)	(10,651,520)	(13,763,420)
	28,474,416	55,770,407	84,244,823

සටහන 13.4 - කෙටි කාලීන තැන්පතු - මාස 6 ක් කල්පිරෙන

	කල් පිරෙන දිනය	ආයෝජන අනුපාතය	2023 වසර සඳහා ශුද්ධ පොලිය	2023.12.31 වන දිනට තැන්පතුව	2023.01.01 වන දිනට තැන්පතුව
89941279/2211322	5/29/2024	9.50%	10,088,771	60,088,771	50,000,000
89941274/2211321	5/29/2024	9.50%	10,088,771	60,088,771	50,000,000
			20,177,542	120,177,542	100,000,000

සටහන 14 - ලැබිය යුතු

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
ස්ථාවර තැන්පතුවලින් ලැබිය යුතු පොලිය		7,633,805	13,895,749
භාණ්ඩාගාර බිල්පත්වලින් / බැඳුම්කරවලින් ලැබිය යුතු පොලිය		0	1,826,207
විදුලි උත්පාදනය - හම්බන්තොට / ඉඳුරාන		9,030,363	28,178,986
සේවකයන්ගෙන් ලැබිය යුතු		425,117	741,841
ලැබිය යුතු දේශීය පුනුණු වැඩසටහන්		-	-
විදුලිය ලංකා සමාගමෙන් (LECO) ලැබිය යුතු		1,916,294	822,560
ලැබිය යුතු - CWC - නිග මුදල්		271,963	271,963
රාජ්‍ය අමාත්‍යාංශයෙන් ලැබිය යුතු		-	-
සේවකයන්ගෙන් ලැබිය යුතු - දුරකථන		25,945	11,212
ලැබිය යුතු - වෙළඳ (EF)		446,400	750,000
ලැබිය යුතු - වෙළඳ (FOA)		72,044	-
Vat ලැබිය යුතු		148,824	-
ලැබිය යුතු - වෙළඳ (FOA)		45,000	45,000
ලැබිය යුතු - වෙළඳ (EF)		(45,000)	(45,000)
විශ්වකෝෂයෙන් ප්‍රවාහන		-	-
හෙරිටේජ් අනුගමල්ල		-	-
ලැබිය යුතු - අයදුම්පත් ගාස්තු		30,000,000	30,000,000
ලැබිය යුතු - ඉඩම් කල්බදු කුලිය		780,000	390,000
එකතුව		50,750,755	76,888,518

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
ජල මණ්ඩලය			
වෛද්‍ය රක්ෂණ			
ඉන්ධන ආදිය		2,500	2,500
හම්බන්තොට - ලංකා විදුලි බල මණ්ඩලය		891,500	566,500
ඉලුරාන - ලංකා විදුලි බල මණ්ඩලය		52,000	52,000
සූරියවැව - ලංකා විදුලි බල මණ්ඩලය		62,500	62,500
දුරකථන		1,500	1,500
ස්ප්‍රින්ග් වෝටර් පොද්ගලික සමාගම		8,776	8,776
ඇමරිකන් ප්‍රිමියම් වෝටර්		3,500	3,500
මොඩිටෙල්		51,000	36,000
ආපසු ගෙවිය යුතු තැන්පතු - C W C		2,000	2,000
ආපසු ගෙවිය යුතු තැන්පතු - සියඹලාණ්ඩුව		3,989,928	3,989,928
BMICH		280,000	280,000
විදුලිකා ප්‍රදර්ශනය		456,662	789,902
තැන්පතු - සාමාන්‍ය		25,000	25,000
		30,000	-
පෙර ගෙවීම්			
පෙර ගෙවීම් - CEB		5,128	-
පෙර ගෙවීම් - සියඹලාණ්ඩුව ඉඩම් කුලියට දීම		4,300,000	-
අත්තිකාරම්		601,444	1,439,607
අත්තිකාරම් - වැඩසටහන් ආදිය සඳහා		-	6,233,678
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රැන්විල්ල		-	1,662,470
අත්තිකාරම් - C W C			
අත්තිකාරම් - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොනරාගල		61,709,140	61,709,140
අත්තිකාරම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - සියඹලාණ්ඩුව		5,373,693	3,027,120
අත්තිකාරම් - සදෙවි පුන්ටර්ස්		96,000	96,000
අත්තිකාරම් - New Kandy Electronic		128,782,250	-
අත්තිකාරම් - Singer Lanka Plc		688,500	688,500
අත්තිකාරම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මන්නාරම		15,000	15,000
අත්තිකාරම් - කාර්මික තාක්ෂණ ආයතනය			
අත්තිකාරම් - පුරා විද්‍යා දෙපාර්තමේන්තුව		3,840,000	3,840,000
අත්තිකාරම් - ලංකා විදුලිය සමාගම		19,967,176	1,189,405
අත්තිකාරම් - ව්‍යාපෘතිය		2,854,800	2,854,800
ප්‍රධාන ලේකම් දකුණු පළාත / නැගෙනහිර පළාත - NAMA		42,000	291,996
අත්තිකාරම් - සාමාන්‍ය			
අත්තිකාරම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - පුනරින් - ඉඩම් අත්පත් කර ගැනීම		46,750,000	46,750,000
වෙනත්		744,632	744,632
එකතුව		281,626,628	136,362,454

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
අඛණ්ඩව භාවිත වන අරමුදල		15,579,740	14,885,008
ආපදා ණය		1,585	1,585
විශේෂ අත්තිකාරම්		33,289	40,789
උත්සව අත්තිකාරම්		15,614,615	14,927,382
මුළු අනෙකුත් ජංගම වත්කම්		297,241,243	151,289,836

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
සටහන් 16 - මුදල් සහ මුදල්වලට සමාන දේ			
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - ඉතිරි කිරීමේ ගිණුම - 100610493406		1,290,089	1,254,554
මහජන බැංකුව - ජංගම ගිණුම - 078100188503576		24,264,809	10,472,270
මහජන බැංකුව - ජංගම ගිණුම - 078100278503576		3,102,109	3,102,109
ලංකා බැංකුව - ජංගම ගිණුම - 8002630		2,841,345	2,393,286
ලංකා බැංකුව - ජංගම ගිණුම - 74944408		205,513,985	(17,328,844)
Call Deposit		10,000,000	20,000,000
ලංකා බැංකුව - ඉතිරි කිරීමේ ගිණුම - 75803419		5,193,386	689,141
ලංකා බැංකුව - ජංගම ගිණුම - 80595356		263,645	263,645
කෙටි කාලීන අධි ද්‍රවශීල ආයෝජන		470,732,365	180,000,000
එකතුව		723,201,732	200,846,161

තැන්පතු ලියාපදිංචි අංකය	කළ පිරෙන දිනය	ආයෝජන අනුපාතය	2023 වසරේදී ලැබූ ශුද්ධ පොලිය	2023.12.31 වන දිනට තැන්පතුව	2023.01.01 වන දිනට තැන්පතුව
මාස තුනේ ස්ථාවර තැන්පතු					
89941272/2211320	2/29/2024	10.00%	9,467,425	59,467,425	50,000,000
89941270/2211319	2/29/2024	10.00%	9,467,425	59,467,425	50,000,000
මාසයේ ස්ථාවර තැන්පතු					
90085498/2211772	1/4/2024	8.00%	3,674,068	33,674,068	30,000,000
90084914/2211771	1/4/2024	8.00%	6,123,447	56,123,447	50,000,000
92091805	1/29/2024	8.00%		62,000,000	-
92091751	1/29/2024	8.00%		50,000,000	-
92091630	1/29/2024	8.00%		50,000,000	-
92091539	1/29/2024	8.00%		50,000,000	-
92091431	1/29/2024	8.00%		50,000,000	-
			28,732,365	470,732,365	180,000,000

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

සටහන් 17 - සමුච්චිත අරමුදල

2007 සැප්තැම්බර් 30 වන දිනට පැවැති බලශක්ති සංරක්ෂණ අරමුදලේ සමුච්චිත අරමුදල 2007 ඔක්තෝබර් 1වැනි දින සිට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පවරන ලදී. ඊට පහත දෑ ඇතුළත් වීණ.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් <i>2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා</i>	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
සමුච්චිත අරමුදල		275,785,678	7,076,392
ආරම්භක ප්‍රාග්ධනය		5,000,000	5,000,000
ප්‍රාග්ධන ප්‍රදානය - විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය		5,761,145	5,761,145
ප්‍රාග්ධන ප්‍රදානය - UNDP		3,612,560	3,612,560
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රදානය		650,239	650,239
එකතුව		290,809,622	22,100,336
සටහන 18 - විලම්බිත ප්‍රදාන			
ප්‍රාග්ධන ප්‍රදාන 2008			33,770,435
ප්‍රාග්ධන ප්‍රදාන 2009			11,955,533
විදේශ ප්‍රදාන 2009 - ජපානය			24,165,380
ප්‍රාග්ධන ප්‍රදාන 2010 - හම්බන්තොට සූර්යය උද්‍යානය			46,693,991
- ප්‍රාග්ධන ප්‍රදාන			10,646,819
විදේශ ප්‍රදාන 2010 - ජපානය			11,419,569
ප්‍රාග්ධන ප්‍රදාන 2011 - ඉඳුරාන කුඩා ජල විදුලි ව්‍යාපෘතිය			15,523,945
- ප්‍රාග්ධන ප්‍රදාන			68,798,341
විදේශ ප්‍රදාන 2011 - ජපානය			1,155,016,402
- කොරියාව			191,097,075
විලම්බිත ප්‍රදාන 2012 - ADB			15,082,346
ප්‍රාග්ධන ප්‍රදාන 2012			23,581,236
විලම්බිත ප්‍රදාන 2013 - ADB			43,416,071
විලම්බිත ප්‍රදාන 2013 - KOICA			35,662
ප්‍රාග්ධන ප්‍රදාන 2013 - FARDF			41,873,961
ප්‍රාග්ධන ප්‍රදාන 2014			20,487,827
ප්‍රාග්ධන ප්‍රදාන 2015			14,655,015
ප්‍රාග්ධන ප්‍රදාන 2016			17,855,251
ප්‍රාග්ධන ප්‍රදාන 2017			19,806,619
අඩු කිරීම:			
- පසුගිය වසරවල විලම්බිත ආදායම			(1,462,346,908)
- වර්ෂය සඳහා විලම්බිත ආදායම		-	(34,825,284)
එකතුව		-	268,709,286

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

සටහන 18.01 විවිධ ආදායම් සමුච්චිත අරමුදලට මාරු කිරීම

විලම්බිත ආදායම මූලික වශයෙන් සම්බන්ධ වන්නේ රජයේ ප්‍රදානවලින් සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගේ අරමුදල්වලින් ලබා ගන්නා ප්‍රාග්ධන වත්කම් සමඟ ය. ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය 2022 ට පෙර අත්පත් කරගත් සියළුම වත්කම් නැවත තක්සේරු කර ඇත. ඉඩම් සහ ගොඩනැගිලි ඊට අයත් නොවේ. ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිය 11 ට අනුව විනිමය නොවන ගණුදෙනුවලින් ලැබෙන ආදායම, ආයතනය තුළ විලම්බිත ආදායම් සංචිතයක් ලෙස පවත්වා ගැනීම තවදුරටත් අවශ්‍ය නොවේ. එබැවින් රු. 268,709,286 ක විලම්බිත ආදායම් ශේෂයක් 2023 වසර සඳහා ප්‍රාග්ධන ප්‍රකාශයේ සමුච්චිත අරමුදලට මාරු කරන ලදී.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
සටහන 19 - වෙනත් ගෙවිය යුතු දෑ			
බලශක්ති අරමුදලෙන් අධිකාරියේ අරමුදලට ගෙවිය යුතු දේ			
ස්ථිති වශීය පාලන ගිණුම		3,030,214	3,030,214
උපචිත වියදම්		14,644,289	24,004,160
ඉදිරිපත් නොකළ වෙක්පත්		10,512,883	10,512,883
පුනර්ජනනී බලශක්ති සූර්යය බල ලියාපදිංචි ගාස්තු		-	-
මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය		470,000	470,000
විගණන ගාස්තු		1,742,400	2,455,200
PAYEE tax Payable		-	-
Jeewa Shakthi Associates - Survey Fee		-	-
අදාති ශ්‍රීන් පවර් ලිමිටඩ් (මන්තාරම සහ පුනරින් ව්‍යාපෘති පාලන)		226,085,191	-
ගෙවිය යුතු වැට් ගිණුම		51,756	-
SSCL Payable		-	-
ගෙවිය යුතු රඳවා ගැනීමේ බදු		1,063,981	-
ගෙවිය යුතු මුද්දර ගාස්තු		7,000	-
වැට් පාලන ගිණුම		16,368,792	-
(ලන්සු ලේඛන)		2,000	-
ගෙවිය යුතු - සේවකයාගේ		26,965	-
ලංසු ලේඛන		58,811,900	-
වෙනත්		128,128	128,128
ආරම්භක ශේෂය පාලන ගිණුම		(2)	-
වැටුප් පාලන ගිණුම		(1)	-
ගෙවිය යුතු වෙනත් අඩු කිරීම්		139,091	130,722
දුරකථන අඩුකිරීම් පාලන ගිණුම		274,515	133,546
මාර්ග ගත තැන්පතු ගිණුම් - FOA		6,991,277	5,422,599
මාර්ග ගත තැන්පතු ගිණුම් - EF		176,813	-
ණයගිම්යන්			
රඳවා තබා ගැනීම		10,794,909	11,220,409
නාරාහේන්පිට පාතික පොළ		-	-
විවිධ ණයගිම්යන්			
ශ්‍රී ලංකා රේගුව		-	-
ශුභ සාධක සංගමය - ශ්‍රී ලංකා සුනිතය බලශක්ති අධිකාරිය		-	-

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
සටහන 20 - ශ්‍රී ලංකා බලශක්ති අරමුදල			
ඊ හෙට් සොයුණේ ප්‍රයිවේට් ලිමිටඩ්		-	-
ENL උපදේශක		150,000	150,000
සිග්මා ටෙක්නොලොජීස්		10,000	10,000
රේන්කෝ පුනර්ජනනී බලශක්ති පෞද්ගලික සමාගම		30,000	30,000
විදුලිකා ප්‍රදර්ශනය		9,256	9,256
ලංකා ඩිජිටල් සංස්ථාව		54,000	54,000
ආපසු ගෙවිය යුතු තැන්පතු - වාහන		14,000	14,000
ATA ඉන්ටර්නැෂනල්		50,000	50,000
විදුලිකා සම්මන්ත්‍රණය - චන්ද්‍රිකා චන්ද්‍රිකා ලිමිටඩ්		25,000	25,000
එකතුව		351,664,355	57,850,117
ආයෝජන	9.2	247,529,500	198,500,000
ජංගම වත්කම්			
කෙටි කාලීන තැන්පතු		429,044,967	350,000,000
SEA ජංගම ගිණුම (FOA) - චන්ද්‍රිකා චන්ද්‍රිකා ලිමිටඩ්	9.2	1,678,878	1,678,878
		861,722	750,000
පොලිය වශයෙන් ලැබිය යුතු		4,996,695	11,398,248
මුදල් සහ මුදල්වලට සමාන දේ	9.2	155,141,492	80,000,000
ලැබිය යුතු වෙළඳාම - අයදුම්පත් ගාස්තුව		30,000,000	30,000,000
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම	16	1,290,089	1,254,554
ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම	16	5,193,386	689,141
		875,736,729	674,270,821
සම්ප්‍රීථිත අරමුදල		442,442,834	367,557,645
වර්ෂය සඳහා අතිරික්ත / හිඟය	20	151,824,341	74,885,189
මුළු සම්ප්‍රීථිත අරමුදල		594,267,175	442,442,834
ජංගම වගකීම්			
ශ්‍රී ලංකා සුනිතස අධිකාරියේ ජංගම ගිණුම (FOA)		281,292,741	231,827,987
මාර්ගගත තැන්පතු පාලන ගිණුම		176,813	-
එකතුව		875,736,729	674,270,821

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
ආදායම			
ආදායම - බලශක්ති අරමුදල		195,722,157	270,820,185
වියදම්			
සම්පත් තක්සේරු කිරීම			1,143,793
පුනරින් සුළං - සූර්යය දෙමුහුම් බලශක්ති උද්‍යානය	3,193,310	47,923,834	
මෙහා වොට් 100ක ධාරිතාව සහිත සියලුම ශ්‍රී ලංකා සූර්යය බලශක්ති උද්‍යානය	9,839,184	69,490,776	
මන්නාරම දෙවන අදියර	18,638,215	10,635,538	
පුනර්ජනනීය බලශක්ති සේවා වැඩසටහන	3,133,600	57,777,316	
ඉදිරිපත් ජලවිදුලිබල පුනුණු මධ්‍යස්ථානය		-	
සූර්යය බලශක්ති පුනුණු මධ්‍යස්ථානය (හම්බන්තොට)		3,180,482	
වෙළඳ හා මූල්‍ය ආයතන සඳහා බලශක්ති පරිභෝජන මිනුම් සලකුණු ස්ථාපනය කිරීම		-	
බලශක්ති කළමනාකරු යෝජනාක්‍රමය		-	
උපකරණ බැංකුව		-	
බලශක්ති විගණන		-	
බලශක්ති ලේඛනකරණ වැඩසටහන		1,544,874	
ගෘහස්ථ අංශය		-	
බලශක්ති අධ්‍යයන වැඩසටහන්		-	
ප්‍රවර්ධන වැඩසටහන්	1,636,211	4,238,283	
රඳවා ගැනීමේ බදු වියදම	7,432,419		
බැංකු ගාස්තු	24,877	100	
		43,897,816	195,934,996
අතිරික්තය / හිඟය		151,824,341	74,885,189
සටහන 21 - ශ්‍රී ලංකා සුනිතය ඇපකාර අරමුදල			
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය			
ආදායම			
පොලී ආදායම - ස්ථාවර තැන්පතු	5,410,132	3,909,347	
පොලී ආදායම - භාණ්ඩාගාර බැඳුම්කර	19,394,930	2,989,693	
මුළු ආදායම	24,805,062	6,899,040	
අඩුකිරීම් :			
වියදම	-	-	
මුළු වියදම	-	-	
ශුද්ධ අතිරික්තය / හිඟය	24,805,062	6,899,040	

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
සටහන් 21 - ශ්‍රී ලංකා සුනිතස ඇපකාර අරමුදල			
ජංගම නොවන වත්කම්			
ආයෝජන	27	136,497,242	123,375,090
ජංගම වත්කම්			
ස්ථාවර තැන්පතු මත ලැබිය යුතු පොලිය		2,213,066	2,467,366
තාක්සීයාගාර බිල්පත් මත ලැබිය යුතු පොලිය		-	1,826,209
මුදල් සහ මුදල්වලට සමාන දෑ			
මහජන බැංකු ජංගම ගිණුම් - 078100188503576		13,763,790	370
		152,474,098	127,669,035
සම්පූර්ණ අරමුදල		127,669,036	120,769,996
වර්ෂය සඳහා අතිරික්තය / හිඟය		24,805,062	6,899,040
මුළු සම්පූර්ණ අරමුදල		152,474,098	127,669,036
ජංගම වගකීම්			
එකතුව		152,474,098	127,669,036

තැන්පතු ලියාපදිංචි අංකය	කල් පිරෙන දිනය	ආයෝජන අනුපාතය	2023 වසර ශුද්ධ පොලිය	2023.12.31 වන දිනට තැන්පතුව	2023.01.01 වන දිනට තැන්පතුව
2/0061/11/33829	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33861	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33853	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33888	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33772	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33837	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33845	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33756	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33764	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33802	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33713	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33896	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33799	9/21/2024	9.00%	224,741	2,185,839	1,962,154
2/0061/11/33870	9/25/2024	9.00%	84,437	819,690	735,808
2/0061/09/60845	10/20/2024	8.50%	84,111	814,724	731,350
2/0061/11/34051	9/30/2024	9.00%	544,388	5,272,341	4,732,802
2/0061/09/49981	5/2/2024	12.00%	2,073,697	16,929,753	14,880,029
එකතුව			5,708,260	52,252,419	46,587,987

සටහන 27 භාණ්ඩාගාර බැඳුම්කර - (මහජන බැංකුව, මූලස්ථානය)

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් <i>2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා</i>	කල් පිරෙන දිනය	ආයෝජන අනුපාතය	2023 වසර සඳහා පොලිය	31.12.2023 වන දිනට බැඳුම්කර	2023.01.01 වන දිනට තැන්පතුව
LKB00425F013	6/1/2025	17.00%	4,723,991	28,474,416	24,947,261
LKB00527I150	9/15/2027	20.00%	14,582,084	55,770,407	51,839,842
එකතුව			19,306,075	84,244,823	76,787,103

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් <i>2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා</i>	සටහන	2023	2022 (ප්‍රතිප්‍රකාශිත)
සටහන 22			
අත්තිකාරම - Co-Energy (pvt) Ltd		-	-
අත්තිකාරම - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හම්බන්තොට		23,992	23,992
අත්තිකාරම - සත්ත්ව පාලන දෙපාර්තමේන්තුව		-	-
අත්තිකාරම - Co-Energy ^pvt& Ltd		-	-
අත්තිකාරම - කොළඹ විශ්වවිද්‍යාලය		-	-
අත්තිකාරම - ISB වයඹ පළාත		390,150	390,150
අත්තිකාරම - ඉන්දු ක්‍රියේෂන්		222,500	222,500
අත්තිකාරම -ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය		68,990	68,990
ADB - Exterm WEB		39,000	39,000
		744,632	744,632

23.1 - වියදම් ගිණුමට වැරදි ලෙස හර කරන ලද අත්තිකාරම් ගෙවීම නිවැරදි කර ඇත.

2022දී වියදම් ගිණුමට වැරදි ලෙස හර කරන ලද ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පුනර්ත් ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද අත්තිකාරම් ගෙවීම නිවැරදි කර ඇත.

	බලපෑම
	2022
ආදායම් වැඩිවීම	46,750,000
අතිරික්ත වැඩිවීම	46,750,000
ජංගම වත්කම්වල වැඩිවීම	46,750,000
ශුද්ධ වත්කම් / හිමිකම් වැඩි වීම	46,750,000

23.2 - උපචිත ගිණුමට වැරදි ලෙස හර කරන ලද වියදම් නිවැරදි කර ඇත.

කාර්යාල වියදම රු. 36,230/- වැරදි ලෙස උපචිත වියදම් ගිණුමට හර කිරීම නිවැරදි කරන ලදී.

	බලපෑම
	2022
වැඩි කළ වියදම්	36,230
අතිරික්ත වැඩිවීම	36,230
අනෙකුත් ජංගම වත්කම්වල අඩුවීම	36,230
ශුද්ධ වත්කම් / හිමිකම් වැඩිවීම	36,230

23.3 - භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොලිය

භාණ්ඩාගාර බැඳුම්කර 2023 දී ක්‍රමික ක්‍රමය සමඟ කල්පිරීම දක්වා රඳවා තබා ගැනීම යටතේ අනාවරණය කර ඇත.

එහි පෙර වර්ෂයේ ලැබිය යුතු පොලී නිවැරදි කරන ලදී.

	බලපෑම
	2022
අඩු කළ ආදායම්	887,627
අතිරික්තය අඩුවීම	887,627
අනෙකුත් ජංගම වත්කම්වල අඩුවීම	887,627
ශුද්ධ වත්කම් / හිමිකම් අඩුවීම	887,627

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

23.4 - භාණ්ඩාගාර බැඳුම්කර ක්‍රමක්ෂ කිරීම

2022 වසර සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ක්‍රමක්ෂ කිරීම

	බලපෑම 2022
වැඩි කළ ආයෝජන	1,107,718
අතිරික්තය වැඩිවීම	1,107,718
වැඩි කළ ආයෝජන	1,107,718
ශුද්ධ වත්කම් / හිමිකම් වැඩිවීම	1,107,718

23.5 - හඳුනා නොගත් අයදුම්පත් ගාස්තුව

පුනෙකෙරි වැවෙහි මෙගාවොට් 700 ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් ගාස්තුව ගිණුම්ගත කර ඇත.

	බලපෑම 2022
ආදායම් වැඩිවීම	30,000,000
අතිරික්තය වැඩිවීම	30,000,000
ජංගම වත්කම්වල වැඩිවීම	30,000,000
ශුද්ධ වත්කම් / හිමිකම්වල වැඩිවීම	30,000,000

23.5 - ඉඩම් නිෂ්කාශන වියදම් නිවැරදි කර ඇත.

සියලුම ඉඩම්වල ව්‍යාපෘතිය සඳහා ඉඩම් නිෂ්කාශනය සඳහා ලබාදී ඇති අත්තිකාරම් මුදල වියදමක් ලෙස පිළිගෙන ඇත.

	බලපෑම 2022
ආදායම් වැඩිවීම	1,320,000
අතිරික්තය අඩුවීම	1,320,000
ජංගම වත්කම්වල අඩුවීම	1,320,000
ශුද්ධ වත්කම් / හිමිකම්වල අඩුවීම	1,320,000

23.6 - වාහන බැහැර කිරීමේ මුදල්

භාණ්ඩාගාරයේ වගකීමක් ලෙස හඳුනාගෙන ඇති වාහන බැහැර කිරීමේ මුදල්

	බලපෑම 2022
වැඩි කළ වියදම්	3,827,970
අතිරික්තය අඩුවීම	3,827,970
ජංගම වගකීම් වැඩි වීම	3,827,970
ශුද්ධ වත්කම් / හිමිකම්වල අඩුවීම	3,827,970

23.6 - වාර්තා නොකළ ඉඩම් බදු කුලිය

සිරිමය ජල විදුලි ව්‍යාපෘතියේ ඉඩම් බදු ආදායම වාර්තා වේ.

	බලපෑම 2022
ආදායම් වැඩිවීම	390,000
අතිරික්තය වැඩිවීම	390,000
ජංගම වත්කම්වල වැඩිවීම	390,000
ශුද්ධ වත්කම් / හිමිකම්වල වැඩිවීම	390,000

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

23.7 - බලශක්ති බලපත්‍ර ගාස්තු ආදායම වසර 20ක් සඳහා වෙන් කර ඇත.

2022 මූල්‍ය වර්ෂය සඳහා විගණකාධිපති වාර්තාවට අනුව වසර 20ක් සඳහා 2011 වසරේ සිට ලැබුණු බලශක්ති බලපත්‍ර ගාස්තුව

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන් 2023 දෙසැම්බර් 31න් අවසන් වූ වසර සඳහා	බලපෑම 2022	බලපෑම 2021	බලපෑම 2020	බලපෑම 2019	බලපෑම 2018
ආදායම අඩුවීම	158,632,468	28,168,106	5,870,103	5,575,370	295,071,801
අතිරික්තය අඩු වීම	158,632,468	28,168,106	5,870,103	5,575,370	295,071,801
බලශක්ති බලපත්‍ර සංචිතය වැඩි කිරීම	158,632,468	28,168,106	5,870,103	5,575,370	295,071,801
ශුද්ධ වත්කම් / ප්‍රාග්ධනය අඩු වීම	158,632,468	28,168,106	5,870,103	5,575,370	295,071,801

23.8 - පුනර්ත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධතා සහ පක්ෂී සම්බන්ධතා පිරිවැය වියදම් ලෙස පිළිගෙන ඇත.

පුනර්ත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ සම්බන්ධතා සහ පක්ෂීන්, වවුලන් පිළිබඳ අධ්‍යයනය සඳහා ගෙවීම් පුනර්ත් වියදම් ගිණුමට මාරු කර ඇති WIP හි ගිණුම්ගත කර ඇත.

	බලපෑම 2022
වියදම වැඩිවීම	23,726,193
අතිරික්තය අඩු වීම	23,726,193
WIP හි අඩු වීම	23,726,193
ශුද්ධ වත්කම් / ප්‍රාග්ධනය අඩු වීම	23,726,193

23.9 - සියලුම වවුලන් WIP, වියදම් ගිණුමට මාරු කර ඇත.

සියලුම වවුලන් සුළං බලාගාර ව්‍යාපෘතියට අදාළ රැකියා රෝපණ ව්‍යාපෘතිය සඳහා වන පීඒ දෙපාර්තමේන්තුවට කරන ලද ගෙවීම් වියදමක් ලෙස පිළිගැනේ.

	බලපෑම 2022
වියදම අඩුවීම	12,786,940
අතිරික්තය අඩු වීම	12,786,940
WIP හි අඩු වීම	12,786,940
ශුද්ධ වත්කම් / ප්‍රාග්ධනය අඩු වීම	12,786,940

සටහන 24 - බලශක්ති බලපත්‍ර ගාස්තු වෙන් කිරීම

විශේෂයෙන් බලශක්ති බලපත්‍ර ගාස්තු හා සම්බන්ධ ආදායම් හඳුනාගැනීමේ ප්‍රතිපත්තියේ වෙනස්කම් පිළිබඳ 2.2.4.1 සටහන, අධිකාරිය, 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා වන මූල්‍ය ප්‍රකාශනවල, එහි ගිණුම්කරණ ප්‍රතිපත්තියේ වෙනස් කිරීමක් ක්‍රියාත්මක කර ඇත. ඓතිහාසික වශයෙන් බලශක්ති බලපත්‍ර ගාස්තු හුවමාරු නොවන ගනුදෙනු ලෙස පිළිගැනිණි. කෙසේ වෙතත්, වත්මන් වාර්තාකරණ කාල සීමාවේ සිට බලපැවැත්වෙන පරිදි, අධිකාරිය එහි ගිණුම්කරණ ප්‍රතිපත්තිය SLPSAS 10 - විනිමය ගනුදෙනු වලින් ලැබෙන ආදායම' සමඟ සමපාත වන පරිදි සකස් කර ඇත. බලශක්ති බලපත්‍ර ගාස්තු, බලපත්‍ර ගාස්තු කාල සීමාව මත මේ වනවිට හඳුනා ගැනේ. අධිකාරිය බලපත්‍ර හිකුත් කර ඇති කාල සීමාව පිළිබිඹු කෙරේ. එය සාමාන්‍යයෙන් වසර 20ක කාලසීමාවකි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, අධිකාරිය 2011 වසරේ සිට බලශක්ති බලපත්‍ර ගාස්තු ආදායම නැවත ප්‍රකාශයට පත් කර ඇත. වත්මන් වර්ෂයේ ලැබුණු බලපත්‍ර ගාස්තු, බලපත්‍ර හිකුත් කරන දිනය සැලකිල්ලට නොගෙන, මුළු වසර සඳහා ම වෙන් කරනු ලැබේ. බලපත්‍ර ගාස්තුවේ ඉතිරිය බලශක්ති බලපත්‍ර ගාස්තු සංචිතයට මාරු කරනු ලබන අතර, බලශක්ති බලපත්‍ර ආදායමට වාර්ෂිකව මාරු කිරීමක් සිදු කරනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශය සඳහා සටහන්

වර්ෂ	බලශක්ති බලපත්‍ර ආදායම	වසරකට ආදායම	බලශක්ති බලපත්‍ර සංචිතය සඳහා හඳුනාගැනීම
2011	14,714,220	735,711	6,621,399
2012	30,269,950	1,513,498	15,134,975
2013	43,790,190	2,189,510	24,084,605
2014	51,125,464	2,556,273	30,675,278
2015	31,813,385	1,590,669	20,678,700
2016	57,407,265	2,870,363	40,185,086
2017	21,194,365	1,059,718	15,895,774
2018	109,735,536	5,486,777	87,788,429
2019	24,818,830	1,240,942	21,096,006
2020	26,435,330	1,321,767	23,791,797
2021	51,298,245	2,564,912	48,733,333
බලශක්ති බලපත්‍ර සංචිතයට මාරු කර ඇත.			334,685,380
බලපත්‍ර ගාස්තුව 2022 ලැබිණි.	191,329,060	9,566,453	181,762,607
බලශක්ති බලපත්‍ර ගාස්තුව 2022ට මාරු කෙරිණ.		23,130,139	(23,130,139)
බලශක්ති බලපත්‍ර ආදායම 2022		32,696,592	493,317,848
අවසර ගාස්තුව 2023 ලැබිණි.	327,301,540	16,365,077	310,936,463
බලශක්ති බලපත්‍ර ගාස්තුව 2023ට මාරු කෙරිණ.		32,696,592	(32,696,592)
බලශක්ති බලපත්‍ර ආදායම 2023		49,061,669	771,557,719
			රු.
විහාරස්ථාන සඳහා සූර්ය බල විදුලිය සැපයීම			7,508,660
සූර්ය හා සුළං බලශක්ති සංවර්ධනය සඳහා විභවයක් සහිත තැනුම්පොළ සොයා ගැනීම සඳහා වේරවිල්, කරවිච්චි, මාන්තෙයි බටහිර, තුනුක්කායිති ඩ්‍රෝන සම්බන්ධතා			36,495,935
			<u>44,004,595</u>
ව්‍යාපෘති සංවර්ධක වෙතින් විශදම් ප්‍රතිපූරණය කිරීම			
		ඇමෙරිකා ඩොලර්	ශ්‍රී ලංකා රුපියල්
පුනර්ත්		208,331.71	50,420.489
මන්නාරම දෙවන අදියර		217,049.04	62,155.60
		<u>425,380.75</u>	<u>112,576,249</u>
2023.12.31 දිනට සංවර්ධකයා විසින් ප්‍රතිපූරණය කිරීම			90,478,814
උද්‍යාන සංවර්ධනය සඳහා සංවර්ධකයාගෙන් අත්තිකාරම් ලැබිණි.			
		103,074,125	
මන්නාරම ඉඩම් අත්පත් කර ගැනීම		32,532,250	
මන්නාරම දෙවන අදියර ප්‍රවේශ මාර්ග සංවර්ධනය		<u>135,606,375</u>	
සංවර්ධකයාගෙන් ලැබුණු මුළු මුදල		226,085,189	
සංවර්ධකයාගෙන් ලැබුණු මුළු මුදල සටහන 2.4.4 හි දක්වා ඇති විස්තරයට අනුව වගකීමක් ලෙස අනාවරණය වේ.			
ඉහත ව්‍යාපෘතිවලට අදාළ මතු සඳහන් ගෙවීම් අධිකාරිය සිදු කරන ලදී.			
		46,750,000	
පුනර්ත් ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා අත්තිකාරම්		96,250,000	
මන්නාරම ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා අත්තිකාරම්		32,532,250	
මන්නාරම ව්‍යාපෘතියේ ප්‍රවේශ මාර්ග සංවර්ධනය සඳහා අත්තිකාරම්		<u>175,532,250</u>	
සම්පූර්ණ අත්තිකාරම් ගෙවීම			







ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. } ENR/B/SLSEA/1/23/26
My No.

ඔබේ අංකය
உமது இல. }
Your No.

දිනය
திகதி } 2024 සැප්තැම්බර් 27 දින
Date



සභාපති

ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය

ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරියේ 2023 දෙසැම්බර් 31 දිනකින් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් ගණකානු හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තියේ ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

විගණකාධිපති විසින් අත්සන් කරන ලද සටහන් කරන වාර්තාව සහ සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශනවල පිටපතක් මේ සමඟ එවා ඇත.


බහුලීස පී. පී. වික්‍රමරත්න
විගණකාධිපති

- පිටපත්:- 01. ලේකම් - මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
02. ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல. } ENR/B/SLSEA/1/23/26
My No.

ඔබේ අංකය
உமது இல. }
Your No.

දිනය
திகதி } 2024 සැප්තැම්බර් 27 දින
Date



සභාපති

ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරිය

ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරියේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තොරතුරු හා නියමිත අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා සුනිතා බලශක්ති අධිකාරියේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, කිහිපම වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණවත්ව ගිණුම්කරන ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංශෝධිතව නියමය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා තාලයේ දී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම් කොටසේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම් හැර අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන, තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සහාය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම්

- (අ) විගණිත මූල්‍ය ප්‍රකාශන අනුව 2022 දෙසැම්බර් 31 දිනට ස්ථාවර වත්කම් වල ශුද්ධ මොන් අගය රු. මිලියන 451.02 ක් වූ අතර සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ එය රු. මිලියන 449.54 ක් ලෙස නැවත ප්‍රකාශ කොට තිබුණි. කෙසේ වෙතත්, ඊට අදාළ ගිණුම්කරණ සටහන් අංක 10 අනුව සමාලෝචිත වර්ෂයේ ආරම්භක ගණය පිරිවැය රු. මිලියන 660.99 ක් ලෙසත් සමුද්විත ක්ෂය වටිනාකම් රු. මිලියන 112.54 ක් ලෙසත් දක්වා තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01හි 29 සහ 53 ඡේදයන් ප්‍රකාරව සංසන්දනාත්මක තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබූ බව නිරීක්ෂණය විය.



ජාතික විගණන කාර්යාලය
 විද්‍යා මහමාර්ගය, කුඹුරාමාව
 NATIONAL AUDIT OFFICE

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 02 ප්‍රකාරව පිළියෙල කර තිබූ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සහන සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(i) මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ඡනනය වූ මුදල් ප්‍රවාහයන් යටතේ කාරක ප්‍රාග්ධන වෙනස්වීම් ගැලපීමේදී ලැබිය යුතු ගිණුම් තේරුමක් අඩුවීමෙන් වූ රු. මිලියන 26.14 ක මුදල් ගලා ඒම ගලපා නොතිබූ අතර අනෙකුත් ඡායම වත්කම්හි වැඩිවීමෙන් වූ මුදල් ගලා යාම රු.මිලියන 2.13 කින් වැඩියෙන් දක්වා තිබුණි.

(ii) විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයේදී ස්ථාවර තැන්පත්වල හා භාණ්ඩාගාර බැඳුම්කරවල පිළිවෙලින් රු.මිලියන 5.54 ක් හා රු. මිලියන 20.18 ක් ආයෝජනය කර තිබුණද එම අගයන් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලායාම් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා නොතිබුණි.

(iii) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයේදී රු. මිලියන 1,033 ක් වටිනා දේපළ, පිරිසක හා උපකරණ අත්පත් කර ගෙන තිබුණද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලායාම් ලෙස රු.මිලියන 72.13 ක් දක්වා තිබුණි. තවද සමාලෝචිත වර්ෂයේ ප්‍රාග්ධනික කළ රු. මිලියන 66.54 ක කෙටිගෙන යන වැඩ ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ගලා ඒමක් ලෙස දක්වා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

(i) නිසි අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂයේදී පිරිවැය රු. මිලියන 85.9 ක් වූ සුළු ජිනුම් කුළුණු 12 ක් සහ ඉන්වර්ට් 2 ක් පොත්වලින් ඉවත් කර තිබුණද ප්‍රමිතයෙහි 81 ඡේදය ප්‍රකාරව ඉන් ඇති වූ වාසිය හෝ අවාසිය ගණනය කර මූල්‍ය ප්‍රකාශනවලට ගලපා නොතිබුණි.

(ii) ප්‍රමිතයේ 14 ඡේදය ප්‍රකාරව වත්කම් අයිතමය හා ආශ්‍රිත අනාගත ආර්ථික ප්‍රතිලාභ හෝ සේවා ගණයකටයත් අස්ථිත්වය වෙත ගලායීමේ භවයකටයත් ඇති වීම් අදාළ පිරිවැය වත්කමක් ලෙස හඳුනාගෙන යුතු වුවත් එවැනි භවයකටයත් නොමැති සියම්ලාන්වූව සුරියබල ව්‍යාපෘතිය වෙනුවෙන් සවරාගැනීමට යෝජිත ඉඩමේ මායිම් කණු සිටුවීම වෙනුවෙන් දරා තිබුණු රු.මිලියන 1.03 ක වියදමක් ස්ථාවර වත්කම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(iii) ප්‍රමිතයේ 42 ඡේදය ප්‍රකාරව ප්‍රකාශණනය කළ දින සිට ඉදිරියට සමුච්චිත ක්ෂය වීම් ගණනය කළ යුතු වුවත් 2023 අගෝස්තු 31 සහ දෙසැම්බර් 31 දින සිදුකර තිබුණු වත්කම් ප්‍රකාශණන වටිනාකම් මත 2023 සම්පූර්ණ වර්ෂය සඳහාම ක්ෂය කර රු. මිලියන 112.54 ක් ක්ෂය ලෙස මූල්‍ය ප්‍රකාශනවලට ගලපා තිබුණි.



- (iv) 2023 දෙසැම්බර් 31 දිනට වටිනාකම රු. 259,095 ක් වූ අක්‍රීය උපකරණ අයිතම 266 ක් සම්බන්ධයෙන් ප්‍රමිතයේ 79 ප්‍රකාරව කිසිදු වෙන් කිරීමක් සිදු නොව නොතිබූ අතර 86 හා 91 ප්‍රකාරව අවශ්‍ය හෙළිදරව් කිරීම් සිදුකර නොතිබුණි.
- (ආ) 1979 අංක 08 දරන රජයේ ඉඩම් අත්පත්කරගැනීමේ පනත යටතේ 2017 වර්ෂයේදී අධිකාරිය විසින් අත්කරගෙන තිබුණු 2020 වර්ෂයේදී රු. මිලියන 7.8 කට පෙදේසික සමාගමකට බදු දී තිබුණු හෙක්ටයාර් 0.62 ක අවිච්ඡාදනීය පිහිටි ඉඩම ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 13 ප්‍රකාරව ආයෝජන දේපළ ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) පාරිභෝගික වෙන්කිරීම් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 19 - සේවක ප්‍රතිලාභ ප්‍රමිතියෙහි 76 ප්‍රකාරව පාරිභෝගික වෙන්කිරීම් ආයුගණන තත්ත්වයක් ක්‍රමය භාවිතා කර ගණනය කර නොතිබුණු අතර ප්‍රමිතියේ 141 වගන්තිය ප්‍රකාරව අවශ්‍ය හෙළිදරව් කිරීම් මූල්‍ය ප්‍රකාශනවල සිදු කර නොතිබුණි. තවද මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අනුව පාරිභෝගික වෙන්කිරීම් රු. මිලියන 40.7 ක් වූ අතර උපලේඛනය අනුව රු. 40.4 ක් වූයෙන් රු. 340,821 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඊ) ප්‍රකාශණය නොකළ ගොඩනැගිලිවල ආරම්භක පිරිවැය ලෙස ඉකුත් වර්ෂයේ ශුද්ධ අගය වූ රු. මිලියන 86.28 ක් පිට සමාලෝචිත වර්ෂයේ ක්ෂය ගණනය කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය හා ගොඩනැගිලි ශුද්ධ වටිනාකම රු. මිලියන 3.75 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) සියලුපත්වූව ව්‍යාපෘතියේ නැවත වන වහා සඳහා ඉකුත් වර්ෂයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණු රු. මිලියන 12.78 ක අත්තිකාරම කෙටිකාලීන යන වැඩ ලෙස ගිණුම්ගත කර තිබීමේ දෝෂය සමාලෝචිත වර්ෂයේදී නිවැරදි කර තිබුණු අතර අත්තිකාරම වැය කළ අකාරය පිළිබඳ තොරතුරු ලබා නොගෙන සම්පූර්ණ වටිනාකම වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඌ) මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් රු.මිලියන 25.45 ක බැරකම් අයිතම 2 කට හා රු. මිලියන 2.8 ක වත්කම් අයිතමයකට අදාළ විස්තරාත්මක උපලේඛණ, බිල්පත්, ගේෂ සහායකිරීම් විගණනයට ඉදිරිපත් නොවූණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතියට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම්, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණනයේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම් උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 අධිකාරියේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබා දීමට බලාපොරොත්තු වන අධිකාරියේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති තවුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මාගේ විගණන වාර්තාවේ



ජාතික විගණන කාර්යාලය
ජාතික සමාලෝචනායුක්ත අනුගමනය
NATIONAL AUDIT OFFICE

ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ. මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඊ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම් වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොහැලපෙනවාද යන්න සලකා බැලීමයි.

අධිකාරියේ 2023 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහොත්, නිවැරදි කිරීම් සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය. පවුරටත් නිවැරදි නොකළ වරදවා දැක්වීම් නිසි නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය ආයතය ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම් හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී, අධිකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අධිකාරිය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ හෝ වෙනත් විකල්පයක් නොමැති විට දී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අධිකාරියේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීම ද කළමනාකරණයේ වගකීමකි.

අධිකාරියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අධිකාරියේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන



වාර්ෂිකව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සම්මත ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන සහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි හානි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන තාර්කික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමකින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් සටහන් වන්නේ,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා කක්ෂේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා යුක්තවාදයෙන් ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේගවත්වන මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ පුනීලීකරණ උචිතභාවය, ගිණුම්කරණ ඇත්තමෙන්ම පවතින සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අධිකාරියේ අභ්‍යන්තර පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් නිසිද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අභ්‍යන්තර පැවැත්ම පිළිබඳ පදනම් යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය, කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අභ්‍යන්තර පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල වක්‍රභාව හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සම්පූර්ණ දිවිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කැරැණි පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරමි.



2. වෙනත් තොරතුරු හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

- 2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.
- 2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මිත්‍ය සඳහා පදනම් කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවයන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලිකිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා අධිකාරිය සටහන්වාගෙන ගොස් තිබුණි.
- 2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- 2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මිත්‍ය සඳහා පදනම් කොටසේ 1.2 (ඇ) iv යටතේ දක්වා ඇති නිරීක්ෂණය හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.
- 2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම් තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.
- 2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව අධිකාරියේ පාලන මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට අධිකාරිය සම්බන්ධ වී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්ත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.
- 2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර යම් අදාළ ලිපික නීතියකට හෝ අධිකාරියේ පාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකර ඇති බව.



නීතිරීති / විධානයට යොමුව

අනුකූල නොවීම

(අ) 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලකොටු අධිකාරිය පනත

(i) 3 වගන්තිය

ශ්‍රී ලංකා සුනිත්‍ය බලකොටු අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය නිල බලයෙන් පත්වන සාමාජිකයින් 12 කින් සහ අමාත්‍යවරයා විසින් පත්කළ යුතු සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සැදුම්ලත් සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වුවත් 2024 මාර්තු 31 දින වන විටත් ඉන් අමාත්‍යවරයා විසින් පත්කළ යුතු එක් සාමාජිකයෙක් පත්කර නොතිබුණි.

(ii) 47(1) සහ 67 වගන්ති

බලකොටු කාර්යක්ෂමතාවය සඳහා වන ව්‍යාපෘති සඳහා ණය ඉල්ලුම්කරන ආයෝජකයින් සඳහා අවශ්‍ය ඇප ලබාදීමේ අරමුණින් පිහිටුවා තිබුණු සුනිත්‍ය බලකොටු ඇප අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යවරයා විසින් සකස් කළ යුතු රෙගුලාසි සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

(ආ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

(i) පළමු කොටසෙහි පරිච්ඡේද

(ii) හි 6 වන හා 7 වන ඡේදයන්

අධිකාරිය විසින් බද්දට යටත් වන අදායම් හා ආයෝජන ආදායම් ඉපයුවද, එම පනතේ 126 (i) ඡේදය ප්‍රකාරව බදු වාර්තා ඉදිරිපත් කොට එම පනතේ 145 වන ඡේදය ප්‍රකාරව බදු ගෙවීම් සිදු කර නොතිබුණි. ඒ අනුව අධිකාරිය විසින් 2022 හා 2023 වර්ෂයන්හිදී පිළිවෙලින් රු.මිලියන 105.54 ක හා රු.මිලියන 88.08 ක අතිරික්තයක්ද රු.මිලියන 34.8 ක හා රු.මිලියන 175 ක ආයෝජන ආදායම්ද උපයා තිබුණද අදායම් බදු සඳහා කිසිදු ප්‍රතිපාදනයක් ගත් සිදු කර තිබුණි.

(ii) 93(1) වගන්තිය සහ 2021 අංක 10 දරන දේශීය ආදායම් (සංශෝධිත) පනතේ 113(1) වගන්තිය

අධිකාරිය විසින් 2018 වර්ෂයේ සිට 2023 නොවැම්බර් 30 දක්වා ආදායම් වාර්තා ගොනු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 104

අක්‍රීය වී තිබුණු රු. මිලියන 20 ක් වටිනා ඉන්වර්ටර් දෙකක් සම්බන්ධයෙන් යොමුගත මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.



පිටුව 110

(ආ) 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය
 මුදල් වක්‍රලේඛ අංක 01/2020

(i) 11 ඡේදය අධිකාරියේ 2023 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව 2024 අගෝස්තු වන විටත් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(ii) 15.1 ඡේදයේ සඳහන් මු.පෙ 877 (1) (ආ) (ඇ) සහ 877 (2) (ආ) වගන්තීන් අධිකාරිය යටතේ පවතින ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අරමුදල සහ සුනිත්‍ය බලශක්ති ඇප අරමුදල සඳහා 2021, 2022, 2023 සහ 2024 වර්ෂ සඳහා අයවැය ලේඛන සකස් කර නොතිබුණු අතර අරමුදල්වල ලැබීම් සහ ගෙවීම් ගිණුම් තැබීම්, කාර්තුමය වාර්තා සහ අවසන් ගිණුම් සකස්කිරීම් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ ආකෘති ප්‍රකාරව සිදුකර නොතිබුණි.

(ඉ) 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යවසාර වක්‍රලේඛ අංක 01/2021

(i) රාජ්‍ය ව්‍යවසායයන්හි සංයුක්ත පාලනය සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.3 ඡේදය සහ ඇමුණුම 01 හි 1 ඡේදය අධිකාරියේ විවිධ ක්ෂේත්‍රයන්හි පවතින අවදානම් තක්සේරු කිරීම සඳහා නම්වූවන් පත් කර නොතිබුණු අතර අධිකාරිය විසින් උපායමාර්ගික සැලැස්මට අනුකූලව ප්‍රවේශ්‍යතාවය කළ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් සකස් කර නොතිබුණි.

(ii) රාජ්‍ය ව්‍යවසායයන් සඳහා , වූ අධිකාරිය විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ මෙමගයුම් අත්පොතේ 6.6 ඡේදය කෙටුම්පත් වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි.

(3) 2019 අගෝස්තු 9 දිනැති අංක 2135/61 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සහ උපායමාර්ග සංග්‍රහයේ අංක 4 හි සඳහන් කාලරාමුව අධිකාරිය වෙත භෞතිකව වගකීම පවරා දී තිබූ කාර්යයන් 10 ක් සම්බන්ධයෙන් අධිකාරිය විසින් කිසිදු කටයුත්තක් සිදුකර නොතිබුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර අධිකාරියේ බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.



(අ) 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත

- (i) ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම ජාලයේ පවතින ධාරිතාවය (Available Grid Capacity) ප්‍රමාණවත් නොවීමේ හැටළුවට විසඳුම් ලෙස අධිකාරිය පනතේ 5 (අ) වගන්තිය ප්‍රකාරව මධ්‍යම ජාලයෙන් බැහැර වූ (off grid) පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකළ යුතු වුවත් අධිකාරිය විසින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි. මේ හේතුවෙන් පනතේ 25 (අ) වගන්තිය ප්‍රකාරව 2024 ජූලි වන විටත් මධ්‍යම ජාලයෙන් බැහැර කිසිදු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා බලශක්ති බලපත්‍ර නිකුත් කර නොතිබුණි.
- (ii) පනතේ 19 (1) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද බලපත්‍රය ක්‍රියාත්මකව පවතින්නේ කවර කාලයක් තුළදීද එම කාලය තුළදී ව්‍යාපෘතිය සඳහා භාවිතා කරනු ලබන පුනර්ජනනීය බලශක්ති සම්පත් වෙනුවෙන් මුදල් විෂයභාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන යම් ගාස්තුවක් රාජ්‍ය භාගය ලෙස වාර්ෂිකව අධිකාරියට ගෙවීමට සංවර්ධනකරුවන් බැඳී සිටිය යුතුය, නමුත් ඊට අදාළ රාජ්‍ය භාගය අයකිරීමට අදාළ ක්‍රමවේදය මේ දක්වා තීරණය කර නොතිබීම හේතුවෙන් අදාළ රාජ්‍ය භාගය අයකිරීමට අධිකාරියට නොහැකි වී තිබුණි.
- (iii) පනතේ 30 වගන්තිය ප්‍රකාරව අධිකාරිය විසින් කුඩා ජල විදුලි ව්‍යාපෘති 15 ක් සඳහා 1979 අංක 08 දරන රජයේ ඉඩම් අත්කරගැනීමේ පනත යටතේ හෙක්ටයාර් 14.13 ක් අත්පත්කර ගැනීමේ කටයුතු ආරම්භකර තිබුණද සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එම ඉඩම් විධිමත්ව අත්පත්කරගෙන නොතිබුණි. එම නිසා පනතේ 32 වගන්තිය ප්‍රකාරව එම ඉඩම් බදු දීම හෝ භුක්තිය භාර දීම කර වාර්ෂිකව බදු මුදල් අයකිරීමට අධිකාරිය අපොහොසත් වී තිබුණි. කවද බදු දුන් වෙනත් ඉඩමක් වෙනුවෙන් 2021 සිට 2024 මාර්තු දක්වා අය විය යුතු රු. මිලියන 1.3 ක බදු සහ ප්‍රමාද ගාස්තු අයකර නොතිබුණි.
- (iv) පනතේ 45(1) වගන්තිය ප්‍රකාරව මුදල් විෂයභාර අමාත්‍යවරයාගේ උකහත්වය ඇතිව අමාත්‍යවරයා විසින් හැසිරව පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් කලින් කළ තීරණය කරනු ලැබිය හැකි අනුප්‍රමාණ අනුව ගණන් බලනු ලබන සෙස් බද්දක් ආනයනය කරනු ලබන සියළුම සාගනිමුත් ඉන්ධන නිෂ්පාදන මත පැනවීම, අයකිරීම සහ ගෙවීම් කරනු ලැබිය යුතු වුවද ඒ සඳහා ක්‍රමවේද සකස් නොකිරීම හේතුවෙන් අදාළ ගාස්තු අයකිරීමට නොහැකි වී තිබුණි.
- (v) පනතේ 61 (1) වගන්තිය ප්‍රකාරව ගොඩනැගිලි සහ පරිශ්‍රවලට ඇතුළු වී සෝදිසි කිරීම, සම්ක්ෂණය කිරීම, පරීක්ෂාකිරීම හෝ විමර්ෂණය කිරීම සඳහා මණ්ඩලයේ ලිඛිත අධිකාරි බලය සහිතව විශේෂ නිලධාරීන් පත්කර නොතිබුණි.



2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උෂ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව අධිකාරියේ සම්පත් සහසුරුවම් ලෙස, කාර්යයන්ගේ ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර තාවිතා කර නොමැති බව.

2.3 වෙනත් කරුණු

(අ) 2007-2009 වර්ෂවල විදුලි වාහන ආකෘති 3 ක් නිෂ්පාදනය සඳහා අධිකාරිය විසින් පුද්ගලික සමාගමක් වෙත රු.මිලියන 7.8 ක මුදලක් ලබා දී තිබුණි. 2012 සැප්තැම්බර් 07 දින පැවති පොදු ව්‍යාපාර කාරක සභාවේ නියෝගය ප්‍රකාරව 2013 ජනවාරි 4 දින විගණකාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබුණු කමිටුවේදී මෙම කාර්යයට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, මේ සම්බන්ධ සත්‍ය තත්ත්වය ප්‍රධාන ගණන්දීමේ නිලධාරී මගින් පොදු ව්‍යාපාර කාරක සභාව වෙත දැනුම් දීමටත් තීරණය කර තිබුණි. කෙසේ නමුත්, මීට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් ගෙන නොතිබුණි. තවද අධිකාරිය විසින් අදාළ පොද්ගලික සමාගමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට කල් තුනක් වී තිබූ ධීවිප්‍රමේ 19 කොන්දේසිය ප්‍රකාරව ජේරුමිකරණ ක්‍රියාවලියකට පිවිස තිබුණි. එහිදී විදුලි වාහන ආකෘති 3 වෙනුවට එක් ආකෘතියක් පමණක් ලබාගැනීමට තීරණය කර ජේරුමිකරණ ක්‍රියාවලිය අවසන් කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසන් වන විට එක් විදුලි වාහන ආකෘතියක් හෝ අධිකාරිය වෙත ලබාගෙන නොතිබුණි.

(ආ) මත්තාරම් සහ පුනර්නිති වෙහෙරවෙට් 500 ක ධාරිතාවයෙන් යුත් පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීම් විදේශීය පොද්ගලික ආයෝජකයෙකු වෙත පිටිනැමීම සඳහා 2022 ඔරතු 15 දිනැති අංක අමප/22/0380/301/008 දරන අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී තිබුණි. ඒ වන විට අධිකාරිය උත්ත ව්‍යාපෘතීවල සිදුකර තිබුණු මූලික සංවර්ධන කාර්යයන් වෙනුවෙන් දරා තිබුණු එ.ජ.ඩො. 747,733 ට සමාන රු.මිලියන 261.7 ක් ව්‍යාපෘති සංවර්ධකයෙක් 2022 නොවැම්බර් 08 දිනැති අංක රහිත ලිපිය මගින් ඉල්ලුම් කර තිබුණි. නමුත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ව්‍යාපෘති සංවර්ධකයෙක් ලැබිය යුතු එ.ජ.ඩො 425,381 ට සමාන රු. මිලියන 112.5 ක් ලෙස එ.ජ.ඩො 322,352 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කර තිබුණි. එම වටිනාකම අඩුකිරීම් සඳහා ව්‍යාපෘති සංවර්ධන සමග ඇතිකරගත් ඵලදායීතාවයන් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(ඇ) පියසි මහ පූර්වබල පද්ධති සම්බන්ධතා ලබාදීමට අවශ්‍ය ජාල නවීකරණයට රු. මිලියන 50 ක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඉකුත් වර්ෂයේදී ලබා දී තිබුණු අතර එම කාර්යයන්හි ප්‍රගතිය පසුබිසරම් කර නොතිබුණි.



ජාතික විගණන කාර්යාලය
ජාතික ගණකාධිපති කාර්යාලය
NATIONAL AUDIT OFFICE

- (ඇ) අධිකාරියේ අරමුණු ඉටුකරගැනීමට සෘජු දායකත්වයක් ලබා ගත හැකි නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂ - (ඉංජිනේරු) අනුමත තනතුරු 48 න් තනතුරු 22 ක්ද තාක්ෂණික සහකාර අනුමත තනතුරු 17 න් 9 ක්ද 2023 දෙසැම්බර් 31 දිනට පුරප්පාඩුව පැවතුණි.
- (ඉ) 2021-2025 සංයුක්ත සැලැස්මට අනුව විදුලි වාහන බැටරි ආයෝජන මධ්‍යස්ථාන 90 ක් සංවර්ධනය කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂය අවසාන වන විට නිසිද මධ්‍යස්ථානයක් ඉදිකර නොතිබුණි. තවද සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් පුනර්ජනනාත්මක බලශක්ති ව්‍යාපෘති සංවර්ධනයට අදාළ කාර්යයන් 3 ක නිසිද කටයුත්තක් සිදුකර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේ වෙනත් ව්‍යාපෘති කාර්යයන් 24 ක ප්‍රගතිය සියයට 10 සිට 54 ක වැනි අවම මට්ටමක් පැවතුණි.
- (ඊ) කුඩා ජල විදුලි ව්‍යාපෘති 19 ක ආයෝජනයන් වීසින් ඉඩම් අත්පත් කරගැනීමට ලබාදුන් පුද්ගලික භූමි රූ. මිලියන 5.6 ක් ජංගම වගකීම් ලෙස මුල්‍ය ප්‍රභාසනවල දක්වා තිබුණු අතර ඉන් වර්ෂ 05 ඉක්මවූ නිරවුල් නොකළ අගයය රූ. මිලියන 4.2 ක් විය.


ධනලීර් ඩී. ඩී. වික්‍රමසේන
විගණකාධිපති

2024.10.04

විගණකාධිපති

ජාතික විගණන කායරාලය,

306/72, පොල්දූව පාර,

බත්තරමුල්ල.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වෘර්ෂ සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් තොරතුරු හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්ති ප්‍රකාරව විගණකාධිපති වාතරාව

උන්න කරුණට අදාළව 2024.09.27 දින බඩ විසින් එවන ලද විගණකාධිපති වාතරාව සඳහා පිළිතුරු මේ සමග ඉදිරිපත් කරමි.

1.2. තත්වගණනය කල මතය සඳහා පදනම

(අ) අධිකාරිය සතුව එක් එක් වත්කම් කාණ්ඩය යටතේ ලෙජරයෙහි පැවැති ශේෂය සඳහා එක් එක් වත්කම් වල මිල දී ගත් පිරිවැය සමුපිතයක් ලෙස හා වත්කමෙහි භෞතික තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රමාණවත් පරිදි නොතිබීම මත සංසන්දනාත්මක තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීමට නොහැකි විය. එනමුත් ඉදිරියේදී වඩාත් විශ්වාසදායී හා ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කිරීමට වත්කම් ප්‍රත්‍යාගණනය කිරීම, කාණ්ඩ කිරීම හා ස්ථාවර වත්කම් ලෙජරය යාවත්කාලීන කිරීමට කටයුතු කරනු ලැබීම, කෙසේ වෙතත් ඉදිරියේදී මේ සම්බන්ධ නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.

(ආ)(i). මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ කරන ප්‍රත්‍යාගණන වෙනස්වීම් ගැලපීමේ දී සමස්ත ජංගම වත්කම් වල වෙනස්වීම් ගැලපීමට කටයුතු කරන ලදී. එනම් සමස්ත ජංගම වත්කම් වල වැඩිවීම (ලැබිය යුතු පොලිය හැර) මුදල් ගලායාම රු. 148,079,340/= මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ කාරක ප්‍රාග්ධන වෙනස්වීම් යටතේ දක්වා ඇත. මෙය ගණනය කළ ආකාරය ඇමුණුම අංක 2 යටතේ දක්වා ඇත.

(ii) 2023 වෘර්ෂයේ දී අධිකාරිය විසින් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරන ලද මුදල රු. 104,093,932/= ක් වන අතර, භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 2023 වෘර්ෂයේ දී එකතු කරන ලද වටිනාකම රු. 1915,064/= ක මුදලකි. එබැවින් එහි මුද්‍ර වටිනාකම රු. 106,008,995/= ක ආයෝජන වටිනාකම නිවැරදිව ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබේ.

(iii) මුදල් ප්‍රවාහ ප්‍රකාශය සැකසීමේ දී ශේෂ පත්‍රය හා එයට අදාළ සටහන්වලට අඟයන් සම්බන්ධ කිරීමෙන් මෙය සිදු වී ඇත. එනමුත් මෙමගින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ආයෝජන

ක්‍රියාකාරකම් කුලීන් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයට බලපෑමක් වී නොමැති බව විශ්වාස කරමු. එමෙන්ම විගණනයේ නිරීක්ෂණය පරිදි 2024 මූල්‍ය ප්‍රකාශන සැසඳීමේ දී මෙය නිවැරදි කොට ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

- (ඇ) (i) මෙම අක්‍රිය වී ඇති ඉන්වටරිට් නැවත අලුත්වැඩියා කිරීමට ඇති හැකියාව සොයා බලමින් පවතී. එය ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස හෝ අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කිරීමට කටයුතු කරනු ලැබේ.

සුළං කුළුණු 2012 වසරේ දී අපහරණය කර තිබූ අතර, සුළං කුළුණුවල ඓතිහාසික පිරිවැය හා අදාළ අනෙකුත් තොරතුරු නිවැරදිව සොයාගැනීමට අපහසු වූ බැවින් මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කිරීමට අපහසු වූ බැවින්, මූල්‍ය ප්‍රකාශනවල සටහනක් මගින් එළිදරව් කිරීමට කටයුතු කරන ලදී.

- (ii) සියලුම ආණ්ඩුව ඉඩම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට නිත්‍යානුකූලව බදු අයිතිය පැවරීම සඳහා අවශ්‍ය කටයුතු අවසන් වී තිබෙන අතර, අධිකාරිය විසින් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මූලික කටයුතු වෙනුවෙන් බදු මුදල් 2023 වසරේ දී ගෙවන ලදී. කෙටුම්පත් බදු ගිවිසුම නීතිපති දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා යවා ඇති අතර, අනුමැතිය ලද වහාම බදු ගිවිසුම අත්පත් කිරීමට නියමිතව ඇත. එබැවින් මෙම මායිම් කණු සිටුවීම මගින් වත්කම් හඳුනාගැනීම හා අනිකුත් කාර්යයන් සඳහා දායකත්වයක් ලබාදෙන බැවින් මායිම් කණු සිටුවීම සඳහා දරණ ලද පිරිවැය ප්‍රාග්ධනික කරණ ලදී.

- (iii) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 7 හි 42 හි සඳහන් වන්නේ වත්කම් ප්‍රත්‍යාගණනය කළ දිනට පසු සිදු කරනු ලබන සමුප්ඵල ක්ෂය අඩු කිරීමෙන් පසු හා අනෙකුත් අපහරණ අඩුකිරීමෙන් පසු අගයට වත්කම් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කළ යුතු බවයි.

බොහෝ ගිණුම්කරණ ඒකකයන් ක්ෂය ගණනය කිරීමේ දී වත්කම් මිල දී ගන්නා වසරය සඳහා මුලු වසරයටම එය ගැලපීමත් වත්කම් විකුණන හෝ ඉවත් කරන වසරයේ දී ක්ෂය ගැලපීම් නොකර සිටීමත් ක්‍රියා කරණු ලබයි. සුනිත්‍ය බලශක්ති අධිකාරිය ද අනුගමණය කරණු ලබන්නේ වත්කම් මිල දී ගත් වසරය සඳහා සම්පූර්ණ ක්ෂය ගැලපීමට ඉවත් කරන වසරයේ දී ක්ෂය ගැලපීම් නොකිරීමටත් අදාළ වන ලෙසය. මෙම වත්කම් ප්‍රත්‍යාගණන කාලසීමාව ප්‍රමාද වුවද මෙම සියලු වත්කම් 2022 වසරයට පෙර මිල දී ගත් වත්කම් වන අතර, බොහෝ වත්කම් පූර්ණ ලෙස ක්ෂය ගණනය කරන ලද වත්කම් ද වේ. එබැවින් මෙම වත්කම් මුලු වසරය පුරාවටම අධිකාරිය මගින් භාවිතා කර ඇති බැවින් මුලු වසරය සඳහාම ක්ෂය ගැලපීමෙන් මූල්‍ය ප්‍රකාශන වෙත ප්‍රමාණාත්මක බලපෑමක් සිදු නොවී ඇති බැවින් ඉන් වඩා එලදායි අගයක් නිරූපණය කරනු ලබන බවත්, අප විශ්වාස කරමු. අධිකාරිය සතුව වත්කම් වල පුවර් වසරවල තොරතුරු නොමැති බැවින් පවත්නා තොරතුරු පරිදි මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇත.

- (iv). විගණනයේ නිදර්ශ පරිදි ඉදිරි මූල්‍ය ප්‍රකාශන වල දී මෙම තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමි.

- (ඇ) ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ඉඩම් පනතේ 6.1 සම්පූර්ණ කළ පසු ඉඩමේ නීත්‍යානුකූල ලිපිලේඛන සුනිත්‍ය බලශක්ති අධිකාරියට ලැබෙන අතර, ඉන්පසු තක්සේරු කිරීමේ දෙපාර්තමේන්තුව මගින් තක්සේරු කිරීමෙන් පසුව පොත්වල ගිණුම් ගත කිරීමට කටයුතු කරමි. රු. මිලියන 7.8 කට තක්සේරු කර නිවෙන්නුයේ සංවිධර්න ආයතනයේ ඉල්ලීම පරිදි ඔවුනට බදු දීමට ගන්නා බදු වටිනාකමයි.
- (ආ) පාරිතෝෂික වෙන්කිරීම ගිණුම්ගත කිරීමේ දී සිදු වූ දෝෂයන් හේතුවෙන් මෙම වෙනස නිමර්ශය වී ඇත. 2023/12/31 දිනට මුළු පාරිතෝෂික වෙන්කිරීම් ප්‍රමාණය රු. 140,757,123/= ක් වන අතර, මෙය 0.1% ක් වඩා අඩු ප්‍රතිශතයකි. එනමුත් විගණනය නිරීක්ෂණය පරිදි 2024 මූල්‍ය ප්‍රකාශන සැලකීමේ දී එය නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙමි.
- (ඊ) වත්කම් ප්‍රත්‍යාගණනය ගිණුම්ගත කිරීමේ දී සියලුම අයිතම වල සමුප්ඵ්ත ක්ෂය පිරිවැය ගිණුම්වලට මාරුකිරීමේ දී ගොඩනැගිලි සඳහා වන සමුප්ඵ්ත ක්ෂය ද පිරිවැය ගිණුමට වැරදීමකින් මාරු වී ඇත. ඒ අනුව ඉතිරි වූ අගය සඳහා ගොඩනැගිලි සඳහා ක්ෂය ගැපීම් සිදු කර ඇති අතර, මේ පිළිබඳ ගිණුම්කරණ කටයුතු නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදෙන ලදී.
- (උ) අධිකාරිය මෙහිදී ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති සංවිධර්න වරයාගේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකිනි. මෙහිදී ව්‍යාපෘතිය සාපර්ක කර ගැනීම හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමේ අරමුණ ඇතිව වන වගා කටයුතු සඳහා රු. 12,786,940/= ක මුදලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. මෙම මුදල වන වගා සඳහා ලබාදුන් දායකත්ව මුදලකි. ව්‍යාපෘතියකට සෘජුව සම්බන්ධ නොවන දායකත්ව මුදල් (ප්‍රාග්ධනික කළ නොහැකි) එම වියදම දරණ ලද වෘත්තයේ ආදායමට එරෙහිව ගැලපිය යුතු බැවින් එය 2022 වෘත්තයේ වියදමක් ලෙස ගිණුම්ගත කරන ලදී. මෙහි දී ගිණුම්කරණ ප්‍රමිත උල්ලංඝනය කිරීමක් සිදු වී නොමැති බව අප විශ්වාස කරමු.
- (ඌ) උපරිත වියදම් හා රඳවාගත් මුදල් සඳහා විස්තරාත්මක උපලේඛණ විගණනය වෙත ලබාදීමට කටයුතු කරන අතර, NAMA ව්‍යාපෘතියේ අදාල වියදම් වාතරා අධිකාරිය වෙත ලැබීමට සලස්වන මෙන් දකුණු පළාත් සභාවට ලිපි යොමු කර ඇත. එහි පිටපත් විගණනය වෙත ලබාදීමට කටයුතු කරමි.

2.2.2 වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

- (අ) (i) සභාපති කුමාගේ 2024.05.16 දිනැති ලිපිය මගින් ගරු අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා එකී පත් කිරීම සිදු කර නැත.
- (ii) සුනිත්‍ය බලශක්ති ඇප අරමුදල පිහිටුවීම සඳහා වන කෙටුම්පත් සකසා අවසන් කර ඇති අතර, එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
- (ආ) (i) සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහා භාණ්ඩාගාරය මත යැපෙන අධිකාරියක් බැවින් හා මහා භාණ්ඩාගාරය මගින් ලැබෙන ප්‍රතිපාදන අඩු කළ වීට අලාභයක් පවතින බැවින් බදු ප්‍රතිපාදන

නොකළ මුත් විගණකාධිපතිතුමාගේ නිදේර්ශ පරිදි ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ආදායම් බදු ගෙවීමට අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇත.

- (ii) ආදායම් බදු සඳහා ලියාපදිංචි වූයේ 2024 වසරයේ දී බැවින් ඉලක්ප්‍රාප්තික ආදායම් බදු වාතරා අප වෙත නිකුත් කරන මෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇත. ඉදිරියේ දී ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට කටයුතු කර ඇත.
- (ඇ) මෙම අක්‍රිය වී ඇති ඉන්වටරි රි නැවත අලුත්වැඩියා කිරීමට ඇති හැකියාව සොයා බලමින් පවතී. එය ප්‍රශස්ත භාණ්ඩයක් ලෙස හෝ අධ්‍යාන කටයුතු සඳහා භාවිතා කිරීමට කටයුතු කරනු ලැබේ.
- (ඈ) (i) වාණිජ භාණ්ඩ සමීක්ෂණ වාතරාව අවසන් අදියරයේ පවතින අතර, 2024/09/31 දින වන විට අභ්‍යන්තර විගණන හා කළමනාකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමි.
- (ii) මෙම අරමුදල් භාවිතා කිරීමේ ක්‍රමවේද නිසියාකාරව නිම වී නොමැති අතර, ඉදිරියේදී අරමුදල් භාවිතාවට ගැනීමේ දී ඒ අනුව කටයුතු කිරීමට ක්‍රියා කරමි.
- (ඉ) (i) මෙම කමිටුව කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම අරමුදල් භාවිතා කිරීමේ ක්‍රමවේද නිසියාකාරව නිම වී නොමැති අතර, ඉදිරියේදී අරමුදල් භාවිතාවට ගැනීමේ දී ඒ අනුව කටයුතු කිරීමට ක්‍රියා කරමි.
- (ii) ඉදිරියේ දී මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට විගණකාධිපති තුමා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමි.
- (ඊ) මෙම බලශක්ති ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වූ 2030 දී 70 % වූ පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන පද්ධතියට සම්බන්ධීකරණය සඳහා වූ ප්‍රතිපත්තියට සුනිතා බලශක්ති අධිකාරිය විසින් සහය දෙන ලදී. එහිදී ඉඩම් මැනීමේ කායර්යන් සහ අනෙකුත් කටයුතු වලට මැදිහත් වීම නිසා ඒ වෙනුවෙන් වීශාල පරිශ්‍රමයක් දැරීමට සිදු විය. තවද බලපොරොත්තු වූ පරිදි ආසියානු බැංකුව, ලෝක බැංකුව යන ආයතන වලින් ලැබීමට නියමිතව තිබූ මුදල් නොලැබූ නිසා (IMF Condition) මෙමේ ක්‍රියාවන් කරගෙන යාමට නොහැකි විය. නමුත් අවස්ථානුකූලව හැකි සියලු ව්‍යාපෘති දැනටමත් පටන් ගෙන ඇත.

2.2.3 අධිකාරියේ බලතල, කතර්වාස සහ කායර්යන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව

- (අ)(i) 2007 වසරේ පනත ප්‍රකාරව ජාතික පද්ධතියේ විදුලි සැපයුම් ප්‍රතිශතය අනුව ජාතික පද්ධතිය දිගු කල නොහැකි පළාත් වල වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක වන ආකාරය අනුව විදුලි සැපයුම් අවශ්‍යතාවයන් හඳුනාගෙන තිබූ අතර 2021 වන විට ජාතික විදුලිබල පද්ධතියට දිගු කල ප්‍රතිශතය 98% දක්වා වැඩිවිය. ඒ ඇති බැවින් ජාතික පද්ධතියෙන් බැහැරව විදුලිය ලබාදිය නොහැකි 2% ප්‍රතිශතයක් සඳහා විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර භූමිය පිහිටීම හා තත්ත්වය අනුව ගැනීමට බලශක්ති අධිකාරිය පියවර ගෙන ඇත.

මැද කැලේ ,උඩගල දෙබොක්ක ,ගල මුදුන වැනි ප්‍රදේශ ජාතික පද්ධතිය දිගු කළ නොහැකි ස්ථාන හඳුනාගෙන විදුලිය ලබාදීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇත.

තාක්ෂණය දියුණු වීමත් සමග මධ්‍යම ජාලයෙන් බැහැර වූ විදුලි අවශ්‍යතාවයක් ඇති කණ්ඩායම් වෙතොත් ඒ අය සඳහා එම අයගේ අවශ්‍යතාවය මත පෞද්ගලික විදුලියෙන් ලබා ගැනීමේ ක්‍රමවේද ඇත. උදාහරණයක් ලෙස සුයර් කට්ටල සමග බැටරි පද්ධති වෙළඳපොළේ ඇති බැවින් ඒවා තාක්ෂණික ක්‍රමවේද අනුව ලබාගැනීම හා නම් කරන ලද ආයතනයකින් සකස් කර ගැනීමේ පහසුව සලසා ඇත. ඒවාට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද අත්පොත් සහ ප්‍රමිතීන් සකසා ඇත. තවද මෙවැනි කට්ටල ස්ථාපිත කිරීම සඳහා පුහුණු කරන ලද පිරිස සුනිත්‍ය බලශක්තිය අධිකාරිය මගින් නිරන්තරයෙන් බිහිකර ඇත.

තවද මේ සඳහා අවශ්‍ය කරන මාගෙර්පදේශයන් සකස් කර ඇත.එය ඉදිරියේදී නීති කෙටුම්පත් සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.

- (ii) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත වසර 2007 සිට පත් වූ සෑම අමාත්‍යවරයකු සමගම පාහේ මෙම රාජ්‍ය භාගය අයකර ගැනීම පිළිබඳව අධිකාරිය සාකච්ඡා කොට ඇත. විවිධ අවස්ථා ගණනාවක දී මෙම අයකිරීම් සඳහා අවශ්‍ය මුදල් අමාත්‍ය තුමන්ගේ එකඟතාව ලබාගැනීමට ද අධිකාරිය උත්සාහ දරා ඇත. ඒ අයුරින්ම මෙම සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකා ද පිළියෙළ කොට අමාත්‍යාංශය වෙත යොමු කොට ඇත. අමාත්‍යාංශය එකඟ වූ වහාම මෙම අයවීම් අධිකාරිය සතුකර ගැනීමට කටයුතු කරනු ඇත.
- (iii) අධිකාරිය විසින් භූමිමාලිකා භාර ගන්නා ලද ඉඩම් කැබලි 45 ක් ඉඩම් කැබලි 16 ක් නිවැරදිව බදු දී ඇති අතර ඉතිරි ඉඩම් කැබලි 29 පතෙන් 9 වැනි වගන්තිය යටතේ හිමිකම් පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව රෙජිස්ටාර් කායරාලයේ ලියාපදිංචි කිරීමෙන් පසු හිඟ බදු මුදල් ද සමග නියමිත බදු මුදල් අය කිරීමට කටයුතු කරන බව දන්වමි.

සිරිමය කුඩා ජල විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ඉඩම් පතෙන් විධිවිධාන අනුව අත්පත් කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිසි පරිදි බදු ගිවිසුමක් අනුමත කර ගැනීමෙන් පසු අදාළ කාලචක්‍රවානුව තුල අධිකාරිය අයත්ව තිබූ සුයර්බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවිධාරීන් රාජ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගැනීමෙන් ව්‍යාපෘති යෝජනා සමඟ බදු ගිවිසුම ඇති කර ගන්නා ලදී. කෙසේ නමුත් ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැති අතර බදු මුදල් ගෙවන ලෙසට අධිකාරිය අදාළ ව්‍යාපෘති යෝජනා දැනුවත් කර ඇත. අදාළ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම අධිකාරියේ පාලනයෙන් තොර හේතු මත සිදු ව ඇත.

- (iv) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත වසර 2007 සිට පත් වූ සෑම අමාත්‍යවරයකු සමගම පාහේ මෙම සෙස් බදු අයකර ගැනීම පිළිබඳව අධිකාරිය සාකච්ඡා කොට ඇත. විවිධ අවස්ථා ගණනාවක දී මෙම අයකිරීම් සඳහා අවශ්‍ය මුදල් අමාත්‍ය තුමන්ගේ එකඟතාව ලබාගැනීමට ද අධිකාරිය උත්සාහ දරා ඇත. ඒ අයුරින්ම මෙම සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය

කැබිනට් අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකා ද පිළියෙළ කොට අමාත්‍යාංශය වෙත යොමු කොට ඇත. අමාත්‍යාංශය එකඟ වූ විහාම මෙම අයවීම අධිකාරිය සතුකර ගැනීමට කටයුතු කරනු ඇත.

- (v) බලශක්ති පිල් ලකුණු පිළිබඳ රෙගුලාසියට අනුව, බලශක්ති තොරතුරු වාර්තා කිරීමට යම් ආයතනයක් අසමත් වූ අවස්ථාවක හෝ බලශක්ති පිල් ලකුණු අනුගමනය කරනු ලබන බවට සහතික වීම සඳහා යම් ආයතන පරිශ්‍රයකට ඇතුළු වී ඒවා පරීක්ෂා කිරීමට, තොරතුරු ලබා ගැනීමට, තොරතුරු තහවුරු කිරීමට හෝ යම් පරීක්ෂාවකට අධිකාරිය විසින් විධිමත් ලෙස ප්‍රතිචයා කරනු ලැබූ බලශක්ති කළමනාකරුවෙකුට හෝ බලශක්ති සේවා සපයන්නෙකුට බලය ලබා දී ඇත.

ඒ අනුව මේ නියමයන් බලපාන යම් පරිශ්‍රයන් සඳහා අවශ්‍ය තොරතුරු ලබා නොදෙන අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාවලි ක්‍රියාත්මක වීම සඳහා සූදානම් කොට ඇත.

2.3 වෙනත් කරුණු

- (අ) මේ සම්බන්ධව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර වගකිව යුතු නිලධාරීන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවට 2024.07.02 අමාත්‍යාංශ විගණන හා කළමනාකරණ කමිටුවේ තීරණය වූ අතර ඒ සඳහා සුදුසු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර කමිටු වාර්තාව ඉදිරියේදී විගණකාධිපති වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබේ.
- (ආ) මේ සඳහා අවශ්‍ය තොරතුරු 2024.08.06 වන දින විගණකාධිපතිතුමා වෙත යොමු කරන ලද 2023 වර්ෂයේ කෙටුම්පත් වාර්තාවට අදාළ පිළිතුරු සමඟ ඉදිරිපත් කර ඇත.
- (ඇ) මෙහි ප්‍රගතිය විමසීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත ලිපි යොමු කරන ලදී. එහෙත් එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකාරිය වෙත නොලැබුණු අතර නැවත සිහිකැඳවීම් ද විදුලිබල මණ්ඩලය වෙත සිදු කරන ලදී.
- (ඈ) අධිකාරියේ බඳවා ගැනීමේ පටිපාටිය 2020 අගෝස්තු මස කලමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කරන ලදී. ඉන්පසුව නව කායර් මණ්ඩල අනුමැතිය අනුව එවකට සිටි සේවකයින් අන්තර්ග්‍රහණයෙන් පසු නව බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව සුදුසුකම් ලබා සිටි අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා උසස් වීම් ලබා දීම 2020 දෙසැම්බර් 15 දින සිදු කරන ලදී.

ඉන්පසුව රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රට වසා දැමීම් හේතුවෙන් බාහිර බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාද විය.

කෙසේ වෙතත් 2021 මැයි මසදී පුරප්පාඩු සහකාර අධ්‍යක්ෂ ඉංජිනේරු තනතුරු සඳහා අයදුම්පත් කැඳවන ලද අතර ඒ අනුව ඉහළ ලකුණු ලබාගත් ඉංජිනේරුවන් 16 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය මගින් තෝරා 2022.01.01 දින සිට ඔවුන්ට පත්වීම් ලබාදෙන ලදී. ඉන් 10 දෙනෙකු පමණක් පත්වීම් ලබා ගත් අතර ඔවුන්ගේ 05 දෙනෙකු මේ වන විට ඉල්ලා අස් වී ඇත. ඉන්පසුව 2022 වර්ෂයේදී රජය විසින් බඳවා ගැනීම් සීමා කරමින් චක්‍රලේඛ නිකුත් කිරීමෙන්

අනතුරුව අන්‍යාවශ්‍ය තනතුරුවලට බඳවා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමට අනුව සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු) තනතුරු 08 ක් ද බඳවා ගැනීම සඳහා 2024.01.02 දින අනුමැතිය ලබා දෙන ලද අතර ඒ අනුව මේ වන විට නව සහකාර අධ්‍යක්ෂ (ඉංජිනේරු) 06 දෙනෙකු බඳවා ගැනීම් සිදු කරන ලදී.

තාක්ෂණික සහකාර තනතුරු 05 ක් සඳහා බඳවා ගැනීම සඳහා කලමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් 2023.09.18 දින අනුමැතිය ලබා දෙන ලද අතර ඒ අනුව එම බඳවා ගැනීම් මේ වන විට සිදු කර ඇත.

- (ඉ) මෙය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
- (ඊ) අධිකාරිය සතුව ඉඩම් කටයුතු නිරීක්ෂණය හා අනෙකුත් අදාළ ආයතන සමග ගනුදෙනු කිරීමට සිව්නියේ එක් නිලධාරී මහතෙකු පමණි. මේ දිනවල ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ගත මන්තාරම් පුනර්ගතනීය බලශක්ති ව්‍යාපෘතීන් සඳහා ඔහු බොහෝ කායර්බහුල වී තිබේ. මේ සඳහා ඉදිරියේ දී අධිකාරියට අනුමත කායර්බහුල සංඛ්‍යාව නැවත ප්‍රතිස්ථාපනය කර ඉඩම් ගැටලුව ඉතා ඉක්මනින් නිරාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමි.

සභාපති

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

ආයතනික තොරතුරු

අධිකාරියේ නම
ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරිය

නීතිමය තත්ත්වය
2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිතස බලශක්ති අධිකාරී පනත මගින්
ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාපිත අධිකාරියකි.

ලියාපදිංචි කළ කාර්යාලය
72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07
දුරකථන : 0112575203 / 0112575030
ෆැක්ස්: 0112575089
විද්‍යුත් තැපෑල: info@energy.gov.lk
වෙබ් අඩවිය : www.energy.gov.lk

